

Ceylon Government Gazette

Published by Authority.

No. 5,732—FRIDAY, NOVEMBER 2, 1900.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	2234
Western Province ...	2191	Land Resumption Notices...	—
Central Province ...	2200	Notices under Ordinance No. 1 of 1897...	2250 & <i>Suppl.</i>
Northern Province ...	—	Abstracts of Season Reports ...	—
Southern Province ...	2205	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	—	Sales of Arrack, Opium, and Toll Rents ...	2239
North-Western Province ...	2211	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	2222	Sales of Salt and Timber ...	2249
Province of Uva ...	—	Notifications of Close Season, Infected Areas, &c.	2249
Province of Sabaragamuwa ...	2232	Specifications under "The Irrigation Ordinance"	—

[For Notices calling for TENDERS FOR ARRACK RENTS, see PART I.]

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,874, w. p.

Colonial Secretary's Office,
Colombo, October 18, 1900.

ON Thursday, December 13, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 17. Situation—Gangaboda pattu of Siyane korale.
Village—Udakananpella.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
P 30	Galabodawatta, &c.	K. Nanda Fernando and others	Owita	6	2 5	Rs. 20
Q 30	Panliyaddakumbura	P. Juan Fernando Vedarala and others	Paddy field	11	1 10	50
R 30	Kamathgodella	do.	Low jungle	1	0 12	30
S 30	Do.	P. Juan Fernando and others	Owita	0	1 5	15
T 30	Potuwilakumburewanata	S. Don Joakin and others	Low jungle	0	0 15	30
U 30	Weliamunehena	do.	do.	0	1 30	40
V 30	Do.	P. Kaithan Fernando and others	Thirty cocoanut plants	8	0 0	40
W. 30	Do.	W. Don Lorenzo and others	Jungle	1	3 6	40
X 30	Do.	do.	Cocoanut 10 years old	0	2 12	40
Y 30	Bogahawatta <i>alias</i> Weliamunehena	W. Don Martino and others	Garden	1	2 24	40
Z 30	Koragahawatta	M. Peduru Cooray and others	Old garden	159	0 0	75

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
A 31	Maragahawatta	P. Pabilinu Perera and another	Garden	0	2	15	40
B 31	Koragahalanda	M. Peduru Cooray	Cocoanut plants 5 years	0	1	5	30
C 31	Do.	M. Migel Cooray	Low jungle	0	2	12	30
D 31	Do.	M. Elias Cooray	Garden	0	1	0	30
E 31	Do.	M. Siman Cooray	do.	0	2	8	40
F 31	Maragahakumburadeniya	H. Migel Silva	Deniya	0	0	15	15
G 31	Maragahakumbura	do.	Paddy field	0	3	0	20
H 31	Do.	do.	do.	0	1	0	20
I 31	Ihalakumburewanatha	W. Dona Ana	Low jungle	1	3	28	30
J 31	Palleowitakumbura	R. Don Davith and others	Paddy field	5	0	25	50
K 31	Mandaragahakumbure- deniya	P. Joronis Perera and others	Deniya	0	0	9	15
L 31	Kahatagahawatta	M. Migel Cooray	Garden	0	1	10	30
M 31	Do.	M. Siman Cooray	do.	0	1	10	30
N 31	Bada-amuwekele	W. Don Lorensu and others	Jungle	4	2	30	30
O 31	Waturanakele	do.	do.	0	2	10	30
P 31	Waturanakamatha	do.	Threshing-floor	0	1	10	15
Q 31	Badamuwakumburakamathe- godella	do.	do.	0	0	37	15
R 31	Lentrigolleowita	—	Owita	0	2	0	15
S 31	Ampalagekumbureowita	do.	do.	0	1	25	15
T 31	Ampalagekamatha	W. Don Davith and others	Threshing-floor	0	0	17	15
U 31	Muruthagahapilleweowita	W. Don Alisandry and others	Owita	0	2	10	15
V 31	Durainnekumburegodella	T. Salman Fernando	Threshing-floor	0	1	8	15
W 31	Juseraladeniya, &c.	D. Labara and W. Don Bastian	Deniya	1	1	35	15
X 31	Durainnekumbura, &c.	H. Salman Fernando and others	Paddy fields	33	0	20	75
Y 31	Bada-amuweowita, &c.	W. Lorensu and others	Owitas	46	3	20	20
Z 31	Dorakadadeniya	W. Dona Maria	Deniya	0	1	0	15
A 32	Dorakadadeniyaowita	do.	Owita and thresh- ing-floor	0	0	4	15
B 32	Peragahaowitaminipittaniya	Roman Catholic church at Tarala	Burial ground (to be reserved)	1	0	0	—

Further information respecting these lands may be obtained from the Surveyor-General and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,874, W. P.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 18 වෙනි දින කොළඹ
මහසෙනෙකාරිපුත්තාන්තේශ්වරාජාචාර්යවරයාගේ

සේවකයන් දිසාවේ වංශාසිපති ආණ්ඩුවේ ඒජන්තලන්කාන්තේ විසින් මෙහි සහක සඳහන්වෙත ආණ්ඩුව සත්
තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 13 වෙනි දිනකු බහුසංචිතයේදී
දවල් 120 වැනි තානායමේදී විකුණනට නොහොත් නිවැරදිකර දෙන්නට යෙදෙනවා ඇත.

සියලුම 17. පිහිටීම සියලුකොට්ඨාසේ ගබඩාව සඳහා වූ. ගම—රටක සත්පාලේ. අක්කර
මහන. සහ මිල.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අත්දම.	අ. රු. ප.	රු.
P 30	ගලබොඩඹවිට සහසවත්	ක. නන්දප්‍රනාන්ද සහ තවත්	ඹවිට	6	2 5 20
Q 30	පත්ලියදේදේකුඹුර	ප. ප්‍රවන්ප්‍රනාන්ද වෛද්‍යල සහ තවත්	කුඹුර	11	1 10 50
R 30	කමන්තොඩාලේ	එම	ලදකැලාව	1	0 12 30
S 30	එම	ප. ප්‍රවන්ප්‍රනාන්ද සහ තවත්	ඹවිට	0	1 5 15
T 30	පොතුච්චකුඹුරේවසාන	ස. දෙව් ජෝකින් සහ තවත්	ලදකැලාව	0	0 15 30
U 30	වැලියමුණේගම	එම	එම	0	1 20 40
V 30	එම	ප. කසිනන්ප්‍රනාන්ද සහ තවත්	පොල්පාල 30ක්	8	0 0 40
W 30	එම	ව. දෙව් ලොරැන්සු සහ තවත්	කැලේ	1	3 6 40
X 30	එම	එම	10 අවුරුදු වසස් පොල්	0	2 12 40
Y 30	මෝගහවත්ත නොහොත් වැලියමුණේගම	ව. දෙව් මර්දිකු සහ තවත්	වගාව	1	2 24 40
Z 30	කොරගහවත්ත	ම. ජේදුරු කුරේ සහ තවත්	පරණ වගාව	159	0 0 75
A 31	මාරගහවත්ත	ප. පතිලියුප්‍රනා සහ කෙනෙත්	වගාව	0	2 15 40
B 31	කොරගහලන්ද	ම. ජේදුරු කුරේ	අවුරුදු 5ක් වසස් පොල්	0	1 5 30
C 31	එම	ම. මිගෙල් කුරේ	ලදකැලාව	0	2 12 30
D 31	එම	ම. එලියෙස් කුරේ	වගාව	0	1 0 30
E 31	එම	ම. සිමන් කුරේ	එම	0	2 8 40
F 31	මාරගහකුඹුරේදෙනිය	හ. මිගෙල් සිල්වා	දෙනිය	0	0 15 15
G 31	මාරගහකුඹුර	එම	කුඹුර	0	3 0 20
H 31	එම	එම	එම	0	1 0 20

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	අක්කර මහක. සක මිල.		
				අ. රු. ප.	රු.	
I 31	ඉහලකුඹුරේවනාත	ව. දෙවන ආනා	ලදකැලේ	1	3 28	30
J 31	පල්ලේනුවෙහිකුඹුර	ර. දෙවන දුවන් සහ තවත්	කුඹුර	5	0 25	50
K 31	මන්දරගනකුඹුරේදෙකිය	ප. ජෙරෝප්පෙරු සහ තවත්	දෙකිය	0	0 9	15
L 31	කහවගහවත්ත	ම. මියෙල් කුරේ	වගාව	0	1 10	30
M 31	එම	ම. සිමන් කුරේ	එම	0	1 10	30
N 31	බඩාමුවේකැලේසහතවත්	ව. දෙවන ලොරුන්සු සහ තවත්	කැලේ	4	2 30	30
O 31	වතුරනකැලේ	එම	එම	0	2 10	30
P 31	වතුරනකමත	එම	කමත	0	1 10	15
Q 31	බඩාමුවේකුඹුරේකමත					
	ගොඩැල්ල	එම	එම	0	0 37	15
R 31	ලොන්කැරියොල්ලඹිව	එම	ඹිව	0	2 0	15
S 31	අම්පාලගේකුඹුරේඹිව	එම	එම	0	1 25	15
T 31	එම කමත	ව. දෙවන දුවන් සහ තවත්	කමත	0	0 17	15
U 31	මුරුතගහපිල්ලාවේඹිව	ව. දෙවන අලියන්දි සහ තවත්	ඹිව	0	2 10	15
V 31	දුරඉන්තේකුඹුරේ					
	ගොඩැල්ල	ක. සල්මන් ප්‍රනාන්දු	කමත	0	1 8	15
W 31	ජ්ජේරුලදෙකිය සහ තවත්	ද. ලබර සහ ව. දෙවන බස්නියන්	දෙකිය	1	1 35	15
X 3	දුරඉන්තේකුඹුර සහ තවත්	ක. සල්මන්ප්‍රනාන්දු සහ තවත්	කුඹුර	33	0 20	75
Y 31	බඩාමුවේඹිව සහ තවත්	ව. ලොරුන්සු සහ තවත්	ඹිව	46	3 20	20
Z 31	දොරකඩදෙකිය	ව. දොන මෙරනා	දෙකිය	0	1 0	15
A 32	දොරකඩදෙකිය ඹිව	එම	ඹිව සහ කමත	0	0 4	15
B 32	ජේරගහඹිව මිනි පිව්වකිය	තරුල් රෙමානුකමෝලිය පල්ලිය	සොගොන්භූමික තහනම් ඉඩම	1	0 0	—

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ඡනාලේඛනාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංකාධිපති ආණ්ඩුවේ ඒජන්තලේඛනාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්සේගේ ආඥාව ලෙස,
 ඩබ්ලිව්. ටී. මේලර්,
 වැඩබලන මහසෙකුතාරිස් වමන.

No. 1,875, w. P.

Colonial Secretary's Office,
 Colombo, October 18, 1900.

ON Thursday, December 13, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 20. Situation—Gangaboda pattu of Siyane korale.
 Village—Guruwala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
79	Medelagahakumbura	M. Siadoris Vedarala	Owita	0	0 35	15
80	Galwaladeniya	G. Ungappu and others	Deniya	0	1 32	15
81	Delgahawatta	G. Thepanis Appu	Garden	4	0 8	30
82	Do.	do.	do.	1	2 28	50
83	Hunguwaladeniya	G. Christian Appu	do.	1	1 18	50
84	Pinnalandawatta	H. Don Agonis Vedarala	do.	0	0 20	50
85	Do.	do.	do.	0	1 37	30
86	Do.	do.	do.	1	0 0	50
87	Do.	do.	do.	13	2 20	40
88	Do.	do.	do.	3	2 20	50
89	Do.	do.	do.	0	1 0	50
90	Kongahawatta	G. Ungappu	Low jungle	1	3 10	30
91	Delgahawatta	G. Thepanis Appu	Plantainenclosure	0	2 16	20
92	Gorakagahawatta	H. Don Agonis Vedarala	Garden	0	3 20	50
93	Do.	do.	do.	2	0 0	40
94	Do.	I. Baba Sinno Appu and others	do.	1	1 0	35
95	Pinnalandewatta	H. Don Agonis Vedarala	do.	0	3 0	40
96	Do.	do.	do.	0	3 0	50
97	Do.	do.	do.	0	2 20	30
98	Do.	do.	do.	7	3 30	50
99	Delgahawatta	G. Unguhami Appu	do.	1	3 8	50
100	Do.	G. Unguhami Appu and others	do.	5	2 30	40
101	Do.	G. Unguhami Appu	do.	1	0 28	30
102	Do.	G. Christian Appu	do.	4	0 20	50
103	Do.	do.	do.	7	3 20	50
104	Pinnalandewatta	H. Don Agonis Vedarala	do.	0	0 8	30
105	Do.	do.	do.	1	1 10	40
106	Delgahawatta	G. Unguhami Appu	do.	2	0 12	40
107	Jangiralagedeniya	M. Sinno Appu	Deniya	0	2 30	15
108	Delgahawatta	G. Christian Appu	Garden	0	3 0	20
109	Gorakagahawatta	do.	do.	4	3 10	40
110	Dunumadalagahawatta	I. Samel Appu	do.	1	2 24	50

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිත්තා.	අත්දම.	අක්කර		
				මහක. රු. ප.	ගස මිල. රු.	
92	ගොරකගහවත්ත	ග. දෙත් අගෝතිස් වෙදරුල	වගාව	0	3 20	50
93	එම	එම	එම	2	0 0	40
94	එම	ඉ. බබාසිසිල්ලේ අප්ප සහ තවත්	එම	1	1 0	35
95	පිත්තලත්දේවත්ත	ග. දෙත් අගෝතිස් වෙදරුල	එම	0	3 0	40
96	එම	එම	එම	0	3 0	50
97	එම	එම	එම	0	2 20	30
98	එම	එම	එම	7	3 30	50
99	දෙල්ගහවත්ත	ග. උත්භූතාමි අප්ප	එම	1	3 8	50
100	එම	එම සහ තවත්	එම	5	2 31	40
101	එම	ග. උත්භූතාමි අප්ප	එම	1	0 28	30
102	එම	ග. ක්‍රිස්තියානි අප්ප	එම	4	0 20	50
103	එම	එම	එම	7	3 20	50
104	පිත්තලත්දේවත්ත	ග. දෙත් අගෝතිස් වෙදරුල	එම	0	0 8	30
105	එම	එම	එම	1	1 10	40
106	දෙල්ගහවත්ත	ග. උත්භූතාමි අප්ප	එම	2	0 12	40
107	ජන්තිරුගේ දෙතිස	ම. සිසිල්ලේ අප්ප	දෙතිස	0	2 30	15
108	දෙල්ගහවත්ත	ග. ක්‍රිස්තියානි අප්ප	වගාව	0	3 0	20
109	ගොරකගහවත්ත	එම	එම	4	3 10	40
110	දුනුමඩලගහවත්ත	ඉ. සාවෙල් අප්ප	එම	1	2 24	50
111	එම දෙතිස	ග. දෙත් සිමන්	දෙතිස	0	0 3	15
112	දෙල්ගහවත්ත	ඩ. විලියම් ද සිල්වා සහ තවත්	වගාව	0	2 30	30
113	එම	ම. සිසිල්ලේ අප්ප	එම	1	3 0	30
114	ගොරකගහකුඹුර	දෙ. විලියම් ද සිල්වා	දෙතිස	1	1 12	15
115	මිනුවන්පිල	ග. බර්තෝලමියුස්	එම	0	0 30	15
116	එම	එම	එම	0	2 35	15
117	පිත්තලත්දේවත්ත	ඉ. බබාසිසිල්ලේ අප්ප සහ තවත්	වගාව	0	3 20	40
118	එම	ඉ. ත්‍රිකෝට්ඨි අප්ප සහ තවත්	එම	0	0 10	40
119	එම	එම	එම	0	0 20	40
120	එම	එම	එම	0	1 0	40
121	එම	එම	එම	0	1 12	40
122	ඊරියගහකුඹුර	ග. දෙත් සිමන්	බිච්ච	0	0 20	15
123	එම	එම	දෙතිස	0	1 0	15
124	ගලබොඩවත්ත නොහොත් නුගහවත්ත	ඉ. කර්තේලිස් අප්ප සහ තවත්	වගාව	1	3 25	30
125	ගලබොඩවත්ත	ග. දෙත් සිමන් සහ තවත්	එම	6	2 10	40
126	ඉහලගහවත්ත නොහොත් පෙයිසාවත්ත	ඉ. පිරිස් සුරියඨපෙරුම	එම	1	3 25	40
127	ඉරියගහකුඹුර	එම	දෙතිස	0	0 5	15
128	ඉහලගහවත්ත	එම	වගාව	0	1 5	30
129	ඊරියගහකුඹුර	ග. දෙත් සිමන්	කුඹුර	6	2 8	50
130	එම	එම	දෙතිස	0	0 18	15
131	කැවකැලගහවත්ත	දෙ. විලියම් ද සිල්වා ජයසේකර	වගාව	1	3 0	40
132	එම	එම	කැලේ	1	1 28	30
133	මිනුවන්පිල	ග. බර්තෝලමියුස්	දෙතිස	0	2 8	15
134	එම	එම	කුඹුර	18	1 35	50
135	ගලබොඩවත්ත	ක. හෙන්ද්‍රික් සහ තවත්	වගාව	3	2 0	40
136	එම	ඉ. කර්තේලිස් අප්ප	එම	0	3 26	30
137	ගඵකෝනකත්දේවත්ත	එම	එම	1	0 0	20
138	අත්තාසිගල	ආණ්ඩුව	ගල සහ කැලේ	1	1 20	30
139	පරුවන්ගල	එම	තහනම් ඉඩම	11	0 20	—
140	කලගහවත්ත	ඉ. පිරිස් සුරියඨපෙරුම	වගාව	0	0 2	20
141	එම	එම	එම	0	0 30	20
142	පිත්තලත්දේවත්ත	දෙතිස ඉසබෙලාහාමි	එම	1	2 10	40
143	එම	එම	එම	0	2 0	40
144	නාගහපිල්ලාචේවත්ත	ක. හෙන්ද්‍රික් සහ තවත්	එම	2	2 10	40
145	ගලබොඩවත්ත නොහොත් කහවගහවත්ත	ග. ජුවානිස්	එම	1	1 25	40
146	එම	එම	එම	1	0 20	40
147	ආවුගහකුඹුරේවනාත	ම. සිමන් අප්ප	එම	0	0 24	40
148	නාගහකුඹුර	ක. හෙන්ද්‍රික් සහ තවත්	බිච්ච	0	0 18	15
149	නාගහදෙතිස	දෙතිස ඉසබෙලාහාමි	දෙතිස	1	2 18	15
150	ගලබොඩවත්ත	එම	වගාව	5	1 10	40

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යවත්තාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යවත්තාන්තරයෙන්ද දැනගත්ව පුළුවන.

ගරුගර ආණ්ඩුකාර උතුමානන්වගන්තේ අසුව ලෙස,
ඩබ්ලිව්. ටී. චේලර්,
වැඩබලන මහසෙනෙවරිය වම්මන.

No. 1,876, W. P.

Colonial Secretary's Office,
Colombo, October 20, 1900.

ON Friday, December 14, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Situation—Gangaboda pattu of Siyane korale east.		Description.	Extent.	Upset Price per Acre.
		Village—Kendagolla.	Name of Claimant.			
1	Podikandapillewa	H. Kiribinda		Pillewa	0 0 30	15
2	Podikandewatta	do.		Six jak trees	0 0 20	20
3	Kanattawatta	H. Podia		Garden	0 1 1	20
4	Egodawatta	H. Babiya		do.	1 2 8	20
5	Bogahawatta	H. Kira		do.	0 2 20	20
6	Egodawatta	H. Kiribinda		Young cocoanut	0 1 17	20
7	Bogahawatta and Siyambalagahawatta	Jalathpedige	Sahandi and others	Old garden	10 0 0	75
8	Mahakandewatta	H. Kiribiya		Garden	2 1 12	75
9	Siyambalagahahena	H. Babiya		do.	0 1 10	15
10	Mahakandehena	Crown		do.	0 2 9	15
11	Unagahawatta	H. Kiribinda		Arecanut 6 years old	1 0 15	20
12	Horagahalandewatta	H. Babiya		Garden	0 2 7	20
13	Horagahalanda	Crown		do.	0 0 33	15
14	Dambugahamukalana	do.		Bata jungle (to be reserved)	50 3 0	—
15	Pillewawatta	H. Sabina		Young cocoanut	0 1 34	20
16	Mahapillewewatta	do.		Old garden	0 1 32	30
17	Siyambalagahawatta alias Gorakagahawatta	H. Babiya		Young cocoanut	0 2 20	15
18	Siyambalagahawatta	do.		do.	0 2 3	15
19	Kelagahawatta	H. Lebuna		do.	1 1 0	20
20	Unagahakumbura, Puwakgahakumbura, Horagahakumbura, and Ganellawowitakumbura	H. Kiribiya and others		Paddy field	30 2 0	25
21	Mellalandekele	Crown		Low jungle	0 1 7	30
22	Gorakagahawatta	H. Gawariya		Old garden	0 3 23	25
23	Gorakagahahena	do.		do.	0 1 6	20
24	Gorakagahawatta	do.		Young cocoanut	0 2 15	25
25	Kahatagahawatta	H. Lebuna and others		Garden	1 0 15	20
26	Do.	I. Pinsonda and others		Old garden	2 1 8	30
27	Mellalandekela	Crown		Jungle	2 2 0	30
28	Kahatagahawatta	I. Pinsonda		Garden	1 1 39	25
29	Godaporangadeniya	H. Horatala and others		Deniya	0 0 21	15
30	Godaporangawapillewawatta	H. Sabina		Owita	0 0 32	20
31	Millagahawatta	R. Menika Veda and others		Old garden	4 3 2	40
32	Kahatagahawatta	H. Horatalie		Young cocoanut	0 1 24	20
33	Horagahalandewatta	H. Poddi		Garden	1 2 10	25
34	Dambugahakelehena	Crown		do.	3 1 17	30
35	Millagahawatta	R. Sendiriya		Young cocoanut	1 1 14	25
36	Kumburewatta	R. Menika Veda		do.	0 0 25	20
37	Millagahakele	R. Pinsonda		do.	0 2 20	20
38	Do.	Crown		Jungle	3 0 14	30
39	Delgahawatta	R. Pinsonda		Old garden	1 1 5	40
40	Medawatta	R. Menika Veda		Threshing-floor	0 1 10	20
41	Horagahadeniya	do.		Deniya	0 2 2	15
42	Horagahamukalanahena	Crown		do.	0 2 28	20
43	Horagahadeniya	R. Menika Veda		Deniya	0 1 0	15
44	Pillewawatteowita	do.		Owita	0 0 9	15
45	Pillewawatta	R. Menika Veda and another		Old garden	5 0 15	40
46	Viharewatta	R. Menika Veda		Garden	1 3 30	30
47	Horagahalanda	Crown		do.	0 0 30	30
48	Horagahamukalana	do.		Jungle (to be reserved)	20 3 20	30
49	Do.	do.		do.	16 0 25	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,876, W. P.

වම් 1900 ක්වු ඔක්තෝබර් මස 20 වෙනි දින කොළඹ මහසෙනෙට්ටුගේ මහත්මයාණන්ගේ කන්තෝරුවේදී.

මස්තකර් දිනවේ වංශධර්ම ආණ්ඩුවේ ඒජන්ත උන්වැන්ගේ විසින් ලෙහි පලක සඳහන්වෙන ආණ්ඩුව සහිත කස ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1900 ක්වු දෙසැම්බර් මස 14 වෙනි දිනවු සිකුරුදු දවල් 12ව මැනේ තානායලේදී විකුණුවට නොහොත් නිවැසුකර දෙවට දෙදෙනා ඇත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නියෝග.	අන්දම.	අ. රු. ප.	අක්කර ගස මිල.
1	පොහිකන්දපිල්ලුව	හ. කිරිබිදු	පිල්ලුව	0 0 30	15
2	පොහිකන්දේ මත්ත	එම	කොස්ගස් ගසක්	0 0 20	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 3. Situation—Gangaboda pattu of Siyane korale east. Village—Kumarimulla.						
I 4	Pelengahawatta	P. Dona Johana Hamine	Cocoanut plants three years old	0	2 13	10
Preliminary plan 4. Situation—Gangaboda pattu of Siyane korale east. Village—Owitigama.						
M 6	Hikgahawatta	S. Lanindara	Chena	0	3 14	10
S 6	Hiriliyaddeowita	H. Punchi Singho and others	Owita	0	0 28	10
T 6	Agalahena <i>alias</i> Imbula- hena	W. Hendo and others	Low jungle	5	1 31	10
V 6	Hiriliyaddewanata	H. Punchi Singho	do.	0	0 13	10
X 6	Agalahena	W. Henda and others	Cocoanut five years old	0	0 11	10
Y 6	Pinnagollewatta	Sinna Marikar Ama Lebbe	do.	0	2 7	10
Z 6	Halgahalanda	G. Bartholomeusz	Jungle	0	1 25	10
A 7	Do.	M. Don Hendrick	do.	0	2 27	10
B 7	Imbulehena	J. A. de Silva, of Colombo	Cocoanut plants two years old	1	1 39	10
C 7	Petihalgahahena	E. Podihamy	One old cocoanut tree	0	2 35	10
D 7	Do.	E. Carlinahamy	Jungle and one old cocoanut tree	1	0 34	10
E 7	Pinnagollewatta	H. Sardiel	Jungle	0	3 17	10
F 7	Pitihalgahahena	E. Carlinahamy	Cocoanut plants six years old	1	1 16	10
G 7	Ambagahawatta	R. Dilohamy	do.	0	3 26	10
J 7	Gamagewatta	P. Jalis and others	Old cocoanut	0	2 0	50
K 7	Ambagahawatta	E. Hendrick Perera and others	do.	0	0 30	10
L 7	Do.	M. L. K. L. Marikar	Chena	0	3 13	10
M 7	Nagahawatta	M. L. K. L. Omer Marikar	Cultivated with kurakkan	0	2 7	10
S 7	Yakgodawanata	G. Bartholomeusz	Chena	1	0 32	10
T 7	Bogahaowita	M. Don Hendrick	Owita	0	1 10	10
V 7	Murutagahaowita	H. Hendrick Perera	Cocoanut plants eight years old	0	0 20	10
Preliminary plan 5. Situation—Gangaboda pattu of Siyane korale east. Village—Detemulla.						
C 8	Kandubogahawatta	R. Elias Appu	Cocoanut 12 years old	1	1 23	20
E 8	Galabodawattekele	do.	Jungle	1	2 25	10
G 8	Do.	R. Bala Appu and another	Four cocoanut plants 8 years old	4	3 15	20
H 8	Millagahawatta	R. Karmanis Appu and another	Chena	0	1 7	10
P 8	Galabodawattekele	R. Jasin Appu	Jungle	3	2 35	10
10	Do.	do.	do.	0	0 23	10
Q 8	Lunuganwala	R. Sinnappu	Deniya	0	1 20	10
S 8	Kahatagahawatta	do.	Jungle	0	2 28	10
T 8	Galabodawatta	R. Karthelis	Cocoanut plants 4 years old	0	3 15	10
V 8	Galabodawattekele	R. Appu Sinno	Jungle	2	2 16	10
W 8	Migahawatta	B. Carlinahamy	Cocoanut plants 6 years old	0	1 29	10
X 8	Kahatagahawatta	R. Sinnappu	Cocoanut plants 15 years	8	3 16	20
11	Monarandukanda	Crown	Jungle	7	0 32	20
A 9	Kahatagahawatta	R. Joronis Appu	Cocoanut plants 10 years old	0	1 34	10
B 9	Kahatagahawattekele	R. Paulis Appu and another	Jungle	1	3 16	20
D 9	Kahatagahawattehena	do.	Chena	1	0 12	20
Village—Nikawala.						
X 9	Pujagalawatta	K. Baba Sinno Appu	Jungle	2	3 33	10
Y 9	Do.	D. Sinchihamy	do.	0	0 25	10
H 10	Do.	W. Jona Fernando	Cocoanut plants 10 years old	0	3 0	20
I 10	Nugagahawatta	K. Don Deonis, Police Vidane	Owita	1	1 0	20
R 10	Galgodawatta	B. Johanis Perera	Jungle	0	1 12	20
Z 10	Maragahawatta	do.	do.	0	3 36	20
A 11	Kahatagahawatta	T. Kornis Appu	Three jak trees	0	2 5	20
B 11	Do.	T. Baba Sinno Appu	Cocoanut 8 years old	1	1 8	20
C 11	Do.	T. Karanis Appu	Cocoanut 5 years old	0	2 2	20
D 11	Kelagahawatta	T. Baba Sinno Appu	do.	0	2 20	20
E 11	Godandawatta	do.	Cocoanut 8 years old	0	3 6	20
F 11	Kelagahawatta	T. Johanis Perera	Cocoanut 10 years old	0	1 10	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,877, W. P.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 29 වෙනි දින කොළඹ
ගෙනෙකුකාරිස්ථලනානසේසේ කන්තෝරුවේදී.

මස්තකීර්තිසාමි වංශාචාර්ය ආණ්ඩුවේ උපන්තලයනානසේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව
සත්කම ඉඩම් ආණ්ඩුවෙහි නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 14 වෙනි දින වූ සිකුරුදු
දවල් 12ට වැනේ කාතාසමේදී කීර්තිසාමි වංශාචාර්ය විසින් පවැරුණු ගෙදරවලට ගෙදරවලට ඇත.

කො.	ඉඩමේ නම.	අයිතිකම නියෝජන.	අන්දම.	ගෙ. රු. ප.	අක්කර යක මිල.
A 3	මිහගවත්ත	සී. දිසෝනිස් ප්‍රේම සහ තවත්	කැලේ	18 3 0	30
B 3	පුගොඩබිම්ව	ක. බාරෙත්විඳප්ප සහ තවත්	බිම්ව	0 0 34	30
I 4	පැලවගහවත්ත	සී. හිසම 3. ගම—කුමාරිවුල්ල. ප. දෙත් තේනානාමයේ 3 අවිරුදු වසස් පොල්		0 2 13	10
M 6	හික්කවත්ත	සී. හිසම 4. ගම—බිම්බිගම.		0 3 14	10
S 6	හිරිපිට්ටේදේවිව	සී. පුත්තිසිංහෙ, සහ තවත්	බිම්ව	0 0 28	10
T 6	අගලහේන නොහොත් ඉඹුලහේන	ව. හෙත්දො සහ තවත්	ලද කැලේ	5 1 31	10
V 6	හිරිපිට්ටේ වනාන	හෙ. පුත්තිසිංහෙ	එම	0 0 13	10
X 6	අගලහේන	වී. හෙත්දො සහ තවත්	5 අවිරුදු වසස් පොල්	0 0 11	10
Y 6	පිත්තකොල්ලේවත්ත	සී. ම. අමාලෙඹිඹේ	එම	0 2 7	10
Z 6	හල්ගහලන්ද	ග. බර්තෝලම්පුස්	කැලේ	0 1 25	10
A 7	—	මා. දෙත් හෙත්දො	එම	0 2 27	10
B 7	ඉඹුලහේන	කොළඹ ජේ. ඒ. ද සිල්වා මහත්මයා	2 අවිරුදු වසස් පොල්	1 1 39	10
C 7	පිම්බල්ගහහේන	ඉ. පො. හිසම	වසස් ඇති පෙල්ලකක්	0 2 35	10
D 7	එම	ඉ. කර්ලිකාම	කැලේ සහ ලොකු පොල් ගහක්	1 0 34	10
E 7	පිත්තකොල්ලේවත්ත	ග. සර්දියෙල්	කැලේ	0 3 17	10
F 7	පිම්බල්ගහහේන	ඉ. කර්ලිකාම	6 අවිරුදු වසස් පොල්	1 1 16	10
G 7	අඹගහවත්ත	ර. දිලෝකාම	එම	0 3 26	10
J 7	ගමහේවත්ත.	පො. ජලිස් සහ තවත්	පරණ වගාව	0 2 0	50
K 7	අඹගහවත්ත	ඉ. හෙත්දො ප්‍රේම සහ තවත්	එම	0 0 30	10
L 7	එම	මී. කාසිලෙඹිඹේ මරික්කාර්	හේන	0 3 13	10
M 7	නාගහවත්ත	එම මමර් මරික්කාර්	කුරක්කන් වසුරු ඉඩම	0 2 7	10
S 7	සත්තොඩවතාන	ග. බර්තෝලම්පුස්	හේන	1 0 32	10
T 7	බෝගහබිම්ව	ම. දෙත් හෙත්දො	බිම්ව	0 1 10	10
V 7	මුරුතහබිම්ව	හේ. හෙත්දො ප්‍රේම	8 අවිරුදු වසස් පොල්	0 0 20	10
C 8	කවුච්චෝගහවත්ත	සී. හිසම 5. ගම—දකුචුල්ල. ර. එළිසස්අප්ප	12 අවිරුදු වසස් පොල්	1 1 23	20
E 8	ගලබොඩවත්තේකැලේ	එම	කැලේ	1 2 25	10
G 8	එම	ර. බමාප්ප සහ කෙනෙක්	8 අවිරුදු වසස් පොල් ගස් 4ක්	4 3 15	20
H 8	මිල්ලහවත්ත	ර. කර්මානිස්අප්ප සහ කෙනෙක්	හේන	0 1 7	10
P 8	ගලබොඩවත්තේ කැලේ	ර. ජයසිංහඅප්ප	කැලේ	3 2 35	10
10	එම	එම	එම	0 0 23	10
Q 8	එහුගත්වල	ර. සිංහආප්ප	දෙතිස	0 1 20	10
S 8	කහවගහවත්ත	එම	කැලේ	0 2 28	10
T 8	ගලබොඩවත්ත	ර. කර්තේලිස්	4 අවිරුදු වසස් පොල්	0 3 15	10
V 8	එම කැලේ	ර. අප්පසිංහෙ	කැලේ	2 2 16	10
W 8	මිහගවත්ත	මු. කර්ලිකාම	6 අවිරුදු වසස් පොල්	0 1 29	10
X 8	කහවගහවත්ත	ර. සිංහආප්ප	15 අවිරුදු වසස් පොල්	8 3 16	20
11	මොහරුආචුකන්ද	ආණ්ඩුව	කැලේ	7 0 32	20
A 9	කහවගහවත්ත	ර. තේරෝනිස්අප්ප	10 අවිරුදු වසස් පොල්	0 1 34	10
B 9	එම කැලේ	ර. පව්ලිස්අප්ප සහ කෙ නෙක්	කැලේ	1 3 16	20
D 9	එම වත්තේහේන	එම	හේන	1 0 12	20
X 9	පුත්තලවත්ත	ගම—නිකවල.			
Y 9	එම	ක. බබාසිංහෙඅප්ප	කැලේ	2 3 38	10
H 10	එම	ද. සිංහිකාම	එම	0 0 25	10
I 10	හුගහවත්ත	වී. රෝකා ප්‍රනාන්දු	10 අවිරුදු වසස් පොල්	0 3 0	20
R 10	හල්ගොඩවත්ත	ක. දෙත් දිසෝනිස් පො. වී. බිම්ව	කැලේ	1 1 0	20
Z 10	මාරගහවත්ත	බී. තේනානිස් ප්‍රේම	කැලේ	0 1 12	20
		එම	එම	0 3 36	20

කො.	ඉඩමේ නම.	අයිතිම කියන්නා.	අන්දම.	අක්කර		
				අ. රු. ප.	රු.	
A 11	කහවගහවත්ත	ක. කර්නිස්අප්පු	කොස්ගස් 3ක්	0	2 5	20
B 11	එම	ක. බබාසිංකොද්දප්පු	8 අචිරුදු වගස් පොල්	1	1 8	20
C 11	එම	ක. කර්නිස්අප්පු	5 එම එම	0	2 2	20
D 11	කැලගහවත්ත	ක. බබාසිංකොද්දප්පු	එම	0	2 20	20
E 11	ගොඩන්දේවත්ත	එම	8 අචිරුදු වගස් පොල්	0	3 6	20
F 11	කැලගහවත්ත	ක. තේනානිස් ප්‍රේරු	10 එම එම	0	1 10	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ස්කරුල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාතිර් දිසාමේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තරුන්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරානවකන්සේගේ ආඥා ලෙස,
බිබිල්ලු. පී. චේලර්,
වැඩබලන මහසෙක්‍රයාරිස් මහත.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,751, C. P.

Colonial Secretary's Office,
Colombo, October 16, 1900.

ON Wednesday, November 28, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A. R. P.		
Preliminary plan 4,881.—Gangala Udasiya pattu of Matale east. Village—Medulpota.						
13086	Purankumburapillewa	Punchappuhami, Arachchi of Akurahadiya	Jungle 40 years old or young forest	0	0 5	10
13087	Do.	do.	do.	0	0 10	10
13088	Purankumbura	do.	Paddy field	1	0 33	60
13089	Purankumburepillewa	do.	Open land	0	0 22	10
13090	Do.	do.	Jungle 40 years old or young forest	0	0 23	10
Preliminary plan 4,719.—Pallesiya pattu of Matale east. Village—Weragama.						
12603	Ambagahamulahena	Punchirala Korala	Old chena	0	2 5	40
Preliminary plan 3,203.—Udugoda Udasiya pattu of Matale north. Village—Pallepola.						
9073	Galaganilehena	Elunkumburegedara Aruma	Chena 7 years old	3	0 7	15
Preliminary plan 3,932.—Wagapanha Pallesiya pattu of Matale north. Village—Kalundewa.						
10687	Lunuwarana-aswedduma	Kandegedara Kirihami	Jungle, chena, and paddy field	4	1 2	20
Preliminary plan 3,242. —Asgiri Udasiya pattu of Matale south. Village—Pamunuwa.						
9157	Kolongolla	Ratnayakamudiyanselage Ukku Banda	Forest	16	0 32	15
9158	Ilukgollehena	Kanappa Achari	Forest and patana	8	3 29	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,751, C. P.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 16 වෙනි දින කොළඹ මහසෙක්‍රයාරිස් උත්තාන්සේගේ කන්දෝරුවේදීය.

මෙම දිසාමේ මාතලේ උපඒජන්තරුන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ නොවැම්බර් මස 28 වෙනි දිනවූ බදාදා දවල් 12ට මාතලේ කවිචේරියේදී වෙන්දේසිකර වැඩුණත්ව යෙදෙනවා ඇත.

සිතියම 4,881. මාතලේ ගැගොණ්දුර පලාතේ ගහලු උඩසිතපත්තුවේ. ගම—වැදලල්පොත. අක්කර මහත. යක මිල.

කො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අ. රු. ප.	රු.	
13086	පුරන්කුමුරේච්චල්ලාව	අකරභාඩුවේ පුවස්ප්‍රහාම ආචාර්ය	වගස් අචිරුදු 40ක් පමණ කැලෑව නොහොත් වැඩි වගස් නොහිත මූකලාන	0	0 5	10
13087	එම	එම	එම	0	0 10	10

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
13088	සුරත්කුමුර	අකරතාඩුවේ පුවත්පතාමි	කුඹුර	1 0 33	60
13089	සුරත්කුමුරේ පිල්ලාව	ආරච්චිල	එළිදරව් ඉඩම	0 0 22	10
13090	එම	එම	වයස අවුරුදු 40ක පමණ කැලෑව නොගොස් වැසි වැස නොගිය මුහුණත	0 0 23	10
12603	සිතියම 4,719. මාතලේ නැගෙනහිර පලාතේ පල්ලේසියපත්තුවේ. ගම—මේරගම.	පුංචිඳුරු කෝරළ	පුරාණ සේන	0 2 5	40
9073	සිතියම 3,203. මාතලේ උතුරු පලාතේ උඩුගොඩ උඩසියපත්තුවේ. ගම—පල්ලේපොල.	ආරච්චිකුමුරේගෙදර අරුමා	වයස අවුරුදු 7ක පමණ සේන	3 0 7	15
10687	සිතියම 3,932. මාතලේ උතුරු පලාතේ වහපන පල්ලේසියපත්තුවේ. ගම—කඵන්දුව.	කන්දේගෙදර කිරිකාමි	කැලේ, සේන සහ කුඹුර	4 1 2	20
9157	සිතියම 3,242. මාතලේ දකුණු පලාතේ අස්ඟිරි උඩසියපත්තුවේ. ගම—පවුලුව.	රත්නාසකවිදියත්සේලා	මුහුණත	16 0 32	15
9158	ඉරික්ගොල්ලේසේන	සේ උක්කුබන්ඩා කනඳ්වා ආචාරි	මුහුණත සහ පහන	8 3 29	15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තරුල්ලන්තාත්සේගෙත්තු, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මාතලේ උපවිජයනලන්තාත්සේගෙත්තු දුනගම හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වතත්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. ඩී. චේලර්,
 වැඩබලන මහසෙකුකාරිස් වමිහ.

No. 1,752, C. P. Colonial Secretary's Office, Colombo, October 26, 1900.

ON Wednesday, December 12, 1900, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province. Preliminary plan 4 875. Village—Maturata. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Upset Price	
				Extent. A. R. P.	Rs.
13073	Wakkumburapatana	—	Patana and lantana	0 0 20	20
13075	Uda-ambatenna	—	Tea and a few bushes	0 0 2-25	300
5566	—	Preliminary plan 1,686. Village—Hanguranketa. Claimant—Crown.	Chena	2 3 23	20
3218	Nilawatrahena	Hanguranketa Arachchi Pillapittagedara Kirihamy	Chena	0 3 31	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,752, C. P. වමි 1900 ක්වූ ඔක්තෝබර් මස 26 වෙනි දින කොළඹ මහසෙකුකාරිස් උත්තාත්සේගේ කන්දෝරුවේදීය.

මධ්‍යම දිසාවේ නුවරඑළියේ උපවිජයනලන්තාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1900 ක්වූ දෙසැම්බර් මස 12 වෙනි දිනවූ බදුද දවල් 12ට නුවරඑළියේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ නුවරඑළිය පලාතේ උඩුගොඩහැවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 4ක්. සිතියම 4,875. ගම—මතුරට.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
13073	වක්කුමුරේපහන	—	පහන සහ භිගුරු	0 0 20	20
13075	උඩඅඹතැන්න	—	සේ සහ පඳුරු	0 0 2-25	300
5566	—	සිතියම 1,686. ගම—භගුරත්තොක. භගුරත්තොක ආරච්චිල	සේන	2 3 23	20
3218	නිල්ලවතුරේසේන	සිතියම 815. පිලපිටගෙදර කිරිකාමි	එම	0 3 31	10

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්තරුල්ලන්තාත්සේගෙත්තු, විකිනීමේ කොන්දේසි ගැන නුවරඑළියේ ආණ්ඩුවේ උපවිජයනලන්තාත්සේගෙත්තු දුනගම හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වතත්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. ඩී. චේලර්,
 වැඩබලන මහසෙකුකාරිස් වමිහ.

No. 1,753, C. P.

Colonial Secretary's Office,
Colombo, October 26, 1900.

ON Wednesday, December 12, 1900, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 998. Village—Ambanella.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	per Acre.
3824	Leniyalandeyayehena	—	Chena	2	0 36	10
3825	Kosgahahena	—	do.	7	2 11	10
Preliminary plan 4,873. Village—Udamadura.						
13060	Kudapallagawatenna	Crown	Low jungle with domba, mora, &c.	2	0 14	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,753, C. P.

වම් 1900 ක්වූ ඔක්තෝබර් මස 26 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ නියෝගයට අනුකූලව.

මෙම දිනකට නුවරඑළියේ උපළුපත්කළ නිකුත් කිරීමට මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වූ දෙසැම්බර් මස 12 වෙනි දින වූ බදාදා දවල් 12 ව නුවරඑළියේ කවුච්චේදේ වෙන්දේසිකර විකුණනු ලැබේ.

මෙම දිනකට නුවරඑළිය පලාතේ වලපනේ කොට්ඨාසයේ පිහිටා තිබෙන ඉඩම් කොට්ඨාස 3 ක්.

පිහිටීම 998. ගම—අඹන්දැල්ල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහක. සක මිල.		අක්කර
				අ. රු. ප.	රු.	
3824	ලීනියලන්දේසියේසේන	—	සේන	2	0 36	10
3825	කොස්ගහසේන	—	ඵම	7	2 11	10
පිහිටීම 4,873. ගම—උඩමාදුර.						
13060	කුඩාපල්ලගාවා කැනන	ආණ්ඩුව	දම් සහ මොරගස් ඇතිබිම	2	0 14	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්චර්ජන් කැනනු ලැබීමට අවශ්‍ය වන විට, මෙහි පිහිටි කොන්දේසි ගැණ නුවරඑළියේ උපළුපත්කළ නිකුත් කිරීමේදී දැනගත හැකිවේ.

සරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේසේ ආණ්ඩුලෙස,
ඩබ්ලිව්. ටී. චේලර්,
වැඩබලන මහසෙනෙවිවරයා වෙත.

No. 1,754, C. P.

Colonial Secretary's Office,
Colombo, October 26, 1900.

ON Wednesday, December 12, 1900, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 3,486. Village—Makuruppe.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	per Acre.
9612	Alunandilla-aswedduma	For general sale	Paddy	0	1 16-50	30
9613	Do.	do.	Garden, coffee, jak, house, and paddy	1	0 22-75	20
9629½	Aswedduma	do.	Paddy	0	1 35-87	20
Preliminary plan 3,486. Village—Pallewala.						
9614	Medakumbura	Iriyagama Ratemahatmaya	Paddy	1	1 0	30
9615	Agawatta or Hunukotuwahena	The Ratemahatmaya of Uda Hewaheta	Chena	1	1 36-25	10
Preliminary plan 3,486. Village—Bogomuwa.						
9616	Walauwewattahena	For general sale	Chena	1	2 17-50	10
9617	Do.	do.	do.	2	1 37	10
9618	Do.	The Ratemahatmaya of Uda Hewaheta	do.	0	2 17-50	10
9619	Do.	For general sale	do.	0	1 36	10
9620	Do.	do.	do.	1	3 33	10
9622	Alawattapitiyahena	do.	do.	0	3 11-50	10

No. 1,755, C. P.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 30 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මහලොවකට ගොවිතැනට භාවිතයට පත්වන ආශ්වාම සත්කම ඉඩම් ආශ්වාමේ නිකුත්වන ලද ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 20 වෙනි දින දවල් 12ට මහලොවට කම්පිට්ටේදී වෙන්දේසිකර එකතුකර ගෙන යා යුතුය.

මහලොව දිසාවේ මහලොවට පලාගේ උඩදුම්බර මහලොවට පිහිටා තිබෙන බිම්කැබලි තුනකි.
සිතියම 2,435.

නො.	මම.	ඉඩමේ නම.	අන්දම.	මහල.	අක්කර
				අ. රු. ප.	රු.
K 297	කන්වැල්ල	වැල්ලොවක්ක	හේන	1 2 34	10
7830	එම	උඩකැලේ	මුකලාන	5 3 35	20
7831	එම	කරදොළේලේතුඹුර	තුඹුර	1 0 38	30

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනුලලාන්තාන්සේගෙන් දැනගත හැකිවන්නේ ඇර, එකීනිමේ කොන්දේසි ගැණ පොරොන්දු මහලොවදිසාවේ ගොවිතැනට භාවිතයට පත්වන ආශ්වාම සත්කම ගැනිනි.

කරුහර ආශ්වාමකාර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,
බිම්ලේ. පී. චේලර්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ මහලොව.

No. 1,756, C. P.

Colonial Secretary's Office,
Colombo, October 30, 1900.

ON Friday, December 21, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up for sale or settlement, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Pata Hewaheta division of the Kandy District of the Central Province.
Preliminary plan 4,855. Village—Pattiagama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
12997	Gettembehena	Assen Mira Lebbe Arachchi and others	Lantana and mana grass, &c.	1 3 15	30
12998	Do.	do.	do.	0 0 20	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,756, C. P.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 30 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මහලොවකට ගොවිතැනට භාවිතයට පත්වන ආශ්වාම සත්කම ඉඩම් ආශ්වාමේ නිකුත්වන ලද ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 21 වෙනි දින දවල් 12ට මහලොවට කම්පිට්ටේදී වෙන්දේසිකර එකතුකර ගෙන යා යුතුය.

මහලොව දිසාවේ මහලොවට පලාගේ පානගොවිතැනට භාවිතයට පිහිටා තිබෙන බිම්කැබලි දෙකකි.
සිතියම 4,855. ගම—පට්ටිය.

නො.	ඉඩමේ නම.	අයිතිකරු නිකුත්කරු.	අන්දම.	මහල.
				අ. රු. ප.
12997	ගැට්ටේගොන	අසන් මිරාලේබ්බේ ආරච්චි සහ තවත් අය	රටහිතුරු සහ මානා ආදිය	1 3 15
12998	එම	එම	එම	0 0 20

අක්කරයක් රුපියල් 30කට පමණකි එකතුකර ගෙන යා යුතුය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනුලලාන්තාන්සේගෙන් දැනගත හැකිවන්නේ ඇර, එකීනිමේ කොන්දේසි ගැණ පොරොන්දු මහලොවදිසාවේ ගොවිතැනට භාවිතයට පත්වන ආශ්වාම සත්කම ගැනිනි.

කරුහර ආශ්වාමකාර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,
බිම්ලේ. පී. චේලර්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ මහලොව.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,093, s. P.

Colonial Secretary's Office,
Colombo, October 17, 1900.

ON Tuesday, December 11, 1900, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-five allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
14320	Doloshaulhenagoda	—	High jungle	0	3 32	25
Preliminary plan 4,958. Gangaboda pattu. Village—Ihalakimbiya.						
Preliminary plan 1,285.—Gangaboda pattu. Village—Ihalakimbiya.						
10276	Eladolalangawatta	Godawatta Liyange Kornelis	Owita	0	0 39	10
10277	Do.	do.	Garden	0	1 11	10
10278	Do.	do.	do.	0	2 0	10
10280	Eladolalangaduwa	Talahitiyege Emaris	do.	0	1 33	10
Y 585	Andelakumbura	H. R. Fransiku	Field	1	1 31	30
Z 585	Kadullekumbura	—	do.	5	0 14	30
10282	Kadullekumbura-addarawatta	Kalahagemage Don Dias	Garden	0	1 36	10
B 586	Dolagawamullana	do.	Field	1	2 0	30
10283	Kadullekumbura-addarawatta	do.	Garden	0	1 20	10
D 586	Dolagawamullanaowita	—	Owita	0	1 17	10
10285	Kadullekumburaowita	Patirage Kornelis	do.	0	0 25	10
G 586	Lankaliyaddakumbura	—	do.	0	0 21	10
H 586	Ihalawadiyawatta or Langa- liyadda-addarawatta	—	Garden	1	3 10	10
10287	Okandulawila	Yalahitiyege Elias	Owita	0	1 26	10
L 586	Wadiyawatta-addaraowita	—	do.	0	0 28	10
10288	Do.	Pallege Endris	Garden	0	0 23	10
10289	Wadiyawatta-addaragammedda	do.	Owita	0	1 7	10
M 586	Gorakagahawatta	—	Garden	0	0 15	10
10291	Galagawawatta-addaramullana	—	Deniya	0	2 33	10
10292	Do.	—	do.	0	2 23	10
N 586	Okandagammeddakumbura	—	Field	1	1 26	25
O 586	Do.	—	Owita	0	0 22	10
10293	Kappuwawatta-addaraowita	Talahitiyege Harmanis	do.	0	2 32	10
R 586	Okandulakumburaowita or Kalawetti	—	do.	0	0 38	10
Preliminary plan 1,364.—Gangaboda pattu. Village—Ihalakimbiya.						
Q 603	Mullana-addaragammedda	—	Field	0	3 10	10
F 604	Teripattupattakumbura <i>alias</i> Duwa-addarakumbura	—	do.	0	2 3	15
G 604	Manageliyadda	—	do.	0	3 23	15
H 604	Paragahamuttattuwakumbura	—	do.	1	1 37	15
Q 604	Galagawaowita	—	Owita	0	0 37	10
T 604	Imbulgahagamputtakumbura	—	Field	0	3 22	15
U 604	Kapugekanatiya	—	do.	0	1 0	12
W 604	Balahulagammedda	—	do.	0	2 37	15
X 604	Balawalagammedda	—	do.	0	1 37	15
Y 604	Dalamullamullana	—	do.	0	1 12	15
Z 604	Ihalakenenakumbura	—	do.	0	3 29	15
J 605	Kodituwakkugammeddapahala- kele	—	do.	0	1 12	15
K 605	Do.	—	Owita	0	1 22	10
L 605	Kodituwakkugammeddaihala- kele	—	do.	0	1 31	10
O 605	Talahetiyege godawatta	—	Garden	0	0 22	10
P 605	Meepagodakumbura	—	Field	1	2 28	15
R 605	Galagawaliyaddalangawatta	—	Garden	0	2 37	10
Z 605	Pitagedarawatta	—	do.	1	0 22	10
C 606	Okandakumbura	—	Field	2	1 12	15
D 606	Okandula	—	Owita	1	2 4	10
10697	Rampupattamahaduwa	—	Garden	0	1 15	10
10699	Galagawaliyadda	—	Field	0	0 12	15
10700	Imbulgahagammeddeowita	—	Owita	0	0 31	10
10702	Meepagodawatta-addara	Talahetiyege Bastian	Garden	0	1 29	10
10704	Meepagodagammeddalanga- watta	do.	do.	0	1 31	10
10705	Dawatagahawatta-addara	Paradurage Baba	do.	0	1 37	10
10706	Meepagoda-addaragala	Talahetiyege Bastian	do.	0	1 23	10
10714	Wewalangadeniya.	Rathuloku Appu	Field	0	1 20	15
10715	Pahalakosgahachenadeniya	Suduhakuruge James and others	do.	1	0 13	15
10716	Pahalakosgahachenakumbura	Vadutantirige Baba	do.	1	2 31	15
E 606	Ihalakosgahanai	—	do.	3	1 13	15
F 606	Ihalakosgahanaikumbura	—	do.	4	0 9	15

කො.	ඉඩමේ නම.	ඉල්ලුම් කරුන්.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කර ගකමිල. රු.
10293	කැපුපුව වත්ත අද්දර මිම්ම	තලගෙවිටියාගේ රජමානිස්	එම	0 2 32	10
R 586	මිකන්දකුඹුර මිම්ම නොහොත් කලුපිටි	—	එම	0 0 38	10
		සිතියම 1,364.			
Q 603	මුල්ලාන අද්දර ගම්බෑද්ද	—	කුඹුර	0 3 10	10
F 604	පිත්තපුටුපනකුඹුර නොහොත් දුව අද්දර කුඹුර	—	එම	0 2 3	15
G 604	මානගෙ ලියද්ද	—	එම	0 3 23	15
H 604	පරගන මුට්ටුපන කුඹුර	—	එම	1 1 37	15
Q 604	ගලගාව මිම්ම	—	මිම්ම	0 0 37	10
T 604	ඉඹුල්ගෙ ගම්පුත්ත කුඹුර	—	කුඹුර	0 3 22	15
U 604	කපුගෙ කනපිය	—	එම	0 1 0	12
W 604	බාලකුලගම්බෑද්ද	—	එම	0 2 37	15
X 604	බාලවලගම්බෑද්ද	—	එම	0 1 37	15
Y 604	දලමුල්ල මුල්ලාන	—	එම	0 1 12	15
Z 604	ඉහලකැණෙනකුඹුර	—	එම	0 3 29	15
J 605	කොහිතුවක්කුගම්බෑද්ද පහලකැලේ	—	එම	0 1 12	15
K 605	එම	—	මිම්ම	0 1 22	10
L 605	කොහිතුවක්කුගම්බෑද්ද ඉහලකැලේ	—	එම	0 1 31	10
O 605	තලගෙවිටියාගොඩවත්ත	—	වත්ත	0 0 22	10
P 605	මීපගොඩ කුඹුර	—	කුඹුර	1 2 28	15
R 605	ගලගාවලියද්දලග වත්ත	—	වත්ත	0 2 37	10
Z 605	පිටගෙදරවත්ත	—	එම	1 0 22	10
C 606	මිකන්ද කුඹුර	—	කුඹුර	2 1 12	15
D 606	මිකඳුල	—	මිම්ම	1 2 4	10
10697	රම්පුපත මහදුව	—	වත්ත	0 1 15	10
10699	ගලගාවලියද්ද	—	කුඹුර	0 0 12	15
10700	ඉඹුල්ගෙගම්බෑද්ද මිම්ම	—	මිම්ම	0 0 31	10
10702	මීපගොඩවත්ත අද්දර	තලගෙවිටියාගේ බස්නියන්	වත්ත	0 1 29	10
10704	මීපගොඩ ගම්බෑද්දලග	එම	එම	0 1 31	10
10705	දවටගෙවත්ත අද්දර	පරදුරගෙ බබා	එම	0 1 37	10
10706	මීපගොඩ අද්දරගල	තලගෙවිටියාගේ බස්නියන්	එම	0 2 23	10
10714	වැවලගදෙහිය	රතු ලොකු අප්පු	කුඹුර	0 1 20	15
10715	පහලකොස්ගෙගෙන දෙහිය	සුදුගකුරුගේ ජේම්ස් හත තවත්	එම	1 0 13	15
10716	පහලකොස්ගෙගෙන කුඹුර	වඩුකන්තිරිගෙ බබා	එම	1 2 31	15
E 606	ඉහලකොස්ගෙගෙන	—	එම	3 1 13	15
F 606	ඉහලකොස්ගෙගෙන කුඹුර	—	එම	4 0 9	15
		සිතියම 3,253. ගම—රනත්විටිය.			
7485	අකුලගෙපිලකන්ද	—	බෑද්ද	2 0 8	10
		සිතියම 3,419. ගම—ඉහලකිඹිය.			
7992	කන්ද අද්දර වත්ත බෑද්ද	—	කුඩා බෑද්ද	1 0 32	10
		සිතියම 2,655. ගම—රනත්විටිය.			
4991	දික්දෙහිය	කේ. එච්. කාරෝලිස් ද සිල්වා	එම	1 1 2	10
4992	දික්ගෙන දෙහිය	සී. වත්තුනාමි	එම	1 0 23	10
		සිතියම 3,321. ගම—පහලකිඹිය.			
7700	ලලුබඩගලගොඩකන්ද හලාව නොහොත් බෙලිඅත්තමිල	—	වත්ත	0 3 29	10
		සිතියම 3,518. ගම—කිඹිය.			
8409	පැරදුරගෙකන්ද	එ. රනවක අච්චිගේ දෙත් ප්‍රාන්සිස් අප්පු	බෑද්ද සහ මිම්ම	1 3 18	10
		සිතියම 3,046. ගම—පහලකිඹිය.			
6716	පොල්ගෙගෙන	—	බෑද්ද	0 3 14	10
6717	එම	—	මිම්ම	0 1 37	10
		සිතියම 1,861. ගම—ගම්බෑද්දගොඩ.			
4371	රම්බුක් පොත බෑද්ද	ඇන්. මනෙස් ද සිල්වා	කුඩා බෑද්ද	2 0 3	15
		ගම—ලලුබඩ ලිප්ටිය.			
4373	ගෝකන් පැත්ත බෑද්ද	කේ. නිකුලස් සහ වඩුන්දිරිස් අප්පු	එම	2 0 34	15
4374	එම	එම	මිම්ම	0 3 13	15

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියාහිටින සම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ මකිනීමේ දිනෙදී ඊට අයිතිවාසිකම් කියා නිබන්ධ මප්පු යතාදිග දකුණු පලාතේ මහජනතලක්කන්සේට පෙනනා සිටින්නට ඕනෑම.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේෂර්ස් හරුල්ලක්කන්සේගෙන්, මකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ ඒජන්තලක්කන්සේගෙන්ද දනගන්ව පුවුවහ.

ගරුකර ආණ්ඩුකාර ලකුමානත්වකන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්යු. ටී. චෙලර්,
 වැඩබලන මහාසකුඹුරිස් වමන.

No. 1,094, s. P.

Colonial Secretary's Office,
Colombo, October 30, 1900.

ON Tuesday, December 18, 1900, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty allotments of land situated in the Bentota-Walallawiti korale division of the Galle District of the Southern Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
Preliminary plan 3,225. Applicant—Nil.							
7390	Talagaspe	Sarawagurawatta	Garden	0	2	32	10
7391	Do.	Pusselawatta	do.	0	1	1	10
7392	Do.	do.	do.	2	0	2	10
Applicant—Salpadoruttupahige Subeseris and Peris.							
7397	Talagaspe	Lulwalawela or Watta-addara Kolaina	Field	1	0	25	10
Preliminary plan 5,304. Applicant—Nil.							
11662	Hattaka	Pita-elaokandapollewwa	Garden	1	1	7	10
11663	Do.	do.	Owita	0	1	8	10
11664	Do.	do.	Chena	5	2	2	15
11665	Do.	Pita-elaokandakumbura	Field	3	2	35	15
11666	Do.	Pita-elaokandapollewwa	Garden	0	1	38	10
11667	Do.	do.	Chena	1	1	19	15
11668	Pitigala	Annasigalahenakele	Owita	0	0	30	10
11669	Do.	do.	Garden	0	1	29	10
11670	Do.	do.	do.	0	1	1	10
Preliminary plan 5,296. Applicant—Nil.							
11638	Amugoda	Halwalagoda	Garden	0	1	4	15
11639	Do.	do.	Jungle	3	2	17	15
11641	Do.	do.	Garden	0	2	27	15
11642	Do.	do.	do.	1	1	38	15
11643	Do.	do.	Owita	0	2	0	10
11645	Do.	do.	do.	0	1	26	10
Preliminary plan 5,257. Applicant—P. A. Thotcho Appu.							
11458	Nawadagala	Emberellagahahena	Owita	0	1	39	10
11459	Do.	do.	Garden	1	0	9	10
11460	Do.	do.	Cinnamon	0	1	3	10
11461	Do.	do.	Garden	1	2	10	10
11462	Do.	do.	Owita	0	0	34	10
Preliminary plan 5,305. Applicant—Nil.							
11671	Metiwiliya	Wadumullakanda	Chena	0	1	33	10
11672	Do.	do.	Garden	0	0	14	10
11673	Do.	Wadumullakanda or Maharap- palakanda	do.	0	3	32	10
Preliminary plan 5,181. Applicant—Nil.							
11084	Metiwiliya	Diganegodakele	Chena and low jungle	4	2	22	10
11085	Do.	do.	Owita	0	0	24	10
11086	Do.	do.	Garden	0	1	2	10
11087	Do.	do.	Owita	0	0	32	10
11088	Do.	do.	Garden	0	2	22	10
11089	Do.	do.	do.	0	0	21	10
Preliminary plan 5,303. Applicant—Nil.							
11660	Himbutugoda	Toppigawetichchagoda or Berawainnemulla	Chena	0	0	37	10
11661	Do.	do.	do.	0	2	6	10
Preliminary plan 5,225. Applicant—Don Amaris de Silva.							
11336	Galagama	Apulantotakele or Etawalakele	Garden	0	2	34	15
11337	Do.	do.	Low jungle	14	0	27	50
11338	Do.	do.	Garden	0	0	34	15
11339	Do.	do.	Owita	0	0	15	15
11341	Do.	do.	Low jungle	3	0	6	50
Preliminary plan 5,317. Applicant—Nil.							
11725	Galagama	Pokunuwalagodakele	Low jungle	6	2	3	15
11726	Do.	do.	Garden	0	0	26	15
11727	Do.	do.	Owita	0	2	22	15

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 1,786. Applicant—Nil.					
3497	Narangowita	Paralangapollewwa	Garden	1 0 15	10
3498	Porawagama	Tongallapollewwa	do.	2 0 19	10
3499	Do.	Gammeddawattaowita	Owita	0 0 30	10
3500	Do.	Gammeddawatta	Garden	0 2 9	10
3501	Do.	do.	do.	0 1 9	10
3502	Do.	Kanattawatta	do.	0 3 9	10
3503	Do.	Kapukoratuwagodawatta	do.	0 1 0	10
3504	Do.	Elapahalapollewwa	do.	0 3 26	10
3505	Do.	Arambahenawatta	do.	0 0 37	10
3506	Do.	Elapahalapollewwa	do.	0 1 32	10
3507	Do.	Hapugahawattapollewwa	do.	0 3 24	10
3508	Do.	do.	do.	0 2 18	10
3509	Do.	do.	do.	1 0 11	10
3510	Do.	Haddakanda-addarawatta	do.	1 0 36	10
3511	Do.	Kadiyagodawatta	do.	0 1 31	10
3512	Do.	Egodawatta-addarawatta	do.	0 2 20	10
3513	Do.	Arambehakaraturawatta	do.	1 1 14	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,094, S. P.

වර්ෂ 1900 ජනවාරි මස 30 වෙනි දින කොළඹ
මහසෙනෙවිවරයාගේ කන්දරුවෙහිදී.

අදාළ දිනවල මහජනතාවගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩු කමිටියේ විසින් ප්‍රකාශව වර්ෂ 1900 ජනවාරි මස 18 වෙනි දිනට අභ්‍යන්තර දවල් 12ට කාලයේ කවර්ණයේ වෙන්දේසි කර වතුකරව ඉදිරිපත් කර ඇත.

අදාළ දිනවල කාම පලයෙන් වෙන්කර වලල්ලාපිටිකෝරළේ කොමිසනරයා විසින් කිවහොත් මිලට 60ක්. සිතීමට 3,225. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයන් ඇත.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල:
7390	කලගස්පො	සරවගුවත්ත	වත්ත	0 2 32	10
7391	එම	පුස්සලවත්ත	එම	0 1 1	10
7392	එම	එම	එම	2 0 2	10
7397	එම	ඉල්ලුම්කාරයා—සමුදායකයන්ගේ ප්‍රවේශය සහ පිරිස. පුල්වලවෙල කොහොන් වත්තඅද්දර කොලඹ සිතීමට 5,304. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයන් ඇත.	කුඹුර	1 0 25	10
11662	කන්තක	පිටිඇලමිකන්ද පොල්ලොව	වත්ත	1 1 7	10
11663	එම	එම	බිවට	0 1 8	10
11664	එම	එම	සේන	5 2 2	15
11665	එම	එම කුඹුර	කුඹුර	3 2 35	15
11666	එම	පිටිඇල මිකන්ද පොල්ලොව	වත්ත	0 1 38	10
11667	එම	එම	සේන	1 1 19	15
11668	පිටිකල	අත්තාසිකලසේන කැලේ	බිවට	0 0 30	10
11669	එම	එම	වත්ත	0 1 29	10
11670	එම	එම	එම	0 1 1	10
11638	අමුකොඩ	කල්වලකොඩ	වත්ත	0 1 4	15
11639	එම	එම	කැලේ	3 2 17	15
11641	එම	එම	වත්ත	0 2 27	15
11642	එම	එම	එම	1 1 38	15
11643	එම	එම	බිවට	0 2 0	10
11645	එම	එම	එම	0 1 26	10
11458	කවදකල	සිතීමට 5,257. ඉල්ලුම්කාරයා—පී. ඒ. කොමිසනරයාගේදී. ඇඹරෙල්ලකහ සේන	බිවට	0 1 39	10
11459	එම	එම	වත්ත	1 0 9	10
11460	එම	එම	කුරුඳු	0 1 3	10
11461	එම	එම	වත්ත	1 2 10	10
11462	එම	එම	බිවට	0 0 34	10
11671	මැවිවලිය	සිතීමට 5,305. වාඩුපිල්ලකන්ද	සේන	0 1 33	10
11672	එම	එම	වත්ත	0 0 14	10
11673	එම	එම කොහොන් මහාරජපලකන්ද	එම	0 3 32	10

නො.	ගම.	ඉඩමේ නම.	අයුම.	වගන. අ. රු. ප.	අක්කර යක මිල. රු.
		සිතියම 5,181.			
11084	මැවිවලිය	දිගනගොඩකැලේ	සේන සහ පහන් කැලේ	4 2 22	10
11085	එම	එම	බිවට	0 0 24	10
11086	එම	එම	වත්ත	0 1 2	10
11087	එම	එම	බිවට	0 0 32	10
11088	එම	එම	වත්ත	0 2 22	10
11089	එම	එම	එම	0 0 21	10
		සිතියම 5,303.			
11660	හිමිවුටගොඩ	තොප්පිග වැව්වගොඩ නො	සේන	0 0 37	10
11661	එම	හොන් බෙරවදුන්කුඹුල්ල	එම	0 2 6	10
		සිතියම 5,225. ඉල්ලුම්කාරයා—දෙව් අමාරිස්ද සිල්වා.			
11336	ගලගම	අපුලන්ගොඩ කැලේ නො			
		හොන් ඇටවලකැලේ	වත්ත	0 2 34	15
11337	එම	එම	පහන්කැලේ	14 0 27	50
11338	එම	එම	වත්ත	0 0 34	15
11339	එම	එම	බිවට	0 0 15	15
11341	එම	එම	පහන් කැලේ	3 0 6	50
		සිතියම 5,317. මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැතැ.			
11725	එම	පොකුනුවලගොඩකැලේ	එම	6 2 3	15
11726	එම	එම	වත්ත	0 0 26	15
11727	එම	එම	බිවට	0 2 22	15
		සිතියම 1,786.			
3497	කාරන්බිවට	පරලඟපොල්ලෙව්ව	වත්ත	1 0 15	10
3498	පොරවගම	කොන්ගල පොල්ලෙව්ව	එම	2 0 19	10
3499	එම	ගම්මැද්දවත්ත බිවට	බිවට	0 0 30	10
3500	එම	ගම්මැද්දවත්ත	වත්ත	0 2 9	10
3501	එම	එම	එම	0 1 9	10
3502	එම	කහන්කවත්ත	එම	0 3 9	10
3503	එම	කපුකොරවුටගොඩවත්ත	එම	0 1 0	10
3504	එම	ඇලපහල පොල්ලෙව්ව	එම	0 3 26	10
3505	එම	අරඹගේන වත්ත	එම	0 0 37	10
3506	එම	ඇලපහල පොල්ලෙව්ව	එම	0 1 32	10
3507	එම	කපුගහවත්ත පොල්ලෙව්ව	එම	0 3 24	10
3508	එම	එම	එම	0 2 18	10
3509	එම	එම	එම	1 0 11	10
3510	එම	ගද්දකන්ද අද්දරවත්ත	එම	1 0 36	10
3511	එම	කහිගගොඩ වත්ත	එම	0 1 31	10
3512	එම	එගොඩවත්ත අද්දරවත්ත	එම	0 2 20	10
3513	එම	අරඹගේන කරතුරවත්ත	එම	1 1 14	10

මෙම ඉඩමකැබලිවලට අයිතිවාසිකම් කීසා හිටින ගම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කීසා තිබෙන ඔප්පු සහාදිත දකුණු පලායන් වගඵලත්කරන්නාන්සේට පොත්තා සිව්වට බිහැය.

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේසර්පහරුල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ නොවද්දී ගැණ කාරණා දකුණුපලායේ ඵලත්කරන්නාන්සේගෙන්ද දනගන්ට පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුරාතන්වගන්සේගේ ආඥාව ලෙස,
 ඩබ්ලිවු. ටී. චෙලර්,
 වැඩබලන මහලේකුකාරිස් වම්ස.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,430, N.-W. P. Colonial Secretary's Office,
Colombo, October 18, 1900.

ON Tuesday, November 27, 1900, at 10 o'clock, P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty allotments of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 1,356. Village—Madurankuli.

Lot.	Description.	Extent.		Upset Price per Acre.
		A.	R. P.	
7062	Jungle	13	0 25	20 0
7063	Do.	12	0 4	20 0
7064	Do.	14	1 16	20 0
7065	Do.	13	1 2	20 0
7066	Do.	11	3 6	20 0
7067	Do.	13	0 0	20 0
7068	Do.	11	0 12	20 0
7069	Do.	16	2 35	20 0
7070	Do.	16	1 2	20 0
7071	Do.	14	1 24	20 0
7072	Do.	17	0 27	20 0
7073	Do.	15	2 4	20 0
7074	Do.	13	2 4	20 0
7077	High jungle	15	1 36	25 0
7078	Do.	13	3 14	25 0
7079	Scrub	12	0 35	12 50
7081	High jungle	11	2 0	25 0
7082	Do.	10	1 24	25 0
7083	Scrub	8	3 33	12 50
7085	High jungle	11	0 0	25 0
7086	Do.	9	3 23	25 0
7087	Scrub	9	0 13	12 50
7089	High jungle	12	1 14	25 0
7090	Do.	17	2 26	25 0
7091	Scrub	21	2 14	12 50
7094	Do.	20	0 22	12 50
7095	Low jungle	6	2 0	15 0
7096	Scrub	6	1 13	12 50
7097	Do.	26	1 27	10 0
7098	Low jungle	6	3 15	15 0
7099	Scrub	12	0 19	12 50
7100	Do.	24	2 16	10 0
7101	Low jungle	6	3 2	15 0
7102	Scrub	12	2 7	12 50
7103	Do.	20	0 0	10 0
7104	Low jungle	6	2 24	15 0
7105	Scrub	14	0 23	12 50
7106	Do.	13	1 37	10 0
7108	Do.	13	1 18	12 50
7109	Do.	8	0 30	10 0
7110	Low jungle	5	3 1	15 0
7111	Scrub	13	1 7	15 0
7112	Low jungle	30	1 32	15 0
7113	Scrub	17	3 1	12 50
7114	Low jungle	19	2 34	15 0
7115	Scrub	16	2 20	12 50
7116	Do.	12	3 37	15 0
7117	Do.	17	2 6	12 50
7118	Do.	23	2 22	15 0
7119	Do.	22	1 28	15 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent Puttalam.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

වෙළුම් 1900 ක්වූ ඔස්ට්‍රේලියානු මහ 18
No. 1,430, N.-W. P. වෙති දින කොළඹ මහසෙනෙවුන්ගේ
උත්තරාණයේ කන්කෝටුම්මල දිස

වෙළුම් දිසාවේ පුත්තලමේ උපරිපත්කරුන්ගේ
විසින් වෙස් වගක සඳහන්වන ආණ්ඩුව සත්
කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෙළුම් 1900
ක්වූ කොටු මාර් 27 වෙනි දින වූ අභ්‍යර්ථන 12
පුත්තලම් කවිවරයේදී වෙන්දේසිකර විකුණුවට
සෛදනවා ඇත.

වෙළුම් දිසාවේ පුත්තලම් පලාතේ පුත්තලම් කොට්
ඨාසයේ පිහිටා තිබෙන බිම්කැමලි 50.

සිතියම 1,356. ගම්—මරදන්කුලි. අක්කර
මහක. සක මිල.

කො.	අන්දම.	අ. රු. ප.	රු. ං.
7062	කැලේ	13 0 25	20 0
7063	එම	12 0 4	20 0
7064	එම	14 1 16	20 0
7065	එම	13 1 2	20 0
7066	එම	11 3 6	20 0
7067	එම	13 0 0	20 0
7068	එම	11 0 12	20 0
7069	එම	16 2 35	20 0
7070	එම	16 1 2	20 0
7071	එම	14 1 24	20 0
7072	එම	17 0 27	20 0
7073	එම	15 2 4	20 0
7074	එම	13 2 4	20 0
7077	උස්කැලේ	15 1 36	25 0
7078	එම	13 3 14	25 0
7079	කටුව	12 0 35	12 50
7081	උස්කැලේ	11 2 0	25 0
7082	එම	10 1 24	25 0
7083	කටුව	8 3 33	12 50
7085	උස්කැලේ	11 0 0	25 0
7086	එම	9 3 23	25 0
7087	කටුව	9 0 13	12 50
7089	උස්කැලේ	12 1 14	25 0
7090	එම	17 2 26	25 0
7091	කටුව	21 2 14	12 50
7094	එම	20 0 22	12 50
7095	මිරිකැලේ	6 2 0	15 0
7096	කටුව	6 1 13	12 50
7097	එම	26 1 27	10 0
7098	මිරිකැලේ	6 3 15	15 0
7099	කටුව	12 0 19	12 50
7100	එම	24 2 16	10 0
7101	මිරිකැලේ	6 3 2	15 0
7102	කටුව	12 2 7	12 50
7103	එම	20 0 0	10 0
7104	මිරිකැලේ	6 2 24	15 0
7105	කටුව	14 0 23	12 50
7106	එම	13 1 37	10 0
7108	එම	13 1 18	12 50
7109	එම	8 0 30	10 0
7110	මිරිකැලේ	5 3 1	15 0
7111	කටුව	13 1 7	15 0
7112	මිරිකැලේ	30 1 32	15 50
7113	කටුව	17 3 1	12 50
7114	මිරිකැලේ	19 2 34	15 0
7115	කටුව	16 2 20	12 50
7116	එම	12 3 37	15 0

No. 1,431, N.-W. P.

වම් 1900 ක්වු ඔක්තෝබර් මස 19 වෙනි දින කොළඹ මහසෙනෙවරියාපිටුකොත්තේ කන්තෝරුවේදී.

වැඩිදිසාවේ හලාවත දිස්ත්‍රික්කවේ උපදේශකවරයානේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නිකුත්වල ප්‍රකාරයට වම් 1900 ක්වු දෙසැම්බර් මස 10 වෙනි දිනවු සදුදු දවල් 1 වටිනාදේදී වෙනදේසිකර වතුණත්ව යෙදෙනවා ඇත.

වැඩිදිසාවේ හලාවත දිස්ත්‍රික්කවේ දකුණු පිටිගල්කෝරලේ සොවිධාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1ක්. අක්කර 1,035.

නො.	ගම.	අයිතිකම් කීයන්තා.	අන්දම.	මහත. අක්කර.	යක මිල.
5453	දුකන්තාව සහ මානිගල	ආණ්ඩුව	පංගුවක් වූ හලාවත සහ පංගුවක් හෙත	87 3 33	30

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේශර්ජනරාජ්‍යවේදියානේ විසින් මෙහි කොන්දේසි ගැණ වැඩිදිසාවේ හලාවත උපදේශකවරයානේ සහ දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වයන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙනෙවරියාපිටුකොත්තේ.

No. 1,432, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 23, 1900.

ON Tuesday, December 4, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Preliminary plan 978 Name of Applicant.	Description.	Extent. A. R. P.
T 21	Tandivillu	Anama	Chena	1 1 17

Upset price, - Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,432, N.-W. P.

වම් 1900 ක්වු ඔක්තෝබර් මස 23 වෙනි දින කොළඹ මහසෙනෙවරියාපිටුකොත්තේ කන්තෝරුවේදී.

වැඩිදිසාවේ පුත්තලමේ උපදේශකවරයානේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නිකුත්වල ප්‍රකාරයට වම් 1900 ක්වු දෙසැම්බර් මස 4 වෙනි දිනවු අගහරුවාදු දවල් 1 වටිනාදේදී වෙනදේසිකර වතුණත්ව යෙදෙනවා ඇත.

වැඩිදිසාවේ පුත්තලමේ පලාතේ පුත්තලමේ කොවිධාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1ක්. අක්කර 978.

නො.	ගම.	අයිතිකරයා.	අන්දම.	මහත. අක්කර.	යක මිල.
T 21	තන්තිවල්ල	ආණ්ඩුව	භේග	1 1 17	10

මෙම ඉඩම මීට දුරවන සේ කොමිටර් 5,688 දරණ ගැසට්ටුවේ ප්‍රසිද්ධ කරනට යෙදෙනවා ඇත.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේශර්ජනරාජ්‍යවේදියානේ විසින් මෙහි කොන්දේසි ගැණ කාරණ වැඩිදිසාවේ පුත්තලමේ උපදේශකවරයානේ සහ දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වයන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙනෙවරියාපිටුකොත්තේ.

No. 1,432, N.-W. P.

කොලොනියානු සර්කිල් ජනරාල් ආයතන,
කොලොම්බු, 1900 මැයි 23 ක්.

1900 මැයි 23 ක්වු මාර්ච් 4 ක්වු දින 1 වැනිදිනට ප්‍රථමයෙන් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නිකුත්වල ප්‍රකාරයට වම් 1900 ක්වු දෙසැම්බර් මස 4 වෙනි දිනවු අගහරුවාදු දවල් 1 වටිනාදේදී වෙනදේසිකර වතුණත්ව යෙදෙනවා ඇත.

මෙම ඉඩම මීට දුරවන සේ කොමිටර් 5,688 දරණ ගැසට්ටුවේ ප්‍රසිද්ධ කරනට යෙදෙනවා ඇත.

ම.න.	ගම.	අයිතිකරයා.	අන්දම.	මහත. අක්කර.	යක මිල.
T 21	තන්තිවල්ල	ආණ්ඩුව	භේග	1 1 17	10

මෙම ඉඩම මීට දුරවන සේ කොමිටර් 5,688 දරණ ගැසට්ටුවේ ප්‍රසිද්ධ කරනට යෙදෙනවා ඇත.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේශර්ජනරාජ්‍යවේදියානේ විසින් මෙහි කොන්දේසි ගැණ කාරණ වැඩිදිසාවේ පුත්තලමේ උපදේශකවරයානේ සහ දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වයන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙනෙවරියාපිටුකොත්තේ.

No. 1,433, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 24, 1900.

ON Friday, January 18, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized Government.

An allotment of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North Western Province.

Lot.	Village.	Preliminary plan 2,337. Name of Land.	Description.	Extent. A. R. P.
10928	Nawasigahawatta	Kahayayakanatta <i>alias</i> Kosgahakele	Jungle	5 2 6

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command.

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,433, N.-W. P.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් කන්තෝරුවේදීය.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒරන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ ජනවාරි මස 18 වෙනි දින වූ සිකුරුදා දවල් 10 කුරුහැර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹදිසාවේ කුරුහැර පලාතේ කටුගම්පොල හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලිල්ලක්. ස්තියම 2,337. මහත.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අ. ර. ප.
10928	තවසිගහවත්ත	කහගායේ කන්තෝරු නොහොත් කොස්ගහ කැලේ	කැලේ	5 2 6

නියමකරණලද මුදල අක්කරයක් රුපියල් 20යි.

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේචර්ජනල්ලන්තාන්සේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැන කාරණා වසඹදිසාවේ ආණ්ඩුවේ ඒරන්තලන්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවිවරයා විසින්.

No. 1,434, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 24, 1900.

ON Tuesday, December 18, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Kalpitiya division of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Name of Applicant.	Preliminary plan 242. Description.	Extent. A. R. P.
2290	Muselpitty	Segu Mohamadu Neina	Waste land, scrub jungle, except three coconut trees 45 years old	46 1 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,434, N.-W. P.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් කන්තෝරුවේදීය.

වසඹ දිසාවේ පුත්තලමේ උපඒරන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 18 වෙනි දින වූ අඟහරු වාද 10 පුත්තලම කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට හෝ බේරුම්කරනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ පුත්තලම පලාතේ කල්පිටි කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලිල්ල 1ක්. ස්තියම 242. ගම—මුසල්පිටි. මහත.

නො.	ඉල්ලීමකාරයා.	අන්දම.	අ. ර. ප.
2290	සේගුමහමිමුද නෙයිනා	අචිරුද 45ක පොල්ගස් 3ක් ඇර මුසුබිම සහ කටුකැලේද	46 1 0

අක්කරයක මිල රුපියල් 10යි.

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේචර්ජනල්ලන්තාන්සේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැන වසඹ දිසාවේ පුත්තලමේ උපඒරන්තලන්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවිවරයා විසින්.

No. 1,436, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 30, 1900.

ON Monday, December 17, 1900, at 1 o'clock P.M., and on the following days, the Government Agent for the North-Western Province will put up for sale or settlement, at the Makandura Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and eighty-one allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 534. Village—Makandura.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
O 142	Kahatagahawatta	Revata Unnanse of Makandura	Garden, cocoanut trees 20 years old	2	1 19	150
R 142	Migahawatta	Punchappuhami of Pallama	Garden, cocoanut of about 30 years growth	2	0 11	150
S 142	Kongahawatta	Dinesa and another	do.	0	3 16	150
T 142	Kahatagahawatta	Sitta	Garden, cocoanut of 40 years	2	3 31	150
X 142	Kanuketiye-kumbura	Saranankara Unnanse	Paddy field, abandoned	2	0 0	10
Y 142	Do.	Appuhami of Pallama	do.	3	1 0	10
Y 142½	Do.	Ungurula of Pallama	do.	2	1 14	10
Z 142	Lindewatta	Saranankara Unnanse and 4 others	Old cocoanut garden	4	3 23	150
A 143	Kovilakumbura	Revata Unnanse	Abandoned paddy field	7	3 36	10
B 143	Pansalwatta	do.	Old garden	1	3 30	100
C 143	Dankele	Kiri Banda and 3 others	Marshy land	3	3 23	10
D 143	Do.	Dingiri Menika and 3 others	do.	2	0 18	10
E 143	Lindakumburepillewa	Menuhami and 5 others	Garden and marshy ground	2	3 10	60
F 143	Galowita	Kiri Banda and 5 others	Garden, cocoanuts 4 months old	2	2 26	40
G 143	Maditiyagahawatta	Ukku Banda and another	Old garden	0	3 20	100
I 143	Etambagahawatta	Pinhami and 4 others	do.	2	0 10	100
J 143	Lindakumbura	Menuhami and 2 others	Paddy field	2	3 36	50
L 143	Do.	Ukku Banda and 13 others	do.	1	3 20	50
M 143	Do.	Yahapathami and 4 others	do.	3	3 25	50
N 143	Do.	Dingiri Menika	do.	1	0 23	50
O 143	Do.	Ukku Banda and 13 others	do.	1	0 19	50
P 143	Etambagahakumbura	do.	do.	2	0 30	50
Q 143	Do.	Ungurula and 2 others	do.	2	0 12	50
R 143	Do.	Menuhami and 2 others	do.	0	1 20	50
S 143	Do.	Punchi Sinno and 5 others	do.	1	0 12	50
T 143	Do.	Hetuetana and another	do.	3	2 1	50
U 143	Delgahakumbura <i>alias</i> Godakumbura	Punchappuhami and 3 others	do.	4	0 10	50
V 143	Godakumbura	Abilinu Appu and another	Paddy field and cocoanuts	1	2 16	50
X 143	Dankele or Kongahapillewa	Saranankara Unnanse and another	Cocoanut of about 15 years growth	1	2 39	150
Y 143	Makullagahawatta	Ungurula and another	Old garden	1	1 22	150
Z 143	Godakumburepillewa	Mudalihami	Jungle and owita	0	2 12	20
A 144	Bulugahawatta	Dingiri Menika and another	Old garden	0	3 0	150
B 144	Ambagahawatta	do.	do.	0	2 30	150
C 144	Bulugahamulawatta	Ukku Banda of Handalankawa and another	do.	0	2 21	150
D 144	Siyambalagahawatta	Kiri Banda and 4 others	do.	2	0 11	150
F 144	Iriyagahakumbura	Punchappu and 2 others	Paddy field	4	3 13	50
G 144	Do.	Ukku Banda of Handalankawa and 2 others	do.	4	3 22	50
H 144	Halgahakumbura	Ukku Banda and 13 others	do.	4	3 0	50
K 144	Nugagahakumbura	Appu Sinno of Wilagedara and another	do.	6	2 17	50
L 144	Nugagahapillewa	Appu Sinno of Wilagedara and 3 others	Low jungle	1	1 0	20
M 144	Godakumbura	Appuhamy	Paddy field	1	2 21	50
N 144	Mahawela Irawela	Abilinu Appu and 5 others	do.	2	2 21	50
O 144	Do.	do.	do.	5	2 30	50
P 144	Do.	Saranankara Unnanse and 4 others	do.	5	1 33	50
Q 144	Do.	Kapuruhami and 2 others	do.	5	0 30	50
R 144	Do.	Mudalihami and 8 others	do.	2	2 0	50
S 144	Do.	Punchappu and 2 others	do.	2	2 9	50
T 144	Do.	Appuhamy and 3 others of Pallama	do.	3	0 10	50
U 144	Do.	Kirihamy of Galayaya	do.	2	3 4	50
V 144	Do.	Mudalihamy and 2 others	do.	3	1 6	50
X 144	Do.	Ranhamy and another	do.	3	0 24	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Y 144	Mahawela Irawela	Punchihamy and 2 others	Paddy field	3	0 28	50
Z 144	Do.	Dingiri Menika and another	do.	5	3 28	50
A 145	Do.	Sinnappu and 4 others	do.	5	3 33	50
B 145	Rukattanagahapillewa	Mudalihami and 3 others	do.	2	1 17	20
B 145½	Mukalnakumbura	Appuhami and 4 others	do.	6	0 9	50
C 145	Ambagahakumbura	Hondaya	do.	1	2 38	50
D 145	Do.	Sinnappu	do.	1	1 5	50
E 145	Do.	Lama Etana and another	do.	2	2 32	50
F 145	Do.	Sardial Appu	do.	2	2 15	50
G 145	Do.	Kapuruhami and another	do.	1	0 31	50
I 145	Totupolakumbura	Abilinu Appu and 5 others	do.	1	1 0	50
J 145	Do.	Wilagedara Appu Sinno and another	do.	1	3 0	50
K 145	Do.	Punchappu and 2 others	do.	1	3 20	50
L 145	Do.	Ranhami and another	do.	2	0 17	50
M 145	Do.	Mudalihami and another	do.	1	3 35	50
O 145	Do.	Yahapathami and 2 others	do.	1	3 30	50
P 145	Do.	Mudalihami and another	do.	1	3 36	50
Q 145	Mahawela Irawela	Punchappu and 2 others	do.	1	3 14	50
R 145	Do.	Ranhami and 4 others	do.	2	0 30	50
S 145	Do.	Dilohami	do.	2	1 5	50
T 145	Do.	Menuhami and 7 others	do.	3	1 12	50
U 145	Do.	Sinnappu and 6 others	do.	3	2 10	50
V 145	Do.	Ranhami of Pallama	do.	2	0 20	50
W 145	Do.	Naidehami	do.	2	0 0	50
X 145	Do.	Podi Sinno and another	do.	2	1 0	50
Y 145	Do.	Rewata Unnanse	do.	2	0 26	50
Z 145	Do.	Rewata Unnanse and another	do.	2	1 20	50
A 146	Do.	Sinchiya and 3 others	do.	3	0 0	50
B 146	Do.	Appuhami and 3 others	do.	2	3 2	50
C 146	Do.	Yapathami and 2 others	do.	2	2 20	50
D 146	Do.	Punchi Sinno and 5 others	do.	1	3 0	50
F 146	Kotukumbura	Punchirala and 4 others	do.	1	0 24	50
G 146	Do.	Girigoris and others	do.	0	2 0	50
H 146	Kongahaowita	Punchi Sinno and 2 others	Owita	1	3 29	10
I 146	Do.	Ranhami	do.	1	1 25	10
J 146	Do.	Sinnappu	do.	2	1 0	10
K 146	Dawatagahakumbura	Kirihami and 3 others	Abandoned paddy field, now being improved	4	3 13	10
L 146	Mahawelapillewa	Yahapathami and 2 others	Chena	3	1 0	10
N 146	Wihena	Punchi Sinno	do.	2	1 30	10
O 146	Halgahakumbura	Menuhami and 7 others	Paddy field	8	0 14	50
P 146	Liyanagekumbura	Appuhami of Pallama and 3 others	do.	1	2 12	50
Q 146	Do.	Ungurala and another	do.	1	2 0	50
R 146	Do.	Punchi Sinno and 3 others	do.	3	0 16	50
S 146½	Bemmekumbura	Punchappu and 2 others	do.	4	3 10	50
U 146	Dawatagahakumbura	Allisa and 6 others	do.	3	3 13	50
V 146	Munamalgahakumbura	Dingiri Menika and 5 others	Paddy field	1	1 5	50
W 146	Bogahapillewa	Ukku Banda and 7 others	Paddy field and chena	1	0 20	20
X 146	Bogahapillewakumbura	do.	Paddy field	0	2 36	50
Y 146	Webodakumbura	Abilinu Appu and 3 others	do.	6	3 16	50
B 147	Bulugahawatta	Menuhami and 5 others	Old garden	0	2 27	150
D 147	Ketakelegahawatta	Ukku Banda and 13 others	Garden	1	3 0	150
C 147	Kotukumbura	Menuhami and 5 others	Paddy field	3	3 17	50
G 147	Kogahawatta	Menuhami and others	Garden	0	1 31	150
H 147	Siyambalagahawatta	Herat Sinno	do.	0	3 7	150
J 147	Kongahawatta	Kirimenika and another	do.	1	1 33	150
K 147	Kelagahamulawatta	do.	Garden (young plantation)	1	0 0	50
M 147	Ketakelegahawatta	Sinchiappu and another	Cocoanut 6 years old	0	3 32	150
O 147	Gonnagahawatta	Punchirala	Old garden	0	3 32	150
S 147	Kahatagahawatta	Punchi Sinno and 5 others	do.	1	0 32	150
T 147	Erasmudugahawatta	Punchi Sinno and another	do.	0	2 0	150
U 147	Kongahawatta	do.	do.	0	1 18	150
V 147	Kajugahapillewa	do.	Young cocoanut garden	0	1 24	75
X 147	Kudawewakumbura	Mudalihami Vidane and others	Paddy field	5	0 32	50
Y 147	Do.	Dilohami and another	do.	0	3 13	50
A 148	Gedaragawakumbura	Punchappu and another	do.	0	3 25	50
B 148	Gorokgahahena	Mudalihami and another	Young plantation	1	0 0	50
D 148	Kohombagahawatta	Abilinu Appu and 7 others	Old garden	2	0 33	150
E 148	Kogahawatta	Punchappu and 2 others	do.	1	1 29	150
F 148	Do.	do.	Cocoanut 20 years old	0	1 14	150
G 148	Ambagahawatta	Abilinu Appu and 7 others	Cocoanut 16 years old	0	2 23	100
H 148	Gonnagahahena	Amaris Appu of Kehelella	Cocoanut 8 years old	2	0 12	80
I 148	Rukattanagahahena	do.	do.	1	1 31	80
J 148	Viharewatta	Revata Unnanse	Jungle	2	3 13	20
K 148	Kodellahena	Appuhami	do.	0	2 38	20
L 148	Migahawatta	Dilohami and another	Old garden	2	2 27	150
O 148	Bogahawatta	Unguhami	do.	1	1 16	150

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
Q 148	Ambagahawatta	Abilinu Appu	Cocoanut 25 years old	1	1	7	150
R 148	Do.	Unguhami	Cocoanut garden	0	2	26	150
T 148	Hikgahawatta	Dingiri Menika	do.	2	2	20	150
U 148	Gulowita	Punchappuhami and 4 others	Tobacco enclosure	1	0	29	20
V 148	Karandagahamulapillewa	Menuhumi	Jungle and cocoanut garden	0	2	37	20
A 149	Halgahawatta	Ukku Banda and 13 others	Cocoanut 30 years	2	1	16	150
B 149	Gamagewatta	Mudalihami	do.	2	0	18	150
L 149	Dawatagahakumbura, Kahatagahakumbura, and Panwelakumbura	Dingiriya and others	Paddy field	22	1	20	50
S 149	Paranawatta	B. Fernando of Negombo	Old garden	0	1	8	150
T 149	Kanuketiyakumbura	Charles Soysa of Colombo	Paddy field	11	3	8	50
U 149	Watawelakumbura	Anthony Fonseka of Kurana	do.	9	3	38	50
V 149	Siyambalagahakumbura	Somalia	Paddy field, not cultivated for 20 years	6	0	21	10
W 149	Kadurugahakumbura	Guruhami of Madurugamuwa	Paddy field	6	2	8	50
X 149	Tunumunuwelakumbura	Juan Appu of Godella	Paddy, abandoned for about 30 years	2	0	21	10
A 150	Napokunekumbura	Peris Sinno and 3 others of Madurugamuwa	Paddy field	5	2	30	50
B 150	Kosgahawatta	Guruhami of Madurugamuwa	Cocoanut garden	1	0	4	150
C 150	Polkandawelakumbura	Abilinu Appu and 4 others	Paddy field	25	0	0	50
E 150	Tunumunekumbura	Pinhami and 2 others	Paddy field, not cultivated for 40 years	6	1	30	10
F 150	Do.	Podi Sinno of Motemulla	do.	1	0	18	10
G 150	Do.	do.	do.	2	0	6	10
H 150	Do.	do.	do.	3	1	7	10
I 150	Kadurugahakumbura	do.	do.	0	3	13	10
J 150	Do.	do.	do.	0	3	15	10
L 150	Polwatuhenyaya	do.	Garden	20	0	0	50
M 150	Dankele	Crown	Abandoned paddy field	11	1	23	10
N 150	Do.	Punchirala and another	Abandoned paddy field, not cultivated for many years	0	3	35	10
O 150	Danwelakumbura	Baronchi Vidane and another	Paddy field	1	0	0	50
P 150	Wihena	Crown	Jungle land fit for paddy	13	2	35	10
Q 150	Wetakeiyakumbura	Juanis Appu and 6 others	Paddy field	5	3	22	50
S 150	Kohombagahawatta	Hendrick Sinno and another	Old garden	0	3	1	150
U 150	Elagawawatta	Baronchi Vidane and another	Cocoanut 18 years old	0	2	23	150
X 150	Hurigahawatta	do.	Old garden	0	2	12	150
Z 150	Gorokgahakumbura	Kirihami and 5 others*	Paddy field	10	3	30	50
A 151	Migahawatta	Baronchi Vidane and another	Old garden	0	2	24	150
C 151	Do.	Mudalihami	do.	0	2	34	150
D 151	Ambagahawatta	do.	do.	1	0	8	150
J 151	Wihena	do.	Jungle	2	1	0	10
O 151	Kongahawatta	Baba Etana and others	Old garden	1	1	15	150
S 151	Kotuwekumbura	Dingirala and 4 others	Paddy field	2	1	23	50
T 151	Kahatagahakumbura	Punchappu and 3 others of Mukalangedara	do.	10	1	0	50
B 152	Munamalgalahakumbura	Mudalihami and 2 others	do.	1	3	23	20
D 152	Kahatagahakumbura	Abilinu Appu and 7 others	do.	2	1	34	50
F 152	Hurigahakanatta	Appuhamy and 4 others	Chena jungle	2	2	6	15
G 152	Achariyakumbura	Adonis Silva of Makandura	Paddy field	2	1	36	50
G 152½	Wihena	Punchappu of Mukalangedara	do.	13	1	32	50
H 152	Dikpillewa	Abilinu Appu and 2 others	Garden	6	0	0	60
L 152	Siyambalagahawatta	Ranhami and 5 others	Cocoanut garden	3	1	30	150
S 152	Potukotuwewatta	Menu Etana and another	Garden	0	3	2	150
U 152	Kohilawala	Juan Appu	Marshy land	1	0	12	10
V 152	Potukotuwa	do.	Garden	2	1	19	150
W 152	Do.	Crown	Marshy land	0	1	21	10
3525	Watawalewihena	do.	Marshy land fit for paddy	2	0	28	10
3526	Do.	do.	do.	0	3	16	10
3530	Elimahanpitiyewihena	do.	do.	2	2	6	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,436, N.-W. P.

වම 1900 ක්වු ඔක්තෝබර් මස 30 වෙනි දින කොළඹ මහාසඤ්ඤාගාරයේදී පවත්වානු ලැබූ කටයුතු වෙළඳි.

වම 1900 ක්වු දෙසැම්බර් මස 17 වෙනි දින වූ සඳුදා දවස 1 වන සහ 2 වන වරක් මාසදුර තානාප්තේදී වෙත්දේසිකර වකුණන්ට නොහොත් මෙරදෙත්ට ගෙදෙපා ඇත.

වම 1900 ක්වු දෙසැම්බර් මස 17 වෙනි දින වූ සඳුදා දවස 1 වන සහ 2 වන වරක් මාසදුර තානාප්තේදී වෙත්දේසිකර වකුණන්ට නොහොත් මෙරදෙත්ට ගෙදෙපා ඇත.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීතයන්.	අන්දම.	අ. රු. ප.	අක්කර මහත. සහ මිල. රු.
O 142	කහවගහවත්ත	මාසදුරේ රේවතලත්තාත්තේ	අවුරුදු 20ක් පමණ ගිස පොල්වත්ත 2	1 19	150
R 142	මිහගවත්ත	පල්ලම පුත්වජ්ජන මි	අවුරුදු 30ක් පමණ ගිස පොල් වත්ත	2 0 11	150
S 142	කෝත්තගහවත්ත	දිවෙසා සහ තවත් කෙතෙක් සිටිට.	එම වත්ත	0 3 16	150
T 142	කහවගහවත්ත		අවුරුදු 40ක් පමණ ගිස පොල් වත්ත	2 3 31	150
X 142	කනුකැව්දේකුඹුර	සරතත්තර උත්තාත්තේ	පුරත් කුඹුර	2 0 0	10
Y 142	එම	පල්ලම අප්පුකාමි	එම	3 1 0	10
Y 142 1/2	එම	එම උත්තරල	එම	2 1 14	10
Z 142	ලීදේවත්ත	සරතත්තර උත්තාත්තේ සහ තවත් හතරදෙනෙක්	පරත පොල් වත්ත	4 3 23	150
A 143	කොම්ලකුඹුර	රේවතලත්තාත්තේ	පුරත් කුඹුර	7 3 36	10
B 143	පත්තලවත්ත	එම	පරත වත්ත	1 3 30	100
C 143	දත්තලේ	කිරිඳිවත්ත සහ තවත් 3 දෙනෙක්	වගුරු ඉඩම	3 3 23	10
D 143	එම	සිංහිරිමැනිකා සහ තවත් 3 දෙනෙක්	එම	2 0 18	10
E 143	ලීදකුඹුරේපිල්ලාව	මේහුකාමි සහ තවත් 5 දෙනෙක්	වගුරු සහ වගු ඉඩම	2 3 10	60
F 143	ගල්මිට්ට	කිරිඳිවත්ත සහ තවත් 5 දෙනෙක්	සාරමාසග ගිස පොල්වත්ත	2 2 26	40
G 143	මහිඳිගහවත්ත	උත්තරකුඹුර සහ තවත් අත	පරත වත්ත	0 3 20	100
I 143	ඇට්ටිගහවත්ත	පිත්තාමි සහ තවත් 4 දෙනෙක්	එම	2 0 10	100
J 143	ලීදකුඹුර	මේහුකාමි සහ තවත් 2 දෙනෙක්	කුඹුර	2 3 36	50
L 143	එම	උත්තරකුඹුර සහ තවත් 13 දෙනෙක්	එම	1 3 20	50
M 143	එම	ගහපත්තාමි සහ තවත් 4 දෙනෙක්	එම	3 3 25	50
N 143	එම	සිංහිරිමැනිකා	එම	1 0 23	50
O 143	එම	උත්තරකුඹුර සහ 13 දෙනෙක්	එම	1 0 19	50
P 143	ඇට්ටිගහකුඹුර	එම	එම	2 0 30	50
Q 143	එම	උත්තරල සහ තවත් 2ක්	එම	2 0 12	50
R 143	එම	මේහුකාමි සහ තවත් 2ක්	එම	0 1 20	50
S 143	එම	පුත්තලසිඳ්දේසිය සහ තවත් 5ක්	එම	1 0 12	50
T 143	එම	කේතුඵතනා සහ තවත් කෙතෙක්	එම	3 2 1	50
U 143	දෙල්ගහකුඹුර නොහොත් ගොඩකුඹුර	පුත්තලසිඳ්දේසිය සහ තවත් 3ක්	එම	4 0 10	50
V 143	ගොඩකුඹුර	අඹිලිනුඅප්පු සහ තවත් කෙතෙක්	කුඹුර සහ පොල් වත්ත	1 2 16	50
X 143	දත්තලේ නොහොත් කෝත්තගහපිල්ලාව	සරතත්තර උත්තාත්තේ සහ තවත් කෙතෙක්	අවුරුදු 15ක් ගිස පොල්වත්ත	1 2 39	150
Y 143	මකුල්ලගහවත්ත	උත්තරල සහ තවත් කෙතෙක්	පරත වත්ත	1 1 22	150
Z 143	ගොඩකුඹුරේපිල්ලාව	මුදලිකාමි	කැලේ සහ මිඵට්ට	0 2 12	20
A 144	බුඵගහවත්ත	සිංහිරිමැනිකා සහ තවත් 1ක්	පරතවත්ත	0 3 0	150
B 144	අඹිගහවත්ත	එම	එම	0 2 30	150
C 144	බුඵගහමුල්ලාවත්ත	හදලත්තාමේ උත්තරකුඹුර සහ තවත් එක්කෙතෙක්	එම	0 2 21	150
D 144	සිංහිරිමැනිකා	කිරිඳිවත්ත සහ තවත් 4ක්	එම	2 0 11	150
F 144	ඵරිගහකුඹුර	පුත්තලසිඳ්දේසිය සහ තවත් 2ක්	විවපුරත කුඹුර	4 3 13	50
G 144	එම	හදලත්තාමේ උත්තරකුඹුර සහ තවත් 2ක්	එම	4 3 22	50
H 144	ගල්ගහකුඹුර	උත්තරකුඹුර සහ තවත් 13ක්	එම	4 3 0	50
K 144	නුගහකුඹුර	විලගෙදර අප්පුසිඳ්දේසිය සහ තවත් කෙතෙක්	එම	6 2 17	50
L 144	නුගහකපිල්ලාව	විලගෙදර අප්පුසිඳ්දේසිය සහ තවත් 3ක්	දඵකැලේ	1 1 0	20
M 144	ගොඩකුඹුර	අප්පුකාමි	කුඹුර	1 2 21	50
N 144	මහවෙලඵරුවැල්ල	අඹිලිනුඅප්පු සහ 5ක්	එම	2 22 1	50
O 144	එම	එම	එම	5 2 30	50
P 144	එම	සරතත්තර උත්තාත්තේ සහ හතරදෙනෙක්	එම	5 1 33	50

කො.	ඉඩමේ නම.	අයිතියකම් කීයක්කො.	අයදුම.	මගක.		අයකර සමමුල. රු.	
				අ. රු. ප.	රු.		
Q 144	මහවෙල පිල්ල	කපුරුගාමි සහ තවත් 2ක්	කුඹුර	5	0	30	50
R 141	එම	මුදලිගාමි සහ තවත් 8ක්	එම	2	2	0	50
S 144	එම	පුත්තලපු සහ තවත් 2ක්	එම	2	2	9	50
T 144	එම	පල්ලම අප්පුගාමි සහ තවත් 3ක්	එම	3	0	10	50
U 144	එම	ගලකොයේ කිරිගාමි	එම	2	3	4	50
V 144	එම	මුදලිගාමි සහ තවත් 2ක්	එම	3	1	6	50
X 144	එම	රත්ගාමි සහ තවත් කොහෙක්	එම	3	0	24	50
Y 144	එම	පුත්තලපු සහ තවත් 2ක්	එම	3	0	28	50
Z 144	එම	සිංහරාමි නිකා සහ තවත් 1ක්	එම	5	3	28	50
A 145	එම	සිංහරාමි අප්පු සහ තවත් 4ක්	එම	5	3	33	50
B 145	රුක් අත්තනගම පිල්ල	මුදලිගාමි සහ තවත් 2ක්	එම	2	1	17	20
B 145½	මුකලාගේ කුඹුර	අප්පුගාමි සහ තවත් 4ක්	එම	6	0	9	50
C 145	අඹගහ කුඹුර	කොත්තමා	එම	1	2	38	50
D 145	එම	සිඤ්ඤපු	එම	1	1	5	50
E 145	එම	ලමාළුගොඩ සහ තවත් 1ක්	එම	2	2	32	50
F 145	එම	සර්දිගෙල් අප්පු	එම	2	2	15	50
G 145	එම	කපුරුගාමි සහ තවත් 1ක්	එම	1	0	31	50
I 145	කොටු පොල කුඹුර	අඹලිහු අප්පු සහ තවත් 5ක්	කුඹුර	1	1	0	50
J 145	එම	පිලිගෙදර අප්පු සිඤ්ඤා සහ 1ක්	එම	1	3	0	50
K 145	එම	පුත්තලපු සහ තවත් 2ක්	එම	1	3	20	50
L 145	එම	රත්ගාමි සහ තවත් කොහෙක්	එම	2	0	17	50
M 145	එම	මුදලිගාමි සහ තවත් කොහෙක්	එම	1	3	35	50
O 145	එම	සහසන්තාමි සහ තවත් 2ක්	එම	1	3	30	50
P 145	එම	මුදලිගාමි සහ තවත් 1ක්	එම	1	3	36	50
Q 145	මහවෙල ඉරවැල්ල	පුත්තලපු සහ තවත් 2ක්	එම	1	3	14	50
R 145	එම	රත්ගාමි සහ තවත් 2ක්	එම	2	0	30	50
S 145	එම	දිලෝගාමි	එම	2	1	5	50
T 145	එම	මේඛුගාමි සහ ගන්දෙහෙක්	එම	3	1	12	50
U 145	එම	සිඤ්ඤපු සහ තවත් 6ක්	එම	3	2	10	50
V 145	එම	පල්ලම රත්ගාමි	එම	2	0	20	50
W 145	එම	හසිදේගාමි	එම	2	0	0	50
X 145	එම	පොම්සිඤ්ඤා සහ තවත් 1ක්	එම	2	1	0	50
Y 145	එම	රේවතලත්තාගේ	එම	2	0	26	50
Z 145	එම	රේවතලත්තාගේ සහ තවත් 1ක්	එම	2	1	20	50
A 146	එම	සිත්තියා සහ තවත් 3ක්	එම	3	0	0	50
B 146	එම	අප්පුගාමි සහ තවත් 3ක්	එම	2	3	2	50
C 146	එම	සහසන්තාමි සහ තවත් 2ක්	එම	2	2	20	50
D 146	එම	පුත්තලපු සහ තවත් 5ක්	එම	1	3	0	50
F 146	කොටු කුඹුර	පුත්තලපු සහ තවත් 4ක්	එම	1	0	24	50
G 146	එම	හිරිගෝරිස් සහ තවත් අස	එම	0	2	0	50
H 146	කෝත්තගම මට්ටම	පුත්තලපු සහ තවත් 2ක්	මිට්ටම	1	3	29	10
I 146	එම	රත්ගාමි	එම	1	1	25	10
J 146	එම	සිඤ්ඤපු	එම	2	1	0	10
K 146	දවටගහ කුඹුර	කිරිගාමි සහ තවත් 3ක්	දවට වැසිදි පුහු කරගහසහ පු රත් කුඹුර	4	3	13	10
L 146	මහවෙල පිල්ල	සහසන්තාමි සහ තවත් 2ක්	සේන	3	1	0	10
N 146	ඒ සේන	පුත්තලපු සහ තවත් 2ක්	එම	2	1	30	10
O 146	ගල්ගහ කුඹුර	මේඛුගාමි සහ තවත් 7ක්	කුඹුර	8	0	14	50
P 146	ලීගහගේ කුඹුර	පල්ලම අප්පුගාමි සහ තවත් 3ක්	එම	1	2	12	50
Q 146	එම	ලත්ගුරු සහ තවත් 1ක්	එම	1	2	0	50
R 146	එම	පුත්තලපු සහ තවත් 3ක්	එම	3	0	16	50
S 146½	බැමිමේ කුඹුර	පුත්තලපු සහ තවත් 3ක්	එම	4	3	10	50
U 146	දවටගහ කුඹුර	අප්පුගාමි සහ තවත් 6ක්	එම	3	3	13	50
V 146	මුකමල්ගහ කුඹුර	සිත්තියා මැනිකා සහ තව පස් දෙනෙක්	කුඹුර	1	1	5	50
W 146	බෝගහ පිල්ල	ලත්කුබ්බා සහ තව ගන්දෙහෙක්	කුඹුර සහ සේන	1	0	20	20
X 146	බෝගහ පිල්ල මේ කුඹුර	එම අසවල්	කුඹුර	0	2	36	50
Y 146	වැබොබේ කුඹුර	අඹලිහු අප්පු සහ තව තුන් දෙනෙක්	එම	6	3	16	50
B 147	මුළුගහවත්ත	මේඛුගාමි සහ තව පස් දෙනෙක්	පරතවත්ත	0	2	27	150
D 147	කැටකැලගහවත්ත	ලත්කුබ්බා සහ තව 13 දෙනෙක්	වත්ත	1	3	0	150
C 147	කොටු කුඹුර	මේඛුගාමි සහ තව 5 දෙනෙක්	කුඹුර	3	3	17	50
G 147	කොහිගහවත්ත	මේඛුගාමි සහ තවත්	වත්ත	0	1	31	150
H 147	සිසම්බාගහවත්ත	ගෝරත්සිංහෙක්	එම	0	3	7	150
J 147	කෝත්තගහවත්ත	කිරිවැනිකා සහ තව එක් කොහෙක්	එම	1	1	33	150
K 147	කැලගහ මුල්වත්ත	එම	එම අළුත වවාපු ඉඩම	1	0	0	50
M 147	කැටකැලගහවත්ත	සිත්තියා අප්පු සහ තව එක් කොහෙක්	අවුරුදු 6ක් පමණ වසසැති පොල් ගස්	0	3	32	150

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහන.		අක්කර සහ මිල.
				අ. රු. ප.	රු.	
O 147	ගොන්නගහවත්ත	පුත්තිරුල	පහවත්ත	0	3 32	150
S 147	කහටගහවත්ත	පුම්පිංකෝ සහ තව පස්දෙනෙක්	එම	1	0 32	150
T 147	එළුපුගහවත්ත	පුම්පිංකෝ සහ තව එක්කෙනෙක්	එම	0	2 0	150
U 147	කෝන්ගහවත්ත	එම	එම	0	1 18	150
V 147	කපුගහපිල්ලුව	එම	පැලපොල්වත්ත	0	1 24	75
X 147	කුඩාවැවකුඹුර	මුදලිගාමි ඵදගේ සහ තවත්	කුඹුර	5	0 32	50
Y 147	එම	දිලෝගාමි සහ තව එක්කෙනෙක්	එම	0	3 13	50
A 148	ගෙදරගාවා කුඹුර	පුත්තිරුල සහ තව එක්කෙනෙක්	එම	0	3 25	50
B 148	ගොරොක්කහගේන	මුදලිගාමි සහ තව එක්කෙනෙක්	පැලවත්ත	1	0 0	50
D 148	කොහොඹගහවත්ත	අඹිලිතුප්පු සහ තව 7 දෙනෙක්	පරහවත්ත	2	0 33	150
E 148	කොස්ගහවත්ත	පුත්තිරුල සහ තව දෙකෙනෙක්	එම	1	1 29	150
F 148	එම	එම	අවුරුදු 20 පොල් ගස්	0	1 14	150
G 148	අඹගහවත්ත	අඹිලිතුප්පු සහ තව 7 දෙනෙක්	අවුරුදු 16 එම	0	2 23	100
H 148	ගොන්නගහගේන	කහගෙල්ලුල්ලේ අමාරිස්ප්පු	එම 8 එම	2	0 12	80
I 148	රුක්කන්තහගහගේන	එම	එම	1	1 31	80
J 148	පිහාටුවත්ත	රෙවනලුක්කාන්සේ	කැලේ	2	3 13	20
K 148	කොඩැල්ලේගේන	අප්පුගම	එම	0	2 38	20
L 148	මීගහවත්ත	දිලෝගාමි සහ තව එක්කෙනෙක්	පරහවත්ත	2	2 27	150
O 148	බෝගහවත්ත	ලුණගාමි	එම	1	1 16	150
Q 148	අඹගහවත්ත	අඹිලිතුප්පු	අවුරුදු 25 පොල් ගස්	1	1 7	150
R 148	එම	ලුණගාමි	පොල්වත්ත	0	2 26	150
T 148	හික්කහවත්ත	හික්කිරිමැනිකා	එම	2	2 20	150
U 148	ගල්බිඵව	පුත්තිරුල සහ 4 දෙනෙක්	දුන්නාල	1	0 29	20
V 148	කරුගහපුලපිල්ලුව	මේනුගාමි	කැලේ සහ පොල් වත්ත	0	2 37	20
A 149	ලේනහවත්ත	ලක්කුබන්ඩා සහ 13ක්	කීස්අවුරුදු පොල් ගස්	2	1 16	150
B 149	ගමගේ වත්ත	මුදලිගාමි	එම	2	0 18	150
L 149	දවවගහකුඹුර, කහවගහ කුඹුර සහ පන්තලේ කුඹුර	හික්කිරිකා සහ කොන්දක මීගොවුම්බි, පුනාන්දු	කුඹුර	22	1 20	50
S 149	පරණවත්ත	කොළඹ වාරිලස් පොළිසා	පරණ වත්ත	0	1 8	150
T 149	කනුකැප්පේ කුඹුර	කුරගේ අත්තෝති පොත්සේක	කුඹුර	11	3 8	50
U 149	වවවෙලකුඹුර	සෝමාලිසා	එම	9	3 38	50
V 149	සිංඹලාගහකුඹුර		අවුරුදු 20කින් වැඩනොකල කුඹුර	6	0 21	10
W 149	කදුරුගහකුඹුර	මදුරුගම ගුරුගාමි	කුඹුර	6	2 8	50
X 149	ගුනුමුහුවෙලකුඹුර	ගොඩැල්ලේ ජවන්අප්පු	අවුරුදු 30කින් වැඩනොකල කුඹුර	2	0 21	10
A 150	තාපොකුස්සකුඹුර	පිරිස්සිඤ්ඤෝ සහ 3ක්	කුඹුර	5	2 30	50
B 150	කොස්තහවත්ත	මදුරුගම ගුරුගාමි	පොල්වත්ත	1	0 4	150
C 150	පොල්කන්දෙවෙලකුඹුර	අඹිලිතුප්පු සහ 4ක්	කුඹුර	25	0 0	50
E 150	ගුනුමුහුවේ කුඹුර	පින්නාමි සහ 2ක්	අවුරුදු 40කින් වැඩනොකල කුඹුර	6	1 30	10
F 150	එම	මොවැමුල්ලේ පොම්පිඤ්ඤෝ	එම	1	0 18	10
G 150	එම	එම	එම	2	0 6	10
H 150	එම	එම	එම	3	1 7	10
I 150	කදුරුගහකුඹුර	එම	එම	0	3 13	10
J 150	එම	එම	එම	0	3 15	10
L 150	පොල්වතුගේත්තාස දන්කැලේ	එම	වත්ත	20	0 0	50
M 150		රත්සන්තක	වැඩනොකල කුඹුර	11	1 23	10
N 150	එම	පුත්තිරුල සහ තවත් 1ක්	බොහෝ අවුරුදු ගහකකින් වැඩ නොකල කුඹුර	0	3 35	10
O 150	දන්වෙලකුඹුර	බාරොන්විඵදගේ සහ තවත් කෙනෙක්	කුඹුර	1	0 0	50
P 150	විගේන	රත්සන්තක	කැලේ, කුඹුරු අස්වද්දක්ව ගොදයි	13	2 35	10
Q 150	වැවකෙසිසාකුඹුර	ජුවාතිස්ප්පු සහ 6 දෙනෙක්	කුඹුර	5	3 22	50
S 150	කොහොඹගහවත්ත	තෙන්නිස්සිංකෝ සහ තවත්	පරහ වත්ත	0	3 1	150
U 150	ඇලගාවාවත්ත	බාරොන්විඵදගේ සහ එක්කෙනෙක්	අවුරුදු 18 පොල් ගස්	0	2 23	150
X 150	හුරිගහවත්ත	එම	පරහ වත්ත	0	2 12	150

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීපයන්.	අන්දම.	අක්කර		
				මහක.	රූ.	
Z 150	ගොරොක්කහකුඹුර	කිරිතාමි සහ 5 දෙනෙක්	කුඹුර	10	3 30	50
A 151	මීගහවත්ත	බාරොක්කම්පිදුනේ සහ තව එක් කෙනෙක්	පරත වත්ත	0	2 24	150
C 151	එම	මුදලිතාමි	එම	0	2 34	150
D 151	අම්බහවත්ත	එම	එම	1	0 8	150
J 151	වි ශේන	එම	කැලේ	2	1 0	10
O 151	කෝත්තහවත්ත	බබාඑතනා සහ තවත්	පරත වත්ත	1	1 15	150
S 151	කොටුවේකුඹුර	තින්තිරු සහ තව 4 දෙනෙක්	කුඹුර	2	1 23	50
T 151	කහවහකුඹුර	මුකලන්ගෙදර පුත්වත්පු සහ තව 3 දෙනෙක්	එම	10	1 0	50
B 152	මුතමල්ගහකුඹුර	මුදලිතාමි සහ තව 2 කෙක්	එම	1	3 23	20
D 152	කහවහකුඹුර	අභිලීනුඅත්පු සහ 7 දෙනෙක්	එම	2	1 34	50
F 152	හුරිගහකහත්ත	අත්පුතාමි සහ තව 4 දෙනෙක්	හේන් කැලාව	2	2 6	15
G 152	ආචාරියාකුඹුර	මානදුරේ අප්පෙතිස් සිල්වා	කුඹුර	2	1 36	50
G 152½	වි ශේන	මුකලන්ගෙදර පුත්වත්පු	එම	13	1 32	50
H 152	අක්පිල්ලාව	අභිලීනුඅත්පු සහ 2 කෙක්	වත්ත	6	0 0	60
L 152	සියම්ලාගහවත්ත	රත්නාමි සහ 5 දෙනෙක්	පොල් වත්ත	3	1 30	150
S 152	පොතුකොටුවේවත්ත	මේනුඑතනා සහ තවත්	වත්ත	0	3 2	150
O 152	කොතිලවල	ජුවන්අත්පු	මඩ ඉඩම	1	0 12	10
V 152	පොතුකොටුව	එම	වත්ත	2	1 19	150
W152	එම	රත්සත්තක	මඩ ඉඩම	0	1 21	10
3525	බටවලේ විශේන	එම	කුඹුරුවලට ගොදු			
			මඩ ඉඩම	2	0 28	10
3526	එම	එම	එම	0	3 16	10
3530	එලිවත්තපිටියේ විශේන	එම	එම	2	2 6	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්වකරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වැඩිදුරටත් ආණ්ඩුවේ එස්.කලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

හැරුණු ආණ්ඩුකාර උතුරුමානවත්තත්සේගේ ආඥාවලෙස,

බඩල්ලු. පී. වේලර්,
වැඩබලන මහසෙනෙකාරිස් මමක.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,034, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, October 17, 1900.

ON Thursday, December 20, 1900, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 1,694/18.—Eppawala korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
5134	Rajjallegama	Nambirala Vel-vidane and others	Jungle fit for paddy	4	2 2	20
5136	Do.	Appuralage Vannihami and others	Paddy field (encroachment by Punchirala Arachchi and others)	1	0 0	20
Preliminary plan 1,732/54.—Eppawala korale.						
5214	Nawagattegama	Appuralage Menikrala	Low jungle fit for paddy	1	1 2	10
5215	Do.	—	Field (encroachment by Appuralage Banda)	0	1 17	10
Preliminary plan 1,212.—Eppawala korale.						
3622	Palugaswewa	Banda Vel-vidane	Cleared land fit for paddy	1	3 11	10
Preliminary plan 1,269.—Eppawala korale.						
3755	Alutwewa	Undiya Lekamage Kapurula	Jungle marshy land	1	0 23	20
Preliminary plan 1,272.—Eppawala korale.						
3762	Achariyagama	V. Nambirala and another	Cleared land fit for paddy	4.	3 10	15
Preliminary plan 1,348.—Eppawala korale.						
4048	Medagama	D. Appuhami	Low jungle fit for paddy	4	0 32	20
4049	Pottegama	do	do.	3	0 0	20

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent. per Acre.	Rs.
4052	Medagama	Preliminary plan 1,350.—Eppawala korale. D. Appuhami	Low jungle fit for paddy	2 3 28	20
3738	Galmaduwa	Preliminary plan 1,259.—Eppawala korale. Kaluhamige Nambirala	Jungle fit for paddy	5 2 32	20
5117	Galmaduwa	Preliminary plan 1,690/14.—Eppawala korale. Banda Vel-vidane	Low jungle fit for garden	2 1 8	20
5118	Do.	do.	do.	1 0 38	20
4996	Pottagama	Preliminary plan 1,648/3.—Eppawala korale. D. K. Banda	Low jungle fit for paddy	8 1 32	20
4997	Galmaduwa	do.	do.	6 0 0	20
3088	Konwewa	Preliminary plan 1,102.—Eppawala korale. Punchiappuge Tikiri Appu	Paddy field (encroachment by Badderala)	0 0 32	20
3649	Nikawewa	Preliminary plan 1,219.—Eppawala korale. K. Wannihami	Scrub fit for paddy	4 3 23	10
3713	Ihala Hammillewa	Preliminary plan 1,242.—Eppawala korale. Bandiralage Mudiyanse	Scrub fit for paddy, but said to be liable to submersion	1 1 0	10
3706	Wawulatiyegama	Preliminary plan 1,239.—Eppawala korale. Menikralage Ukkurala	Scrub fit for paddy	4 3 10	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,034, N.-C. P.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 17 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාගේ කන්තෝරුවේදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ එජන්තලන්තාන්තේ පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 20 වෙනි දින ක්වූ ඔක්තෝබර් මස 12 වන දින ඉහත සඳහන් කම්බේරියේදී වෙන්දේසිකර එකතුකර ගන්නා බවට දන්වන ලද අදාළ ඉඩම් 12 ක් උතුරු මැද දිසාවේ කුමරකලාපය පලාතේ කුමරකලාපය කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 19 ක් සිතියම 1,694. එජන්තලන්තෝරුවේ.

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අන්දම.	අක්කර	
				මහස. ගස මිල.	රු.
5134	රජපල්ලේගම	හඹිරලුවෙල්ලියාගේ සහ තවත්	වී ගොවිතැනට සුදුසු කැලේ	4 2 2	20
5136	එම	අජපුරලගේවනනිකාමි සහ තවත්	පුත්තරලආරච්චිල සහ තවත් අය පිසින් බලේට අල්ලා ගත හැකි කුඹුර	1 0 0	20
සිතියම 1,732/51.					
5214	තවගත්තේගම	අජපුරලගේ මැතිකරල	වී ගොවිතැනට සුදුසු ලද කැලේ	1 1 2	10
5215	එම	—	අජපුරලගේ බන්ඩා පිසින් බලේට අල්ලාගත හැකි කුඹුර	0 1 17	0
සිතියම 1,212.					
3622	පර්ණප්පුව	බන්ඩාවෙල්ලියාගේ	වී ගොවිතැනට සුදුසු එළි කරපු බිම	1 3 11	10
සිතියම 1,269.					
3755	අඵත්තුව	ලන්ඩියාලේකමගේ අජපුරල	වගර සහ කැලේ	1 0 23	20
සිතියම 1,272.					
3762	ආචාරිකාගම	වී. හඹිරල සහ තවත් අයගේ	වී ගොවිතැනට සුදුසු එළි කරපු බිම	4 3 10	15
සිතියම 1,348.					
4048	මැදගම	ඩී. අජපුරල	වී ගොවිතැනට සුදුසු ලද කැලේ	4 0 32	20
4049	පොත්තේගම	එම	එම	3 0 0	20
සිතියම 1,350.					
4052	මැදගම	එම	එම	2 3 28	20
සිතියම 1,259.					
3738	ගල්වඩුව	කඵනාමගේ හඹිරල	වී ගොවිතැනට සුදුසු කැලේ	5 2 32	20
සිතියම 1,690.					
5117	එම	බන්ඩා වෙල්ලියාගේ	වන්තකට සුදුසු ලද කැලේ	2 1 8	20
5118	එම	එම	එම	1 0 38	20

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අයදුම.	අයකුට	
				මහක. රු. ප.	සකමුල. රු.
4996	පොත්තේගම	ඩී. කේ. බන්ඩා	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	8 1 32	20
4997	ගල්වඩුව	එම	එම	6 0 0	20
3088	කෝන්වැව	පුනච්ඡේදන විකිරිඡ්ඡ	බද්දේරු විසින් බලේව අල්ලාගත නිබේන කුඹුර	0 0 32	20
3649	නිකවැව	කේ. වන්නිගම	වි ගොවිතැනට සුදුසු කටු පත් බිම	4 3 23	10
3713	ඉතලකම්මල්ලාව	බන්ඩරලගේ මුදියන්සේ	වි ගොවිතැනට සුදුසු පවුපත් බිම, නුඹුන් වතුරට ගවචේග කියා තිබේ	1 1 0	10
3706	වවුලැවියගම	මැනික්රලගේ උක්කුරල	වි ගොවිතැනට සුදුසු කටු පත් බිම	4 3 10	10

මෙම ඉඩම්වලින් කොසියම්ම ඉඩමකටත් ම අයිතිවාසිකම් තිබේන්නාවූ අයින් විකිනීමේ දිනෙදී පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරන්නට බැලිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍ය උත්තානසේනගේද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මැදදිසාවේ ආණ්ඩුවේ ඒජන්ට්වරයාට සේනගේද දැනගන්නට පුළුවන.

ගරුගර ආණ්ඩුකාර උතුරු මහනුවෙහි සේනගේ ආඥාව ලෙස,
 ඩබ්ල්සු. පී. මේලර්,
 වැඩබලන මහාසඤ්ඤාතිස්ස මහතරු.

No. 1,035, N.-C. P.

Colonial Secretary's Office,
 Colombo, October 17, 1900.

ON Wednesday, February 6, 1901, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-three allotments of lands situated in the Nuwaragam palata division of the Nuwarakalawiyā district of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
146	Kunjikulama	Sawarimuttu Sinnatambi, of Puliyankulama	Paddy field	2	0 15	15
160	Weragala	—	Open land fit for paddy	3	3 28	15
3240	Siyambalagaswewa	A. V. Wannihami	Planted land	1	1 30	30
Y 125	Pihimbiyagollewa	—	Abandoned garden	0	1 9	20
4656	Do.	K. V. Panchirala	Low jungle fit for paddy	0	2 16	20
5533	Talgahawewa	M. Nallakandu Marakar	Low jungle fit for paddy	4	3 31	15
2439	Dunnabindewewa	Ukkuwa Vel-vidane of Mahawewa	Low jungle fit for paddy	11	3 39	16
2591	Karambe	Muttukandu Vel-vidane	Low jungle fit for paddy	3	1 0	11
2841	Pinogamakudagama	Kadirahenayage Pinahenaya	Low jungle fit for paddy	3	2 34	10
2871	Wiragola	Welate Vel-vidane	Low jungle fit for paddy	3	2 24	10
2910	Kudagama	K. Appurala and another	Low jungle fit for paddy	3	3 17	15
2911	Kanugahawewa	K. V. Sirala and others	do.	4	3 16	15
2996	Ambagahawewa	S. Kapurala	Low jungle fit for paddy	1	1 6	11
4371	Ambagahawewa	P. Ukkurala	Low jungle fit for paddy	2	0 34	10
4372	Do.	K. Sirala	do.	0	2 12	10
Q 125	Ambagehawakudagama	—	Paddy field (encroachment by Kapurala Badderala)	0	1 16	10
4374	Do.	—	do.	0	1 14	10
4375	Do.	Punchiralage Kandate	Low jungle fit for paddy	0	3 14	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
4745	Kadurugasdamana	Preliminary plan 1,539.—Kende korale.	Claimant—Crown. Paddy field (encroachment by Udayara Mohottala)	0	0 31	20
4746	Do.	—	do.	0	0 35	20
4748	Kapiriggama	Preliminary plan 1,540.—Kende korale.	Claimant—Crown. P. Wannihami Upasakarala Scrub fit for paddy	1	0 16	20
4818	Wewelketiya	Preliminary plan 1,576.—Kende korale.	Claimant—Crown. Kaudate Vel-vidane and another Low jungle fit for paddy	1	2 37	12
4828	Puwarisankulama	Preliminary plan 1,583.—Kende korale.	Claimant—Crown. K. Siima and P. Kapuwa Low jungle fit for paddy	5	2 9	12

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,035, N.-C. P.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්දෝරුවේදී.

දුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ පෙබරවාරි මාස 6 වෙනි දින වූ බද්ද දවල් 12ව අනුරාධ පුරේ කවිච්චියේදී වෙන්දේසිකර විකුණනුට නොහොත් බේරුන්කරගන්නට යෙදෙනවා ඇත.

දුරුමැද දිසාවේ නුවරකලාවස පලාතේ නුවරගම් පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 23.

සිතියම 10. කැරැකෝරලේ. ගම—කුන්විකුලම.

නො.	ඉල්ලුම්කාරයා.	අයිතියම කියවනා.	අත්දම.	අත්කර මහත. යක මිල.		
				අ. රු. ප.	රු.	
146	පුලියන්කුලමේ සවරිමුත්තු සිත්තකම්	ආණ්ඩුව සිතියම 17. ගම—වෙරගල.	කුඹුර	2	0 15	15
160	—	ආණ්ඩුව සිතියම 1,121. ගම—සියඹලාගස්වැව.	වි ගොවිතැනට සුදුසු පිට්ටන්බිම	3	3 28	15
3246	ඒ. ඩී. වත්තිගාමි	ආණ්ඩුව සිතියම 1,504. ගම—පිහිකොයොල්ලාව.	වැවිලිකරණ ඉඩම	1	1 30	30
Y 125	—	ආණ්ඩුව සහ කදිරු තේ වෙල්විදුනේ අත්ඇරපු වත්ත		0	1 9	20
4656	කේ. ඩී. පුත්තරල	ආණ්ඩුව සිතියම 1,874. ගම—තල්ගහවැව.	වි ගොවිතැනට සුදුසු ලඳකැලේ	0	2 16	20
5533	ඇම්. හල්ලකන්ඩු මාර්කාර්	ආණ්ඩුව සිතියම 773. ගම—උත්තරිත්තවැව.	වි ගොවිතැනට සුදුසු ලඳකැලේ	4	3 31	15
2439	මහවැවේලක්කුවා වෙල්විදුනේ	ආණ්ඩුව සිතියම 843. ගම—කරඹව.	වි ගොවිතැනට සුදුසු ලඳකැලේ	11	3 39	16
2591	මුත්තකන්ඩු වෙල්විදුනේ	ආණ්ඩුව සිතියම 975. ගම—පිහිගම කුඩාගම.	වි ගොවිතැනට සුදුසු ලඳකැලේ	3	1 0	11
2841	කදිරුගේනොගේ පිතා හේනොගේ	ආණ්ඩුව සිතියම 996. ගම—වීරසෝලේ.	වි ගොවිතැනට සුදුසු ලඳකැලේ	3	2 34	10
2871	දේවානේ වෙල්විදුනේ	ආණ්ඩුව සිතියම 1,021. ගම—කුඩාගම.	වි ගොවිතැනට සුදුසු ලඳකැලේ	3	2 24	10
2910	කේ. අප්පුරල සහ තවත් අනෙක්	ආණ්ඩුව ගම—කනුගහවැව.	වි ගොවිතැනට සුදුසු ලඳකැලේ	3	3 17	15
2911	කේ. ඩී. සිරල සහ තවත්	ආණ්ඩුව සිතියම 1,071. ගම—අඹගහවැව.	එම	4	3 16	15
2996	ඇස්. කපුරල	ආණ්ඩුව සිතියම 1,417.	වි ගොවිතැනට සුදුසු ලඳකැලේ	1	1 6	11
4371	පී. උක්කුරල	ආණ්ඩුව	එම	2	0 34	10
4372	කේ. සිරල	එම	එම	0	2 12	10
Q 125	—	ගම—අඹගහවැවේ කුඩාගම. ආණ්ඩුව	කපුරලබද්දේරල බල්ලේ අල්ලාගනිමින් කුඹුර	0	1 16	10
4374	—	එම	එම	0	1 14	10
4375	පුත්තරලගේ කන්දනේ	එම	වි ගොවිතැනට සුදුසු ලඳකැලේ	0	3 14	10

නො.	ඉල්ලුම්කාරයා.	අයිතියට කීයන්තා.	අන්දම.	අක්කර	
				මහක. අ. රු. ප.	කක මිල. රු.
4745	—	සිතියම 1,539. ගම—කදුරුගස්දමන. අණ්ඩුව	උඩයා රේමොනොවිවාල බලේට් අල්ලාගනස්වෙත කුඹුර	0	0 31 20
4746	—	එම සිතියම 1,540. ගම—කපිරිගම.	එම	0	0 35 20
4748	පී. වන්තිනාමිලපාසකරුල	අණ්ඩුව සිතියම 1,576. ගම—වෙවැල්කැවිත.	වි ගොවිතැනට සුදුසු කටුපත්විම	1	0 16 20
4818	කන්දන් වෙලවිදුනේ සහ තවත් අයෙක්	අණ්ඩුව සිතියම 1,583. ගම—පුවරිසන්කුලම.	වි ගොවිතැනට සුදුසු ලදකැලේ	1	2 37 12
4828	කේ. සිත්තා සහ පී. කපුවා	අණ්ඩුව	වි ගොවිතැනට සුදුසු ලදකැලේ	5	2 9 12

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකට අයිතිවාසිකම් ඇති අය විකිනීමේ දිනෙදී දැනෙන මුද්‍රාවගේ අයිතිවාසිකම් ඔප්පුකර ගිවිසිනට හිතැත.

මෙම ඉඩම් ගැණ වැඩිදුරකාරණ සර්වේසර්පනරුලුට නොවන්නේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා ලැබුණදීසාමේ අණ්ඩුවේ ඒජන්තලුට නොවන්නේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුගර අණ්ඩුකාර උතුමානන්වනන්සේගේ අඤ්චලය,
ඩබ්ලිවු. ටී. වෙලර්,
වැඩබලන මහසෙකුකාරිස් වම්බ.

No. 1,036, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, October 17, 1900.

ON Wednesday, February 13, 1901, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction, for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
Preliminary plan 848.—Nuwaragam korale.						
2599	Mahamankadawela	K. Wannihami	High jungle fit for garden	3	1 36	20
2600	Do.	do.	High jungle fit for paddy	0	1 4	20
2601	Do.	do.	High jungle fit for garden	0	0 20	20
2602	Do.	do.	Paddy field (encroachment by Menikrala ex-Arachchi)	0	3 19	20
2605	Do.	Menikrala Arachchi and others of Ulukkulama	Paddy field (encroachment by W. Punchirala)	0	0 28	20
2606	Do.	do.	Paddy field (encroachment by W. Bairala)	0	0 18	20
2607	Do.	do.	Paddy field (encroachment by K. Kapurula)	0	0 5	20
2608	Do.	do.	Paddy field (encroachment by B. Mohottala)	0	0 16	20
2609	Do.	do.	do.	0	0 8	20
2610	Do.	do.	do.	0	0 5	20
2611	Do.	do.	Low jungle fit for paddy	22	2 37	21
2625	Do.	do.	do.	0	0 20	21
2626	Do.	do.	Paddy field (encroachment by P. Wannihami)	0	2 6	20
2627	Do.	do.	do.	0	2 32	20
2628	Do.	do.	Low jungle fit for paddy	0	2 12	21
2629	Do.	Menikrala Arachchi and others of Ulukkulama	Paddy field (encroachment by P. Wanihami)	0	1 3	20
2630	Do.	do.	Low jungle fit for paddy	0	1 9	21
2631	Do.	do.	do.	0	3 25	21
2632	Do.	do.	Paddy field (encroachment by P. Wannihami)	0	2 28	20
Preliminary plan 271.—Nuwaragam korale.						
899	Mahabulankulama	Wannihami Vel-vidane and others	High jungle fit for paddy	6	2 8	20
900	Do.	do.	do.	6	3 11	20
Preliminary plan 1,652.—Nuwaragam korale.						
5009	Mahabulankulama	Menikrala Vel-vidane and Appurala	High jungle fit for paddy	6	0 35	20
5010	Do.	do.	do.	6	0 4	20
5011	Do.	do.	do.	5	3 15	20
Preliminary plan 1,370.—Nuwaragam korale.						
4122	Moragollegama	Appurala Vel-vidane	Thorny jungle fit for paddy	3	2 14	10
Preliminary plan 1,503.—Nuwaragam korale.						
4644	Durabulankulama	M. Wela	Low jungle fit for paddy	0	3 23	10
Preliminary plan 1,302.—Nuwaragam korale.						
3879	Pahalatalawa	Wannihami, late Arachchi	Thorny jungle fit for paddy	2	3 28	20

Lot.	Village.	Name of Applicant.	Description.	Extent A. R. P.	Upset Price
					per Acre. Rs.
K 122	Pahalatalawa	Jayasundara Kapuruhami, Korala	Paddy field (encroachment by applicant and others)	0 0 20	20
L 122	Do.	do.	Cleared land (encroachment by applicant and others)	2 1 6	20
N 122	Do.	do.	Paddy field (encroachment by applicant and others)	0 1 14	20

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,036, N.-C. P.

වම් 1900 ක්වු ම නොවැර් මස 17 වෙනි දින කොළඹ

මහසඤ්ඤාධිපතිතුමාගේ කන්දෝරුවේදී.

උතුරු මැදදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්ක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු පෙබරවාරි මස 13 දිනවූ බද්ද දවල් 12ට අනුරාධ පුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් බේරුන්කර දෙයට ගෙදෙනවා ඇත.

උතුරු මැදදිසාවේ නුවරකලාවිය පලාතේ නුවරගම්පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 31ක්. සිතියම 848. නුවරගම්පොරලේ. ගම—මහමාන්කඩවල. අක්කර. මහත. යක මිල

නො.	ඉල්ලුම්කාරයා.	අත්දම.	අ. ර. ප.	රු.
2599	කේ. වන්නිහාමි	වත්කකට සුදුසු අත්දමුවා කැලේ	3 1 35	20
2600	එම	විගොවිතැනට සුදුසු අත්දමුවා කැලේ	0 1 4	20
2601	එම	වත්කකට සුදුසු අත්දමුවා කැලේ	0 0 20	20
2602	එම	මැතිකරු කිට්ටුපාරවිවිල බලේට අල්ලාගත තිබෙන කුඹුර	0 3 19	20
2605	උළුකුලමේ මැතිකරු ආරවිවිල සහ තවත්අය	බඩලිවි. පුත්විතල බලේට අල්ලාගත තිබෙන කුඹුර	0 0 28	20
2606	එම	බඩලිල බලේට අල්ලාගත තිබෙන කුඹුර	0 0 18	20
2607	එම	කේ. කපුරුල බලේට අල්ලාගත තිබෙන කුඹුර	0 0 5	20
2608	එම	වි. මොහොමඩ්වල බලේට අල්ලාගත තිබෙන කුඹුර	0 0 16	20
2609	එම	එම	0 0 8	20
2610	එම	එම	0 0 5	20
2611	එම	විගොවිතැනට සුදුසු ලඳකැලේ	22 2 37	21
2625	එම	එම	0 0 20	21
2626	එම	පි. වන්නිහාමි විසින් බලේට අල්ලාගත තිබෙන කුඹුර	0 2 6	20
2627	එම	එම	0 2 32	20
2628	එම	විගොවිතැනට සුදුසු ලඳකැලේ	0 2 12	21
2629	එම	පි. වන්නිහාමි බලේට අල්ලාගත තිබෙන කුඹුර	0 1 3	20
2630	එම	විගොවිතැනට සුදුසු ලඳකැලේ	0 1 9	21
2631	එම	එම	0 3 25	21
2632	එම	පි. වන්නිහාමි බලේට අල්ලාගත තිබෙන කුඹුර	0 2 28	20
		සිතියම 271. ගම—මහමුලත්කුලම.		
899	වන්නිහාමි වෙල්විදිනේ සහ තවත්අය	විගොවිතැනට සුදුසු අත්දමුවා කැලේ	6 2 8	20
900	එම	එම	6 3 11	20
5009	මැතිකරු වෙල්විදිනේ සහ අප්පුරුල	සිතියම 1,652. විගොවිතැනට සුදුසු අත්දමුවා කැලේ	6 0 35	20
5010	එම	එම	6 0 4	20
5011	එම	එම	5 3 15	20
		සිතියම 1,370. ගම—මොරගොල්ලේගම.		
4122	අප්පුරුල වෙල්විදිනේ	විගොවිතැනට සුදුසු කටුකැලේ	3 2 14	10
		සිතියම 1,503. ගම—දුරමුලත්කුලම.		
4644	ඇම්. මේලා	විගොවිතැනට සුදුසු ලඳකැලේ	0 3 23	10
		සිතියම 1,302. ගම—පහලතලාව.		
3879	වන්නිහාමිකිට්ටුපාරවිවිල	විගොවිතැනට සුදුසු කටුකැලේ	2 3 28	20
		සිතියම 1,109.		
K 122	ජයසුන්දර කපුරුහාමි කෝරල	ඉල්ලුම්කාරයා සහ තවත්අය බලේට අල්ලාගත තිබෙන කුඹුර	0 0 20	20
L 122	එම	ඉල්ලුම්කාරයා සහ තවත්අය එලිකර තිබෙන ඉඩම	2 1 6	20
N 122	එම	ඉල්ලුම්කාරයා සහ තවත්අය අල්ලාගත තිබෙන කුඹුර	0 1 14	20

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකටවත් අයිතිවාසිකම් ඇති අගවල් විකිනීමේ දිනේදී පැමිණ බඩුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකර හිමින්නට බිඳිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්තුලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මැදදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුරු මහනුවන්සේගේ ආඥාව ලෙස,
බණිල්ලු. වි. මේලර්,
වැඩබලන මහසඤ්ඤාධිපතිතුමා.

No. 1,037, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, October 17, 1900.

ON Tuesday, December 18, 1900, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-five allotments of land situated in the Nawaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
Preliminary plan 674.—Willachchiya korale.							
2250	Dangollewa	Kirihamige Menikrala and others of Ittikulama	Low jungle fit for paddy	6	0	5	10
Preliminary plan 605.—Willachchiya korale.							
2117	Karambewa	Wela Pedia	High jungle fit for paddy	8	3	21	20
Preliminary plan 563.—Willachchiya korale.							
2057	Talgaswewa	Vel-vidanage Kapuruhami and another	Low jungle fit for paddy	5	0	20	20
2058	Do.	Mantirihami Vel-vidanage Velate	do.	2	2	2	20
Preliminary plan 552.—Willachchiya korale.							
2030	Dunupotagama	Jayaturala Korala	Low jungle fit for paddy	10	3	26	10
Preliminary plan 677.—Willachchiya korale.							
2257	Pahalamaragehewa	Pinhami Vel-vidane	High land fit for paddy	15	3	0	15
Preliminary plan 678.—Willachchiya korale.							
2258	Palugama	Kalinguwa Vel-vidane	Low jungle fit for paddy	5	3	8	11
Preliminary plan 691.—Willachchiya korale.							
2287	Nelogama	Kapurala and twenty-seven others	Paddy field	14	1	5	25
2288	Do.	do.	High jungle fit for paddy	12	1	22	15
2289	Metikewa	Menikrala Vel-vidane	Low jungle fit for paddy	7	0	11	11
Preliminary plan 1,118.—Willachchiya korale.							
3238	Ihalagalgiriyaagama	Wannakurala Arachchige Banda of Ambagehewa	Low jungle fit for paddy	0	3	38	10
Preliminary plan 1,140.—Willachchiya korale.							
3292	Ihalawewa	Mudalihami Setangirala	Low jungle fit for paddy	5	2	0	10
Preliminary plan 1,158.—Willachchiya korale.							
3335	Kudawewa	Kirihamige Kapurala	Jungle and open land fit for paddy	1	3	17	15
Preliminary plan 1,170.—Willachchiya korale.							
3487	Hinhabarawewa	Lekamage Wannakurala of Ambagehewa	High jungle fit for paddy	1	1	5	13
Preliminary plan 1,337.—Willachchiya korale.							
4030	Dunumadalewa	Kawurale Vel-vidane	High jungle fit for paddy	8	2	32	11
Preliminary plan 1,338.—Willachchiya korale.							
4032	Naiwewa	Dissanayake Ranhami Appuhami	Low jungle fit for paddy	1	0	14	10
Preliminary plan 1,395.—Willachchiya korale.							
4243	Tammannewa	Kirihami	Low jungle fit for paddy	0	3	33	20
Preliminary plan 1,468.—Willachchiya korale.							
4547	Galewewa	K. Welate	Open land fit for cocoanut	2	1	21	20
Preliminary plan 1,487.—Willachchiya korale.							
4606	Suriyadamana	D. Abraham Alwis	Mostly fit for paddy, jungle land	21	0	0	10
Preliminary plan 1,507.—Willachchiya korale.							
4667	Adampana	Sellawannihami	High jungle fit for paddy	3	3	8	20
4668	Do.	Sinnate Wedarala	Garden leased to applicant	0	2	23	50
Preliminary plan 1,522.—Willachchiya korale.							
4701	Ambagahawewa	B. Punchirala and another	Jungle fit for cocoanut	3	1	25	10
4702	Do.	—	Open land partly planted (encroachment by Punchirala)	0	0	15	10
4703	Do.	—	do.	0	0	2	10
4704	Do.	—	do.	0	1	13	10
B 126	Ambagahawewa	Dammajoti Unnanse (Claimant —Crown and applicant)	Scrub fit for cocoanut	4	1	20	10
Preliminary plan 1,526.—Willachchiya korale.							
4717	Horiwila	Attadassinayaka Unnanse	Low jungle fit for cocoanut	1	2	18	10
Preliminary plan 1,527.—Willachchiya korale.							
4719	Walanteluwewa	A. G. Menikrala Kapuruhami	Low jungle fit for paddy	9	2	24	10
Preliminary plan 1,832.—Willachchiya korale.							
5405	Walanteluwewa	Sinnatelekamage Menikrala	Low jungle fit for paddy	13	2	20	10
Preliminary plan 1,834.—Willachchiya korale.							
5410	Mahanikawewa	S. Punchappu and S. Ranhami	High jungle fit for paddy	2	3	14	11
Preliminary plan 1,868.—Willachchiya korale.							
5512	Timbiriwewa	L. Punchirala	Thorny jungle fit for paddy	5	0	6	20

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
2256	Timbiriwewa	Preliminary plan 676.—Willachchiya korale. Jayaturala, late Korala	High jungle fit for paddy	11 2 23	20
5289	Potanegama	Preliminary plan 1,770/92.—Willachchiya korale. Petta Vel-duraya	Abandoned garden, being scrub and open land fit for cocoanut	0 1 39	15
4665	Potanegama	Preliminary plan 1,506.—Willachchiya korale. Sinna Vel-duraya	Garden leased to applicant	0 2 11	15
4666	Do.	do.	Jungle fit for garden and for paddy	0 1 32	10

Claimants to any of these lands must attend the Kachcheri and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,037, N.-C. P.

වම් 1900 ක්වූ මක්කෝට්ටේ මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවුනාර්ජයන්ගේ කන්කෝරුවේදී.

ලතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වූ දෙසැම්බර් මාසේ 18 වෙනි දිනවූ අහඹු ලොකු දවල් 120 අහුරුකිරීමේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණුවේ නොහොත් බේරුන්කරදෙන්නට යෙදෙනවා ඇත.

ලතුරුමැද දිසාවේ නුවරකලාවිය පලාතේ නුවරගම පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 35 ක් සිතියම 674. විලවිච්ඡේදයේ. අයිතිය කිසිවක්—ආණ්ඩුව. අක්කර මහග. යක මිල.

නො.	ගම	ඉල්ලුම්කරයා.	අන්දම.	අ. රු. ප.	රු.
2250	දක්කොල්ලුව	ඉච්චිකුලමේ කිරිඟාමිගේ මැතිකරුල සහ තවත් සිතියම 605.	වි ගොවිතැනට සුදුසු ලඳු කැලේ	6 0 5	10
2117	කරඹුව	වේලාදේවතා	වි ගොවිතැනට සුදුසු අත් දඹවා කැලේ	8 3 21	20
2057	තල්ගස්වැව	සිතියම 563. වෙල්විදුනේගේ කුපුරුඟාමි සහ තවත් අයෙක්	වි ගොවිතැනට සුදුසු ලඳු කැලේ	5 0 20	20
2058	එම	මන්ත්‍රිඟාමි වෙල්විදුනේගේ වේලානේ	එම	2 2 2	20
2030	දුනුපොතගම	ජයතුරුලකෝරුල	එම	10 3 26	10
2257	පහලමාරකැව	පිත්ඟාමි වෙල්විදුනේ	වි ගොවිතැනට සුදුසු අත් දඹවා කැලේ	15 3 0	15
2258	පාචගම	සිතියම 678. කලිඟුවා වෙල්විදුනේ	වි ගොවිතැනට සුදුසු ලඳුකැලේ	5 3 8	11
2287	නෙලෝගම	සිතියම 691. කපුරුල සහ තවත් 27නක්	කුඹුර	14 1 5	25
2288	එම	එම	වි ගොවිතැනට සුදුසු අත්දඹවා කැලේ	12 1 22	15
2289	මැව්කැව	මැතිකරුල වෙල්විදුනේ	වි ගොවිතැනට සුදුසු ලඳුකැලේ	7 0 11	11
3238	ඉහලගල්ගිරිකාගම	සිතියම 1,118. අඹගැහැවේ වන්නකුරුල ආරච්චිලගේ බන්ඩා	එම	0 3 38	10
3292	ඉහලවැව	සිතියම 1,140. මුදලිඟාමි සිටිතිරුල	එම	5 2 0	10
3335	කුඩාවැව	සිතියම 1,158. කිරිඟාමිගේ කපුරුල	වි ගොවිතැනට සුදුසු කැලේ සහ පිට්ටිකිබිම	1 3 17	15
3487	කිත්තබරවැව	සිතියම 1,170. අඹගැහැවේ ලේකමගේ වන්නකුරුල	වි ගොවිතැනට සුදුසු අත් දඹවා කැලේ	1 1 5	13

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
4030	දුනුමඩලුව	සිතියම 1,337. කවුරුල වෙල්ලිදයේ	එම	8 2 32	11
4032	කපිවැව	සිතියම 1,338. දිසානායක රත්නාමි අප්පුහාමි	වී ගොවිතැනට සුදුසු ලද කැලේ	1 0 14	10
4243	කම්මැන්නුව	සිතියම 1,395. තිරිහාමි	එම	0 3 33	20
4547	ගලේවැව	සිතියම 1,468. කේ. වේලාගේ	පොල් වැවීමට සුදුසු පිටි වනි බිම	2 1 21	20
4606	සුරියදම්පත	සිතියම 1,487. ඩබ්ලිව්. ඒමුහම් අල්ලිස්	වැඩිකොටම පියට සුදුසු කැලෑ බිම	21 0 0	10
4667	අඩම්පතේ	සිතියම 1,507. සෙල්ලවත්තිහාමි	වී ගොවිතැනට සුදුසු අත් දඹුවා කැලේ	3 3 8	20
4668	එම	සිත්තානේවෙදුරුල	ඉල්ලුම්කාරයාට බදුදී තිබෙන වත්ත	0 2 23	50
4701	අම්මැහැව	සිතියම 1,522. බී. පුත්තිරුල සහ තවත් අයෙක්	පොල් වැවීමට සුදුසු කැලේ	3 1 25	10
4702	එම	—	පුත්තිරුල පිසින් බලේට අල්ලාගත කොටසක් වැවිලිකර තිබෙන පිටි වනි බිම	0 0 15	10
4703	එම	—	එම	0 0 2	10
4704	එම	—	එම	0 1 13	10
B 126	එම	අයිතිකම් කියන්නා—ආණ්ඩුව සහ ධම්මජෝති උත්තාන්සේ	ඉල්ලුම්කාරයා. පොල් වැවීමට සුදුසු ලද බිම	4 1 20	10
4717	ගොරිපිල	සිතියම 1,526. අයිතිකම් කියන්නා—ආණ්ඩුව. අත්තදස්සිනායක උත්තාන්සේ	පොල් වැවීමට සුදුසු ලද කැලේ	1 2 18	10
4719	වලඹුකැව්වැව	සිතියම 1,527. ඒ. ඒ. මැතික්කරුකපුරුහාමි	වී ගොවිතැනට සුදුසු ලද කැලේ	9 2 24	10
5405	එම	සිතියම 1,832. සිත්තානේලේකමගේ මැතික්කරු	එම	13 2 20	10
5410	මහකිකවැව	සිතියම 1,834. ඇස්. පුත්තිරුල සහ ඇස්. රත්නාමි	වී ගොවිතැනට සුදුසු අත් දඹුවා කැලේ	2 3 14	11
5512	තිඹිරිවැව	සිතියම 1,868. ඇල්. පුත්තිරුල	වී ගොවිතැනට සුදුසු කටු කැලේ	5 0 6	20
2256	එම	සිතියම 676. ජගතුරුල සිටු කෝරුල	වී ගොවිතැනට සුදුසු අත් දඹුවා කැලේ	11 2 23	20
5289	පොසානේගම	සිතියම 1,770/92. පෙත්ත වෙල්ලුරයා	පොල් වැවීමට සුදුසු පිටි වනි සහ කටුපත්කස්සන අත්ඇරපු වත්ත	0 1 39	15
4665	එම	සිතියම 1,506. සිත්තානේලේදුරයා	ඉල්ලුම්කාරයාට බදුදී තිබෙන වත්ත	0 2 11	15
4666	එම	එම	පියට ගොසොත් වත්ත කට සුදුසු කැලේ	0 1 32	10

මෙම ඉඩම්වලින් මොනම ඉඩමකටවත් අයිතිවාසිකම් ඇති අයවල් විකිනීමේ දිනේදී පැමිණ අයිතිවාසිකම් ඔප්පුකර ගිවිසිනට ඕනෑම.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්ගුලුත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුඋර ආණ්ඩුකාර උතුරුමානස්වහන්සේගේ ආඥාවලෙස,
ඩබ්ලිව්. ඒ. වේලර්,
වැඩබලන මහසෙනෙවිවරයා වෙත.

No. 1,038, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, October 24, 1900.

ON Wednesday, February 20, 1901, at 12 noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 7.—Kadawat korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Ra.
				A.	R. P.	
2	Tammannewa	—	Low jungle fit for paddy	5	3 16	20
2924	Kadurugaskada	Preliminary plan 1,030.—Kadawat korale. Mitiya Panikkiye and another	High jungle fit for paddy	16	3 20	12
4636	Galenbindunuwewa	Preliminary plan 1,499.—Kadawat korale. —	Paddy field (encroachment by Silpa Panikkiya and others)	1	1 18	20
4034	Migaswewa	Preliminary plan 1,340.—Kadawat korale. Pulinguralage Pinhami and others	Scrub fit for paddy	5	2 15	10
4961	Muwaetagama	Preliminary plan 1,633.—Kadawat korale. Kapurula Vedarale	Jungle fit for paddy	3	1 28	15
2378	Muwaetagama	Preliminary plan 736.—Kadawat korale. N. Ratanapala Unnanse	High jungle fit for paddy	6	2 0	20
2932	Muwaetagama	Preliminary plan 1,035.—Kadawat korale. Appurula Kawurula	Forest fit for paddy and for cocoanut	1	1 39	18
4687	Muwaetagama	Preliminary plan 1,516.—Kadawat korale. Punchirala Korala	Scrub fit for cocoanut	3	1 33	15
4721	Welweliyawa	Preliminary plan 1,528.—Kadawat korale. —	Paddy field (encroachment by Kadirate Badderala of Ilakkawidewewa)	1	0 0	12
4722	Do.	—	do.	0	1 34	12
4723	Do.	Kadirate Badderala	Low jungle fit for paddy	2	1 21	12
4724	Ilakkawidewewa	Kapurula Vel-vidane	Scrub jungle fit for paddy	6	0 11	10
4725	Do.	Sirale Vel-vidane and others	do.	12	3 20	10
5407	Karapikkada	Preliminary plan 1,833/125.—Kadawat korale. Sirala Vel-vidane and two others	Low jungle fit for paddy	22	2 17	20
5408	Do.	do.	Paddy field (encroachment by Kapurula Mohottala, Sirale Vel-vidane, and others)	1	0 37	20
2507	Ihalahammillewa	Preliminary plan 814.—Kanadara korale. Andiya Panikkiya	Low jungle fit for paddy	4	0 6	11
4302	Gangurewa	Preliminary plan 1,406.—Kanadara korale. Welata Mohattala	Low jungle fit for cocoanut	1	0 0	20
2239	Lulnewa	Preliminary plan 671.—Kanadara korale. Kande Vel-vidane	Low jungle fit for paddy	6	3 8	15
2242	Lokuruwewa	—	do.	5	2 32	15
2170	Kokmaduwa	Preliminary plan 634.—Kanadara korale. Sirala Lekama	Low jungle fit for paddy	1	1 7	15

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,038, N.-C. P.

වර්ෂ 1900 ජූනි මස 24 වෙනි දින කොළඹ
මහසෙනෙවිතුමා විසින් කන්දකොටුවේදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්වරයා විසින් මෙහි පහත සඳහන් වෛතන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ජූනි මස 20 වෙනි දින බදු දැමීමට අනුරූපව කඩවිවරයේදී වෙන්දේසි කර විකුණනු ලබන හෝ කේරුන්කරයෙන් යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ නුවරක්ලාවිස පලාතේ නුවරගම් පලාත කොට්ඨාසයේ පිහිටි වෛතන බිම් කැබලි 20ක් පිහිටම 7. කඩවත්කෝරලේ. ගම්—කම්මැත්තුව. අකස් ර මහ. සක මල.

කො.	ඉල්ලුම්කාරයා.	අක්ෂර.	මහ. සක මල.
		අ. ර. ප.	රු.
2	—	5 3 16	20

විගොවිතැනට සුදුසු කැලේ

නො.	ඉල්ලුම්කාරයා.	අයදුම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
2924	මහාපතික්කියා සහ තවත් අයෙක්	සිතියම 1,030. ගම—කපුරුගස්කඩ. විගොවිතෘතව සුදුසු අත්දඩුවාකැලේ	16 3 20	12
4636	—	සිතියම 1,499. ගම—තලෙත්තිදුටුව. සිල්පාපතික්කියා සහ තවත් අය බලේට අල්ලාගත තිබෙන කුඹුර	1 1 18	20
4034	පුලිඟුරලගේ පිත්තම් සහ තවත් අය	සිතියම 1,340. ගම—මීගස්වැව. විගොවිතෘතව සුදුසු කටුපත් බිම	5 2 15	10
4961	කපුරුලවෙදරු	සිතියම 1,633. ගම—මුවදැවගම. විගොවිතෘතව සුදුසු කැලේ	3 1 28	15
2378	ඇන්. රතනපාලරත්නාත්තේ	සිතියම 736. විගොවිතෘතව සුදුසු අත්දඩුවා කැලේ	6 2 0	20
2932	අප්පුරුකමරු	සිතියම 1,035. විගොවිතෘතව සහ පොල්වැව්වට සුදුසු මුකලාන	1 1 39	18
4687	පුත්තිරුකෝරු	සිතියම 1,516. පොල්වැව්වට සුදුසු කටුපත්බිම	3 1 33	15
4721	—	සිතියම 1,528. ගම—වෙල්වැට්තාව. ඉලක්කපිද්දවැවේ කදිරුගේ බද්දෙරු බලේට අල්ලාගත තිබෙන කුඹුර	1 0 0	12
4722	—	එම	0 1 34	12
4723	කදිරුගේබද්දෙරු	විගොවිතෘතව සුදුසු ලදකැලේ	2 1 21	12
4724	කපුරුලවෙල්පිදුගේ	ගම—ඉලක්කපිද්දවැව. විගොවිතෘතව සුදුසු කටුපත් කැලේ	6 0 11	10
4725	සිරුලවෙල්පිදුගේ සහ තවත්	එම	12 3 20	10
5407	සිරුලවෙල්පිදුගේ සහ තවත්	සිතියම 1,833. ගම—කරපිත්තඩ. විගොවිතෘතව සුදුසු ලදකැලේ	22 2 17	20
5408	දෙදෙනෙක් එම	කපුරුලමොගොට්ටාල සිරුලවෙල්පිදුගේ සහ තවත් අය බලේට අල්ලාගත තිබෙන කුඹුර	1 0 37	20
2507	අඹිපාපතික්කියා	සිතියම 814. ගම—ඉහලතම්මිල්ලාව. විගොවිතෘතව සුදුසු ලදකැලේ	4 0 6	11
4302	වේලාගේමොගොට්ටාල	සිතියම 1,406. කනදරුකෝරලේ. ගම—ගඟරුව. පොල්වැව්වට සුදුසු ලදකැලේ	1 0 0	20
2239	කන්දවෙල්පිදුගේ	සිතියම 671. ගම—එල්නැව. විගොවිතෘතව සුදුසු ලදකැලේ	6 3 8	15
2242	—	ගම—ලෝකුරුවැව. විගොවිතෘතව සුදුසු ලදකැලේ	5 2 32	15
2170	සිරුලලේකම	සිතියම 634. ගම—කොක්මඩුව. විගොවිතෘතව සුදුසු ලදකැලේ	1 1 7	15

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකටවත් අයිතිවාසිකම් ඇති අය විකිනීමේ දිනෙදී පැමිණ බඩුන්ගේ අයිති වාසිකම් බප්පුකර සිටින්නට ඕනෑය.
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්තාත්තේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරු මැදදිසාවේ ආණ්ඩුවේ එජන්තලන්තාත්තේගෙන්ද දැනගන්නට පුළුවන.
 ගරුගරු ආණ්ඩුකාර උතුරුතන්වහන්සේගේ ආඥාවලස,
 ඩබ්ල්සු. පී. වේලර්,
 වැඩබලන මහසෙනෙකාරිස් මමස.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

Amended Notice.

Colonial Secretary's Office,
 Colombo, September 27, 1900.

No. 338, P. OF S.

ON Wednesday, November 21, 1900, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction for sale or settlement, at the Pussella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-six allotments of land situated in the Kuruwiti korale division of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
1998	Dummalagollemukalana	Crown	Mukalana	1 1 8	20
G 72	Mattetuhena	Gamage Yasohami	Village—Higgashena. Field and godella	0 2 17	30

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
K 72	Halelaowita	Village—Delgomuwa. K. V. Dingirim-hatmaya and others	Owita and garden	1	3 32	10
L 72	Hunnammulleowita	Mudaliham, Gan-arachchi	Owita	2	0 25	10
6515	Udaherage Mahahena and Alutduragehena	Preliminary plan 8,501.—Uda pattu. Village—Teppanawa. Udaherage Lokuhami and others	Landuhena	9	1 33	10
A 504½	Delgamukele <i>alias</i> Batam-polawatta.	Preliminary plan 3,935.—Uda pattu. Village—Delgomuwa. Manannalaye Baba	Garden	0	2 0	20
A 504½	Delgamukele <i>alias</i> Hedille-hena	Marragge Punchilamaya	do.	0	1 0	20
B 504½	Delgomuwekele	Punchimenika and others	Landuhena	0	2 4	10
7448	Gawitakepatenehena and Hawumalagodella	Preliminary plan 8,883.—Uda pattu. Village—Teppanawa. Gavitage Lokuhami and others	Landuhena	10	1 11	10
H 88	Jambugahaowita	Preliminary plan 713.—Uda pattu. Village—Eknelligoda. Ekueligoda Dissawa and others	Chena	0	2 17	20
J 88	Jumbugahadeniya	do.	Deniya	0	0 31	10
K 88	Do.	do.	do.	0	3 8	10
L 88	Pannamadikowita	do.	Owita	2	1 0	10
P 88	Nugegawamukalana and Namulagawaowita	do.	Landuhena	1	1 18	10
Q 88	Namulagawa-assedduma	do.	Field	0	2 30	20
R 88	Namulagawaowita	do.	Owita	0	1 6	10
P 319	Asseddumekumbura	Preliminary plan 7,289.—Palle pattu. Village—Walawita. Dias	Field	1	0 32	50
Q 319	Asseddumewatta	do.	Garden	0	1 6	100
R 319	Do.	do.	do.	1	1 10	20
S 319	Hulladdukandewatta	Dingiri Banda, late Muhandiram	do.	2	1 19	200
T 319	Dikarawekumbura	do.	Field	3	2 5	150
U 319	Pelawatta	Dingiri Banda, Muhandiram	Garden	2	3 27	350
V 319	Wadiyawatta	do.	do.	1	2 10	200
W 319	Kirimotielawatta	Juwan Appu	do.	4	3 32	60
M. 298	Nakatigahanawatta	Preliminary plan 5,586. Village—Hindurungala. I. Menikhami	Jungle	2	0 16	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

වෙනස් කරණලද දන්වීම.

No. 338, P. OF S.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 27 වෙනි දින කොළඹ

මහසෙක්කුතාරිස්ථන්තාවස්සේගේ කන්තෝරුවේදීය.

සබරගමු දිසාවේ මහජනතලන්තාවස්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ නොවැම්බර් මස 21 වෙනි වූදින පස්වරු 1ට පුස්සැල්ලේ තානායමේදී වෙන්දේසිකර විකුණන්නට හෝ බෙරන්ට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ කුරුවිකෝරලේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

සිතියම 659. උඩපත්තුවේ. ගම—මුදුන්කොටුව.

නො. 1998	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රූ. ප.	අක්කර යක මිල. රු.	
G 72	දුම්මලගොල්ලේ මුකලාන	ආණ්ඩුව සිතියම 4,656. ගම—හිග්ගස්සේන.	මුකලාන	1	1 8	20
	මුත්තෙට්ටුසේන	ගමගේ යසෝභාමි	කුඹුර සහ ගොඩැල්ල	0	2 17	30
K 72	හල්ඇලේමිට්ට	ගම—දෙල්ගමුව. කේ. වි. ඩි. ශීරිමකත්මයා	වත්ත සහ මිට්ට	1	3 32	10
L 72	හුත්තමිලුල්ලේමිට්ට	සහ තවත් මුදලිකාමි ගමආරච්චි මිට්ට	මිට්ට	2	0 25	10
6515	උඩහෙරගේමහසේන සහ අඵන්දුරගේ සේන	සිතියම 8,501. ගම—තෙජපනාව. උඩහෙරගේ ලොකුහාමි සහ තවත් අය	ලඳුසේන	9	1 33	40

නො.	ඉඩමේ නම.	අයිතියම කියන්නා.	අන්දම.	අක්කර මහත. යක මිල.	
				අ. රු. ප.	රු.
		සිතියම 3,935.			
A 504½	දෙල්ගමුවේකැලේ නොහොත් බත් ගම්පල වත්ත	මනන්තලයේ බබා	වත්ත	0	2 0 20
A 504½	දෙල්ගමුවේ කැලේ නොහොත් හිදල්ලේ හේන	මාරගේ පු.විලමයා	පොල්පැල වත්ත	0	1 0 20
B 504½	දෙල්ගමුවේ කැලේ	පු.විමැනිකේ සහ නවත්අය	ලදුහේන	0	2 4 10
		සිතියම 8,883.			
7448	ගව්නකේපනනහේන සහ හාවාමල ගොඩැල්ල	ගව්නගේ ලොකුහාමි සහ නවත් අය	එම	10	1 11 10
		සිතියම 713. ගම—එක්තැලිගොඩ.			
H 88	ජඹුගහමුව	එක්තැලිගොඩ දිසාව සහ නවත්	හේන	0	2 17 20
J 88	ජඹුගහදෙණිය	එම	දෙණිය	0	0 31 10
K 88	එම	එම	එම	0	3 8 10
L 88	පන්නාමදික්මුව	එම	මුව	2	1 0 10
P 88	හුගේගාවාමුකලාන සහ නාමුලගාවා මුව	එම	ලදුහේන	1	1 18 10
Q 88	නාමුලගාවාඅස්වැද්දුම	එම	කුඹුර	0	2 30 20
R 88	නාමුලගාවාමුව	එම	මුව	0	1 6 10
		සිතියම 7,289. ගම—වලව			
P 319	අස්වැද්දුමකුඹුර	දියස්	වත්ත	1	0 32 50
Q 319	අස්වැද්දුමෙවත්ත	එමඅය	වත්ත	0	1 6 100
R 319	එම	එම	එම	1	1 10 20
S 319	හුලද්දකන්දෙවත්ත	ඩ.ගිරිබොඩා (හිටපුමුහන් දිරම)	එම	2	1 19 200
T 319	දික්අරවේකුඹුර	එම අය	කුඹුර	3	2 5 150
U 319	පැලවත්ත	එම	වත්ත	2	3 27 350
V 319	වාඩියවත්ත	එම	එම	1	2 10 200
		සිතියම 7,289.			
W319	කිරිමැටිපැලවත්ත	ජුවන්අස්පු	වත්ත	4	3 32 60
		සිතියම 5,586. මැදපත්තුවේ. ගම—හිදුරන්ගල.			
M298	තැක්කිගේවත්ත	ජේ. මැනික්හාමි සහ නවත් අය	කැලේ	2	0 16 10

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිණිත්තේදී දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැන සබරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලස,
ඩබ්ල්යු. ටී. ටෙලර්,
වැඩබලන මහසෙකුකාර්ස් වමහ.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Northern Railway Extension, to wit :-

Preliminary plan 2,337. Village—Iratperiyakulam.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A. R. P.	
Z 212	Nouggahavele	Paddy field	S. Sinate	0	0 19
A 213	Do.	do.	do.	0	0 4.25
B 213	Karangahawatta	Scrub jungle	K. Arachchi and others	0	2 6.25
C 213	Do.	do.	do.	0	0 4.50
D 213	Andanduwakele	do.	—	0	0 2.50
E 213	Karangahawatta	Plantains, tobacco, and vegetables	do.	0	0 3.50

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
F 213	Mahavela	Paddy field	K. Kapuruhami	0	0	0.75
G 213	Do.	do.	K. Nambirala	0	0	5
H 213	Do.	do.	K. Badderala and S. Kiriattani	0	0	6.50
I 213	Do.	do.	K. Battiettani	0	0	13
J 213	Do.	do.	K. Murugati	0	0	13.50
K 213	Do.	do.	K. Menikkettanni	0	0	16
L 213	Do.	do.	K. Battiettani	0	0	14.25
M 213	Do.	do.	A. Sinate Vel-vidan	0	0	14
N 213	Do.	do.	K. Wanniya	0	0	17.50
O 213	Do.	do.	K. Battiettani	0	0	13.75
P 213	Do.	do.	K. Punchirala and K. Nayidurala	0	0	15.50
Q 213	Do.	do.	K. Ukkurala and N. Sirala	0	0	17
R 213	Do.	do.	N. Sirala	0	0	15.25
S 213	Do.	do.	N. Sinate	0	0	26
T 213	Do.	do.	K. Nambirala	0	1	0
U 213	Do.	do.	S. Kadiravelati, S. Ranhami, and S. Menika	0	1	25.25
V 213	Do.	do.	K. Gammachirala and C. Kadirate	0	0	3
				2	2	16.25
		Preliminary plan 2,338. Village—Kulankulam.				
W 213	Kattekaduvaiyal	Paddy field	Nagamuttu, widow of Kartigesu	0	2	24.75
		Preliminary plan 2,339. Village—Noochhimodda.				
X 213	Periyavallivaiyal	Paddy field	K. Cheethevan	0	1	19
Y 213	Do.	do.	Ammudi, wife of Venasittampi	0	2	23
Z 213	Do.	do.	K. Cheethevan	0	2	16.25
A 214	Do.	do.	V. Kandaiya	0	0	35.25
B 214	Do.	do.	E. Chinnethurai	0	0	10
				1	3	23.50
		Preliminary plan 2,344. Village—Omantai.				
H 214	Naruviliyadi	Native garden and huts	V. Chinniah and Chinnachi, daughter of Vyravee	0	0	8.50
I 214	Poovarasadi	Vegetable garden	do.	0	0	4
8493	—	Land with some jungle trees	Crown	0	0	35
J 214	Kulatharai	Land fit for paddy	K. Thamu and brother	0	0	5.50
K 214	Do.	Paddy field	do.	0	2	7
L 214	Koolaadi	do.	Sapapathy Aiyar and Ramalinga Aiyar	0	1	14.25
M 214	Koolamodda	Swamp	do.	0	0	24.50
N 214	Keelkadu	Paddy field	S. Vinasittampi and others	0	0	16
8494	Kulamodda	Swamp and jungle	Crown	0	0	1.25
				1	1	36
		Preliminary plan 2,345. Village—Panikainiravi.				
O 214	Navaladitharai	Waste	S. Ramalinga Aiyar and J. Saravanamuttu	0	0	9
P 214	Do.	Paddy field	do.	0	2	28.50
Q 214	Palaiyadi	do.	Heirs of M. Kanapathipillai	0	0	0.50
R 214	Koolavaditharai	do.	S. Sithamparapillai	0	0	11
S 214	Do.	do.	do.	0	1	9
T 214	Navaladithari	do.	S. Ramalinga Aiyar	0	0	1.50
U 214	Do.	do.	do.	0	0	27.25
V 214	Koolavaditharai	Waste	S. Sithamparapillai	0	0	7
				1	1	13.75
		Preliminary plan 2,346. Village—Kurukkalkulam.				
W 214	Pathiyaditharai	Waste	C. Murugesu	0	0	17
X 214	Do.	Paddy field	do.	0	2	5.75
Y 214	Palaiyaditharai	do.	R. Arumugam and others	0	0	8.50
Z 214	Do.	do.	do.	0	3	23.50
A 215	Do.	Waste	do.	0	0	8.25
				1	2	23
		Preliminary plan 2,347. Villages—Mailkulam and Kallapuliyankulam.				
B 215	Nelvayal	Abandoned paddy land, covered with scrub	Crown land held under a license by Iyan Cheethevi	0	2	2.75
C 215	Do.	Paddy field	do.	0	2	19
D 215	Poovarasadi	Abandoned garden and huts	Crown land held under a license by Chinnavan Punniyan	0	0	9
E 215	Puliyadi	Abandoned garden	do.	0	0	10.75
				1	1	1.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Vavuniya Government Bungalow on December 3, 1900, at 11 o'clock in the forenoon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Jaffna Kachcheri,
October 27, 1900.

R. W. IEVERS,
Government Agent.

1876 ක්වු අවුරුද්දේ කොමර 3 වන ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, එනම් :—ත්පනේ දුම්රුවාර සෑදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියා කරණ පිණිස “වකී 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ හත්වෙනි කාණ්ඩයේ කරනිවෙන පහත වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරානන්වහන්සේගෙන් නිසිආකාර වේ අණලැබී තිබේ, ඒ ඉඩම් නම් :—

කො.	ඉඩමේ නම.	සිතියම 2,337. හම—ඉරන්පෙරියකුලම්. අන්දම.	අයිතිකම කියන්නා.	මහත. අ. රු. ප.
Z 212	නවුත්ගහවෙලේ	විකුඹුර	ඇස්. සිනවි	0 0 19
A 213	එම	එම	එම	0 0 4-25
B 213	කාරන්ගහවන්ත	පදුරු කැලෑව	කේ. ආරච්චි සහ තවත්අහ	0 2 6-25
C 213	එම	එම	එම	0 0 4-50
D 213	අන්දන්දුවකැලේ	එම	—	0 0 2-50
E 213	කාරන්ගහවන්ත	කෙසෙල්, දක්කල, එලවළු	එම	0 0 3-50
F 213	මහවෙල	විකුඹුර	කේ. කපුරුගාමි	0 0 0-75
G 213	එම	එම	කේ. තම්බිකාමි	0 0 5
H 213	එම	එම	කේ. බද්දේරුල ඇස්. කිරි ගන්නති	0 0 6-50
I 213	එම	එම	කේ. බව්විගන්තානි	0 0 13
J 213	එම	එම	කේ. මුරුගනි	0 0 13-50
K 213	එම	එම	කේ. මැනිකන්තානි	0 0 16
L 213	එම	එම	කේ. බව්විගන්තානි	0 0 14-25
M 213	එම	එම	ඒ. සිනාතෙවෙල්විදුන	0 0 14
N 213	එම	එම	කේ. වන්නිතා	0 0 17-50
O 213	එම	එම	කේ. බව්විගන්තානි	0 0 13-70
P 213	එම	එම	කේ. පුත්තිරුල, කේ. තයිදුරුල	0 0 15-50
Q 213	එම	එම	කේ. උත්තුරුල, ඇස්. සිරුල	0 0 17
R 213	එම	එම	ඇස්. සිරුල	0 0 15-25
S 213	එම	එම	ඇස්. සිනවි	0 0 25
T 213	එම	එම	කේ. නම්බිරුල	0 1 0
U 213	එම	එම	ඇස්. කදිරවෙලනි, ඇස්. රත් හ.මි, ඇස්. මැනික	0 1 25-25
V 213	එම	එම	කේ. ගමන්විතුල, සි. කදිරවෙ	0 0 3
				2 2 16-25
W 213	කව්වුකාඩුවසල්	සිතියම 2,338. හම—කුලාන්කුලම්. විකුඹුර	කාර්යාලයපුගේ වැන්දඹු සහ නානෙලුන්කු	0 2 24-75
X 213	පෙරියවල්ලියවසල්	සිතියම 2,339. හම—නාවිම්මොව්වෙ. විකුඹුර	කේ. සිනේවන්	0 1 19
Y 213	එම	එම	විනාසිතම්බිගේ සහ අම්බුවිවි	0 2 23
Z 213	එම	එම	කේ. සිනේවන්	0 2 16-25
A 214	එම	එම	වී. කන්දසියා	0 0 35-25
B 214	එම	එම	ඊ. සිත්තකුරෙයි	0 0 10
				1 3 23-50
H 214	තරුවිලියානි	සිතියම 2,344. මිමන්තායි. කේදේසික වන්න, මවු	වී. සිත්තසියා සහ වසිරිගේ දුළ සිත්තාවිච්චි	0 0 8-50
I 214	පුවරසනි	එලවළුවන්ත	එම	0 0 4
8493	—	කැලෑ ගස් සහිත ඉඩම	ආණ්ඩුව	0 0 35
J 214	කුලතරෙයි	වී. මැපිරිමට් ගොඳ ඉඩම	කේ. තාමු සහ සකෝදරයා	0 0 5-50
K 214	එම	වී. කුඹුර	එම	0 2 7
L 214	කුලඅඩි	එම	සපාපති අයිතර්, රාමලිත්ගන් අයිතර්	0 1 14-25
M 214	කුලමෝව්වේ	තෙත් ඉඩම	එම	0 0 24-50
N 214	කිල්කාඩු	වී. කුඹුර	ඇස්. විනාසිතම්බි සහ තවත්	0 0 16
8494	කුලමෝව්වේ	තෙත් ඉඩම සහ කැලේ	ආණ්ඩුව	0 0 1-25
				1 1 36
O 214	තාවලභිතරේ	සිතියම 2,345. හම—පතිකාසිනිරවි. කිස් ඉඩම	ඇස්. රාමලිත්ග අයිතර් සහ කේ. සරවනමුන්කු	0 0 9
P 214	එම	වී. කුඹුර	එම	0 2 28-50
Q 214	පලෙයානි	එම	ඇම්. කනපතිපුල්ලේගේ උරු මක්කාරයෝ	0 0 0-50
R 214	කුලවභිතරේ	එම	ඇස්. සිතව්වරපිල්ලේ	0 0 11
S 214	එම	එම	එම	0 1 9
T 214	තාවලභිතරේ	එම	ඇස්. රාමලිත්ග අයිතර්	0 0 1-50
U 214	එම	එම	එම	0 0 27-25
V 214	කුලවභිතරේ	කිස් ඉඩම	ඇස්. සිතව්වරපිල්ලේ	0 0 7
				1 1 13-75

குண்டு.	காணியினது பெயர்.	விபரம்.	உரிதாளியின் பெயர்.	விசாலம். ஏ. ரூ. பெ
பிரதமபட்டத்து இலக்கம் 2,344.				
H 214	நறுவிலியடி	தோட்டம்	சுறிச்சி—ஓமந்தை. வி. சின்னையாவும் வயிரவமகன சின்னஞ்சியும்	0 0 8.50
I 214	பூவரசடி	ஓடி	ஓடி	0 0 4
8493	—	காட்டுக்காணி	முடிக்குரியது	0 0 35
J 214	ஞளத்தரை	நெற்காணிக்காகியது	கே. தாமுவும சகோதரனும்	0 0 5.50
K 214	ஓடி	நெற்காணி	ஓடி	0 2 7
L 214	கனா அடி	ஓடி	சபாபதிஐயா இராமலிங்கஐயா	0 1 14.25
M 214	கனாமோட்டை	சேற்றுநிலம்	ஓடி	0 0 21.50
N 214	கிலகாடு	நெற்காணி	எஸ். வினாசித்தம்பியும் மறுபேரும்	0 0 16
8494	கனாமோட்டை	சேற்று நிலமும காடும்	முடிக்குரியது	0 0 1.25
				1 1 36
பிரதமபட்டத்து இலக்கம் 2,345.				
O 214	நாவலடித்தறை	தரிசுநிலம்	சுறிச்சி—பனிக்கநீராவி. எஸ். இராமலிங்கஐயரும் ஜே. சா வணமுத்துவும்	0 0 9
P 214	ஓடி	நெற்காணி	ஓடி	0 2 28.50
Q 214	பாலையடி	ஓடி	எம். கணபதிப்பிள்ளையின் உரித தாளா	0 0 0.50
R 214	கனாவடித்தறை	ஓடி	எஸ். சிதம்பரப்பிள்ளை	0 0 11
S 214	ஓடி	ஓடி	ஓடி	0 1 9
T 214	நாவலடித்தறை	ஓடி	எஸ். இராமலிங்கஐயா	0 0 1.50
U 214	ஓடி	ஓடி	ஓடி	0 0 27.25
V 214	கனாவடித்தறை	தரிசுநிலம்	எஸ். சிதம்பரப்பிள்ளை	0 0 7
				1 1 13.75
பிரதமபட்டத்து இலக்கம் 2,346.				
W 214	பாதையடித்தறை	தரிசுநிலம்	சுறிச்சி—சூருக்கக்குறு. சி. முருகேசு	0 0 17
X 214	ஓடி	நெற்காணி	ஓடி	0 2 5.75
Y 214	பாலையடித்தறை	ஓடி	ஆர். ஆறுமுகமும் மறுபேரும்	0 0 8.50
Z 214	ஓடி	ஓடி	ஓடி	0 3 23.50
A 215	ஓடி	தரிசு	ஓடி	0 0 8.25
				1 2 23
பிரதமபட்டத்து இலக்கம் 2,347.				
B 215	நெலவயல	விதையாநிலம்	சுறிச்சி—மேலகுளமும களப்பாளியனஞ்ஞளமும. முடிக்குரியது, ஐயன்சீத்தவி குத் தகை	0 2 2.75
C 215	ஓடி	நெற்காணி	ஓடி	0 2 19
D 215	பூவரசடி	செய்கையிலலாதோ ட்டம்	முடிக்குரியது, சின்னவன புண ணியன குத்தகை	0 0 9
E 215	புளியடி	ஓடி	ஓடி	0 0 10.75
				1 1 1.50

எடுத்துக்கொள்வதற்கான எதனைஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தே சாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனப்பதை 7 ம் பிரிவினப்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய விளம்பரஞ்செய்கின்றேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்தப்படுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆண்டு மாகாபதிமாதம் 3 ன் தேதியிலன்று காலமே 11 மணிக்கு வவுனியா கோறணமேந்த வங்க னாவில என்முன்பாக வெளிப்பட்டித் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந் தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்தைகளின தொகையையும் வீவரங்களையும் சொல்லுமபடி இதனால் அவா களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

யாழ்ப்பாணம் கச்சேரி,
1900 ம் ஆண்டு ஜப்பசியன் 27 ன் உ.

ஆர். டபிளியு. ஐவேறல்,
அரசாட்சி ஏசனாடு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for an inspection bungalow, to wit :—

Preliminary plan 837. Village—Dedugala.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
P 101	Ganegodalandemukalana	Forest	Mr. J. Drummond	1 0 30

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Kegalla on November 30, 1900, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kegalla Kachcheri,
October 23, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

கைகளைக் கැපියට ஹை, வැடிகளைக் கැபியට ஹை
விக்கிவிடுவோமென்று விருதுகளைக் கැபியிடுவதற்காக. එසේ
கைகளைக் கැபியிடுவதற்காக கைகளைக் கැபியிடுவதற்காக
கைகளைக் கැபியிடுவதற்காக கைகளைக் கැபியிடுவதற்காக

11. අබිත් ලබාගත් ප්‍රමාණයද, විකුනපු ප්‍රමාණයද,
එක එක දවසේ අවසානයේදී ඉතිරිව තිබෙන ප්‍රමාණ
යද, මා විසින් දෙන්නට යෙදෙන පෝර්මයේ දිනපතා
ගනන් ලැයිස්තුවක් තැබිය යුතුය.

එච්. චේස්,
වෙයර්මැන් උන්තාන්සේ.

වෂී 1900 ක්වූ ඔක්තෝබර් මස 11 වෙනි
දින කාලුපිටියේ “ලෝකල්වෝර්ඩ්”
කන්තෝරුවේදීය.

1899 ම් ஆண்டி னபின் கட்டளைச்சட்டத்
தின் 8 ம் பிரிவிற் கேட்டிருப்பவைகட் கிணக்க
மாக 1901 தொடங்குகின்ற வான்குக்கு நாவ
லைப்பிட்டியின் லோக்கல்போட் டெல்கைக்குள்
சில்லறையி லபின் விற்பதற்குக் கொடுக்கு முத்
தரவின் தொகை, யொன்று சொல்லப்பட்ட
வுத்தரவு கண்டிக் கச்சேரியில் 1900 ம் ஆண்டு
கார்த்திகைமாதம் 29 ன் தேதி யந்தி 1 மணிப்
பொழுதிற்குப் பிாசித்த வேலத்திற்கு கூறி விற்பனை
செய்யப்படும்.

ஏலத்தின் பொருத்தனைகள்.

1. உத்தரவு கொடுக்கப்பட்ட விடங் காலே
யில் 6 மணிக்கு முந்தியும் மாலைபில் 8 மணிக்கு
ப் பிந்தியும் திறக்கப்பட்டிருக்கப்படாது.
2. உத்தரவுபெற்ற சில்லறை விற்பனை கார
ணுகளன்றி மற்றவருக்கும் 180 தானிய (கிறே
யின்) நிறைக்கதன மோரே தரத்தில் விற்கப்பட
டாது.
3. விற்பனை செய்யுமிடத்தி லபின் சாப்பிட
ப்படாது.
4. விற்பனைக்கு வைத்திருக்கின்ற வபின்
யெவ்வகை யென்கிலுங் கலந் தல்லது கேடுப
ண்ணி யிருக்கப்படாது.
5. உத்தரவு கொடுக்கப்பட்ட விடம் பரி
சோதனை செய்யப்படும், அங்கொழுங்கின நடை
யுள்ளபேர் பிரவேசிக்க விடங்கொடுக்கப்பட
டாது.
6. உத்தரவுகொடுக்கப்பட்டவிட மெப்பொ
ழுதுந் துப்புரவாக வைத்திருக்க வேண்டும்.
7. அபின் பெண்களுக்கு கல்லது தோற்றத்
தில் 15 வயசுக்குட்பட்ட வெவருக்கு மல்லது
வெறியாயி நுப்பவனுக்கும் விற்கப்படாது.
8. உத்தரவு பெற்றவன் தனது பெயரும்
“அபின் சில்லறையில் விற்க வுத்தரவு கொடுக்
கப்பட்டது” எனவு மெழுதிய வோர் பலகையில்
தனது சாய்ப்பிற்பிரபல்யமான விடத்திற்கு றூக்
கிவைக்கவேண்டும்.
9. அபினிக்காக வடுக்கு முடைகளும் மற்ற
றுஞ் சாமான்னங்களுஞ் செட்டுக்கு வாங்கப்பட
டாது.
10. உத்தரவு பெற்றவனன்றி காரியகாரனா
வது வேலைக்காரனாவது கச்சேரியில் முந்தியவ
ன் பெயர் பதியப்பட்டாலன்றி யவ்வுத்தரவைக்
கொண்டபின் விற்பனை செய்வது படாது
விற்பனை வுக்கு வைத்திருக்கவும் படாது.

11. நான் குறிக்கிற மாதிரியிற் கைக்கொண்
டதும், விற்பதும், ஒவ்வொரு நாள் முடிவிற்கு
கைவசம் மிகுதியிருப்பதுமான பின்னொகை
கள் காட்டிய நாளாந்தக் கணக்குகள் வைக்க
வேண்டியது.

எச். வேஸ்,
அக்கிராசனார்.

நாவலப்பிட்டி லோக்கல்போட்,
1900 ம் ஆல் ஐப்பசி 11 ன்.

වෂී 1899යේ අබිත් ගැණ පනවැතිබෙන රෙගු
ලාසියේ 8 වෙනි වගන්තියෙන් ඕනෑකර
තිබෙන ප්‍රකාරයට වෂී 1901 අවිරුද්දට මහනුවර
නාගරිකසභාවට ඇතුලත් හරියේ අබිත් බෙදවිකු
නන පිතීස දෙකුලබන අවසරපත්‍ර ගනන ගත
රත්බව මෙයින් දන්වමි, එනම් :—

තිරිකුනාමලේ විදියට	1
කොලඹ විදියට	2
වුටුන්රිග් විදියට	1

එම අවසරපත්‍ර වෂී 1900 ක්වූ නොවැම්බර් මස
29 වෙනි දින පස්වරු එකට මහනුවර කවිවේරී
යේදී ප්‍රසිඩ් වෙන්දේසියේ විකුනන්නට යෙදේ.

විකිනීමේ නොන්දේසි නම් :

1. පෙරවරු හයෙන් ප්‍රථමත් පස්වරු අවෙන්
පසුවත් අබිත් විකිනීමට බලකඩදසිය රැගෙන
තිබෙන සානයේ විකිනීම පවත්වන්නට බැරිය.
2. ඉනුස් 180කට වැඩියෙන් එකවරකට
බෙදා විකිනීමට බලයලත් අයෙකුට මිස විකිනීම
තහනමය.
3. විකුනුම්පොලේදී, අබිත් පාවිච්චිකෙරීම තහ
නමය.
4. කලවන්කරණලද හෝ වෙන අදාමකින්
බාලකරණලද අබිත් විකිනීම තහනමය.
5. අබිත් විකිනීමට අවසරලත් සානය සෝ
දිසිකර. බැලීමට යටහත්වනුලැබේ. තවද එහි
තුල කෝලාහල සහිතවූ හෝ නොකටයුතු ක්‍රියා
වක් හෝ සීදුවෙන්ට ඉඩදීම තහනමය.
6. අබිත් විකිනීමට අවසරලත් සානය නිත
රම පිරිසිදුව තැබියයුතුය.
7. කොසියම් සත්යෙකුට හෝ 15 ලොස් අව
රුද්දෙන් පහල වයස පෙනෙන කෙනෙකුට හෝ
වෙරීමන්වූ කෙනෙකුට හෝ අබිත් විකිනීම තහ
නමය.
8. අවසරලත් අය විසින් ඔහුගේ කඩේ හොඳ
කාර පෙනෙන සානයක තමාගේ නමද, කඩේ
නොමරයද, “අබිත් බෙදා විකිනීමට අවසර ලත්
සානය” යන වචන ලැලලක පින්තාරුකර එය
එල්ලා තබන්නට මිනෑය.
9. ඇලුම් ආසින්තම් හෝ වෙන බඩුබාහිරදිය
අබිත් වෙනුවට සුවමාරුකෙරීම තහනමය.
10. අවසර ලබන අයට හැර වෙන කොසියම්
කෙනෙකුටවත් ඔහුගේ අවසරපත්‍ර පිට ඔහුගේ
ඒජන්තකෙනෙක් හැපියට හෝ වැඩකාරයෙක්
හැපියට හෝ විකිනීම නොහොත් විකුනන්නට
නැබීම තහනමය. එසේ කෙරීම ඕනෑනම් ඒජ
න්ත නොහොත් වැඩකරුවාගේ නම පලමුකොට
කවිවේරියේදී ලියාපදිත්තිකරන්නට මිනෑය.
11. අබිත් ලබාගත් ප්‍රමාණයද, විකුනපු ප්‍රමාණ
යද, එක එක දවසේ අවසානයේදී ඉතිරිව තිබෙන
ප්‍රමාණයද, මාවිසින් දෙන්නට යෙදෙන පෝර්මයේ
දිනපතා ගනන් ලැයිස්තුවක් තැබියයුතුය.

එච්. චේස්,
වෙයර්මැන් උන්තාන්සේ.

වෂී 1900 ක්වූ ඔක්තෝබර් මස 11 වෙනි
දින මහනුවර නාගරිකසභාවේදීය.

7. ලැබුනාවු, විකුණුවාවු, ඉතිරිවු, අතින්වල ප්‍රමාණ ගනන් නිසි බලලත් තැනැත්තා එහි නිම කරන අන්දමට දවස්පතා ගනින්වට බිනූය.

8. අවසරලත් අය විසින් ඔහුගේ කඩේ හොඳකාර පෙනෙන සාහසය “ නමාගේ නමද, කඩේ පොමරසද, අතින් බෙදා විකිනීමට අවසරලත් සාහසය ” යන විවිධ ලැල්ලක පින්තාරුකර එය එල්ලා ගනින්වට බිනූය.

9. අවසර ලබන අයට හැර වෙන කොසිසම් කෙ කෙකුවවන් ඔහුගේ අවසරපත්‍රපිට ඔහුගේ ඒජන්ත කෙනෙක් හැටියට හෝ වැඩකාරකෙක් හැටියට හෝ විකිනීම නොහොත් විකුණවීමට තැබීම තහනම්ය. එසේ කිරීම බිනූනම් කඩහර “ ලෝකල් බෝර්ඩ් ” හි සහ වේ ප්‍රධානතැනගේ කැමැත්ත ඇතුළු එම කන්හෝරු වේදි ඒජන්ත නොහොත් වැඩකරුවාගේ තම ලිපා පදිවිම් කරන්වට බිනූය.

ඇ. ආර්. ඇලිස්,
ප්‍රධානතැන.

වස 1900 ඔවු නොවැම්බු මස 1 වෙනි
දින කොලඹ කවිලේරියේදී.

1899 ම් වරුඉන්නින් 5 ම් ඉලක්ක කදැනේසද්ද
දත්තීන් 8 ම් පිරිචුකකමය කලුත්තකර්පදැනේ
තීන් 1901 ම් වරුඉන්නි ඉනවරිමාතම 1 ඊ තිකති තුවක්
කම ඉල වරුඉන්නිචු අපිනි සිලනෙරායව් වර්පතර්
ලු මුණු ඉදැනුකලුකු මාත්තීරම තත්තවක් කොඹ
කපදම. අත්තත්තවක් 1900 ම් ඉනුබි බොබො
මර්මාතම 17 ඊ තිකතිපාලිය සනිකුමුමෙ මත්තීපා
නම 12 මනිකුකු කොමුමු ක්සේරියව් පිරිසිත්ත
ඉලත්තීර් කුඹි වර්කප්ඹෙමෙණුම, අත්තත්තවක් කද
තාසිකන් මෙර්කුඹි කදැනේසද්දත්තීර් කිසෙයවුම
පිණුලු සොලබපදම පොරුත්තකලුකු කිසෙයවුම
කොඹකපදමෙමෙණු ඉත්තාලතිවිකුකුතීර්.

පොරුත්තකලුකුතීර්.

1. ඉරා ඉදි මනිකුකු පිණුම කාලමෙ ඉඹ
මනිකුකු මුණුම අපිනි වර්කකදැත.

2. සිලනෙරා වර්පතර්කුකු තත්තවමපෙර්වරුක
ඉලනා මර්ත ඉඹකුකුම ඉරෙ සමයත්තී 180 කිඹෙ
නිසකුකු අතිකපද වර්කකදැත.

3. අපිනි වර්කුම ඉදැත්තීලතානෙ අපිනි සාපි
දකදැත.

4. විලෙකුකු වෙත්තීරුකුම අපිනි කලපුසුසෙයව
තිලා අලනා වෙඹු ඉව්විත්තීරුම අසදාකක
කදැත.

5. පාර්වෙකුකු 15 වයතුකුකු කීර්පදවර්කලුක
ලු අපිනි වර්කකදැත.

6. ඉදිත්තීරුකුම ඉදිපුකුම අලනා වෙඹු ඉත
ම සාමානුකු අපිනි මාර්කකදැත.

7. අරසාදිත්තීවරාල කාදදපදම පිරිකාරම
නාන්තොරුම වර්පතර්කුකු මුදුමුපොත අපිනි ඉව්ව
ඉ වාර්කපදදෙණුම, ඉව්වඉඉ වර්කපදදෙ
ණුම, ඉව්වඉඉ කෙයිරුපු ඉණුම ඉඹතිවෙක
වෙණුයත.

8. තත්තවමපෙර්වර් තනු සාප්පිල වෙඹි
ර්කකාක සකලරානුම කාණුමපද තනු පෙයරෙයුම
සාප්පිනි බොමපරෙයුම “ අපිනි සිලනෙරායව් වර්ප
තර්කුකු තත්තවමපෙර්වර් ” රෙණුම ඉර් පලකෙයි
ල ඉඹති නාකි වෙකකවෙණුයත.

9. තත්තවකකරානිනි කාරියකාරනි අලනා වෙඹි
කාරනිනි පෙයරෙ මුසෙල කලුත්තකර් තකර්කොදුක
කර්සොරිල පතිඉසෙයතාල ඉණි මර්තමපද තත්ත
වකාරනි අලනාමල වෙඹු ඉරුත්තරුම අපිනි විලෙකු
කදැත අලනා වර්කකදැත.

ඉ. ඉර්. ඉව්, සපාරායකර්.

කොමුමු ක්සේරි,
1900 ම් වරු බොබොමර්ම 1 ඊ.

IN accordance with the requirements of section 8 of Ordinance No. 5 of 1899, I hereby give notice that the licenses for the sale by retail of opium within the limits of the gravets of Jaffna for the year commencing January 1, 1901, will be one in number. The said license will be put up for sale by public auction at the Jaffna Kachcheri at 1 P.M. on November 15, 1900, and will be issued in accordance with the provisions of the said Ordinance, and under the following conditions :-

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.

2. The quantity to be sold at any one time to any individual, except to licensed retail vendor, shall not exceed 180 grains.

3. Opium shall not be consumed on the premises.

4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.

5. Opium shall not be sold to any individual apparently under the age of 15 years.

6. Wearing apparel or other goods shall not be received in barter for opium.

7. Daily accounts shall be kept in a form to be prescribed by the proper authority of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.

8. The licensee shall cause to be painted and affixed in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words “ Licensed to Sell Opium by Retail.”

9. No person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Government Agent.

J. H. LEAK,
for R. W. LEVERS,
Government Agent.

Jaffna Kachcheri,
October 22, 1900.

1899 ම් වරුඉන්නින් 5 ම් ඉලක්ක කදැනේ
සද්දත්තීන් 8 ම් පිරිචුකකමය පාමුප්පාන
ඉඹතිරිකිනි පොවිස ඉඹලෙකුදපද 1901
ම් වරුඉන්නි තෙමාසම 1 ඊ තිකති තුවක්කම ඉල
වරුඉන්නිචු සිලනෙරාය අපිනි වර්ක ඉල
ඉදැත්තකුකු තත්තවම කොඹකපදම ඉණ
ඹ ඉත්තාල විඹමපරාමපණුකිඹෙණ. සො
ලබපද තත්තවම 1900 ම් වරුඉන්නි ඉර්ත්ති
කෙමාතම 15 ඊ තිකති පිර්පකල ඉල මනිකු
පාමුප්පාන ක්සේරියව් පිරිසිත්ත ඉලත්තීර්
කුඹි වර්කප්ඹෙමෙණුම, මෙර්කුඹි කදැ
නේසද්දත්තීර් කිසෙයවුම පිණුලු සොලබ
පදම පොරුත්තකලුකු කිසෙයවුම කොඹක
පදම.

පොරුත්තකලුකුතීර්.

1. ඉරා ඉදි මනිකුකු පිණුම කාල
මෙ ඉඹ මනිකුකු මුණුම අපිනි වර්ක
කදැත.

2. සිලනෙරා වර්පතර්කුකු තත්තවමපෙර්
වරුකකලලාත මර්ත ඉඹකුකුම ඉරෙ සමය
ත්තී 180 කිඹෙතිනුකු අතිකපද වර්ක
කදැත.

3. අපිනි වර්කුම ඉදැත්තීලතානෙ අපිනි
සාප්පිදකදැත.

4. විලෙකුකු වෙත්තීරුකුම අපිනි කල
පුසුසෙයවතිලා අලනා වෙඹු ඉත
විඹතා පාලුත් අසදාකකකදැත.

5. පාර්වෙකුකු 15 වයතුකුකු කීර්පද
වරුකුකු අපිනි වර්කකදැත.

8. உத்தரவு பெற்றவன் தனது பெயரும் 'அபின் சில்லறையில் விற்க வுத்தரவு கொடுக்கப்பட்டது' எனவுமெழுதிய வேர் பலகை தனது சாய்ப்பிற் பிரபல்யமான விடத்திற் றாக்கி வைக்கவேண்டும்.

9. அபினிக்காக வுடுக்கு முடைகளும் மற்றுஞ் சாமானங்களுஞ் செட்டுக்கு வாங்கப்பட்டாது.

10. உத்தரவு பெற்றவனையன்றி காரியகாரனாவது வேலைக்காரனாவது கச்சேரியில் முந்தியவன் பெயர் பதியப்பட்டாலன்றி யவ்வத்தரவை

க்கொண் டபின் விற்பனவு செய்யவுட்படாது விற்பனவுக்கு வைத்திருக்கவும்படாது.

11. நான் குறிக்கிற மாதிரியிற் கைக்கொண்டதும், விற்றதும், ஒவ்வொரு நாள் முடிவிற்கைவசம் மிகுதியிருப்பதுமான வபின் தொகைகள் காட்டிய நாளாந்தக் கணக்குகள் வைக்கவேண்டியது.

ஏசு. வேஸ்,
அரசாட்சி ஏசன்று.

கண்டி கச்சேரி,

1900 ம் அந் ஐப்பசிமீ 11 ந் உ.

MISCELLANEOUS NOTICES.

Statement of the Sale of Salt in each Province during August, 1900, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on August 1, 1900	299,608	56	4,512	0	151,367	0	34,080	38	489,567	94
Since received	31,068	0	3,746	0	1,455	0	10,649	56	46,918	56
Surplus	130	0	—	—	—	—	—	—	130	0
	330,806	56	8,258	0	152,822	0	44,729	94	536,616	38
Issued for consumption in the Province	4,685	0	2,596	0	12,792	0	3,915	56	23,988	56
Do. removal to released Districts, &c.	12,485	0	922	0	—	—	2,064	0	15,471	0
Do. for export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	234	56	2	0	12	0	102	56	351	0
	17,404	56	3,520	0	12,804	0	6,082	0	39,810	56
Balance on August 31, 1900	313,402	0	4,738	0	140,018	0	38,647	94	496,805	94

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed salt in the North-Western and Southern Provinces (estimated at cwt. 107,000·99), which has not yet been removed to Store:—

	Cwt.	lb.
North-Western Province	61,415	12
Southern Province	45,585	87
	107,000	99

Audit Office,
Colombo, October 26, 1900.

C. E. D. PENNYCICK,
Acting Controller of Revenue.

WITH reference to the notice dated August 8, 1900, published in the *Government Gazette* of August 11, 1900, I do hereby declare that the villages of Dunumadala and Kodikaragama in the Oyadela and Dunumadala Tulana in Kiralewa korale of the Kalagampalata are free from disease, and are no longer infected villages under Ordinance No. 9 of 1891.

R. B. CAMPBELL,
for Government Agent.

Anuradhapura Kachcheri,
October 20, 1900.

village Ambalakanda in Tumpalata pattu of Paranakuru korale is free from rinderpest, and is no longer an infected area.

BERTRAM HILL,
Kegalla Kachcheri, Assistant Government Agent.
October 25, 1900.

WITH reference to the notice appearing in the *Government Gazette* No. 5,719 of September 21, 1900, Part III, page 1737, it is hereby declared that the village Molagoda in Deyaladahamunu pattu of Kinigoda korale and the village Attanagoda in Egodapata pattu of Galboda korale are free from rinderpest, and are no longer infected areas.

BERTRAM HILL,
Assistant Government Agent.

Kegalla Kachcheri,
October 25, 1900.


WITH reference to the notice appearing in the *Government Gazette* No. 5,717 of September 7, 1900, Part III, page 1638, it is hereby declared that the

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900.

In the matter of land commonly called and known as Ambiligemukalana and Nidangalemukalana, situate in the village of Magamma in the Atulugam korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and a claim having been made to the said land by Patiyavidanelage Appu, late Arachchi of Magamma, and he when called upon by notice in writing served upon him to produce the documents upon which he might rely in proof of his claim, having withdrawn his claim, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 29th day of August, 1900, order and declare that the said land, commonly called and known as Ambiligemukalana and Nidangalemukalana, situate in the village of Magamma in the Atulugam korale, in the Province of Sabaragamuwa, and shown as lot 3,887 in preliminary plan 172 of lands situate in the said



Lot 3,887 called Ambiligemukalana and Nidangalemukalana, in extent 37A. 1R. 0P., situated in the Magamma village in Atulugam korale of Three Korales.

Surveyor-General's Office,
Colombo, February 27, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

village, a certified copy whereof is hereunto annexed, and containing in extent 37 acres and 1 rood, and bounded as follows: on the north by Miniwangdeniyahena ($\frac{P. P. 19}{684}$); on the east by Miniwandeniye-ela and the village boundary of Garagoda village; on the south by Kiriatalagawahena, the village boundary of Garagoda village, and a portion of the land described on title plan 132,963 called Wettehena, Hapugahawattahena, Pussehena, and Vayailuhena ($\frac{P. P. 19}{665}$); on the west by land described on title plan 132,963 called Wettehena, Hapugahawattahena, Pussehena, and Vayailuhena ($\frac{P. P. 19}{665}$)—is the property of the Crown.


Kegalla Kachcheri,
The 29th day of August, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Kuratiyemukalana and Taranamukalana, situate in the village of Waduwwala in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and a claim having been made to the said lands by Dewasinghamulacharigedara Mek Appu of Waduwwala and eight others, and they, when called upon by notice in writing served upon them to produce the documents upon which they might rely in proof of their claim, having withdrawn their claim, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this Twenty-second day of August, 1900, order and declare that the said lands, commonly called and known as Kuratiyemukalana and Taranamukalana, situate in the village of



Situation : Waduwwala village in Tumpalata pattu of Paranakuru korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
11	Kuratiyemukalana	26 1 27
20	Taranamukalana	40 3 13

Surveyor-General's Office,
Colombo, January 10, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

Waduwwala in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lots 11 and 20 in preliminary plan No. 8,108 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 67 acres and 1 rood, and bounded as follows :—

1. Kuratiyemukalana ($\frac{P. P. 8,108}{11}$): on the north by Medikanattchena and Medikanattewatta; on the east by Gamakumbura and a portion of Kiripalkada-ela; on the south by Kiripalkada-ela; on the west by the village boundaries of Kuragala and Mipitiya villages.
2. Taranamukalana ($\frac{P. P. 8,108}{20}$): on the north by Gamakumbura and Etikukulawewatta; on the east by Totakumburagawahena, Pita-ela, land appearing on title plan 165,406 called Mondaratalawahena; on the south by Werellamukalana, Panapuramukalana, and the village boundary of Habalakkawa village; on the west by a portion of the village boundary of Habalakkawa village and Taranahena and a portion of Gamakumbura—are the property of the Crown.


Kegalla Kacheheri,
August 22, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of land commonly called and known as Pitiyahena *alias* Kebellagollemukalana, situate in the village of Rahala in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manners prescribed by that section in respect of the above-named land, and a claim having been made to the said land by Wadagammana Pahalagedara Pina Vidane Dewaya of Rahala and Galagedara Ukkuwa of Selawa, and they, when called upon by notice in writing served upon them to produce the documents upon which they might rely in proof of their claim, having withdrawn their claim, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this Twenty-second day of August, 1900, order



Lot 2,089, called Pitiyahena *alias* Kebellagollemukalana, in extent 32A. 2R. 0P., situated in Rahala village in Tumpalata pattuwa of Paranakuru korale.

Surveyor-General's Office,
Colombo, January 10, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

and declare that the said land, commonly called and known as Pitiyahena *alias* Kebellagollemukalana, situate in the village of Rahala in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lot 2,089 in preliminary plan No. 683 of lands situate in the said village, a certified copy whereof is herewith annexed, and containing in extent 32 acres and 2 roods, and bounded as follows: on the north by Gallanehena and irrigation channel; on the east by Rahalagama or Wattanawel-ela and the village boundary of Rahala village; on the south by a rocky precipice and Rahalagala; on the west by dola and Kandawattahena—is the property of the Crown.

Kegalla Kachcheri,
August 22, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.


Order under Section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Siyambalagastennadegalasemukalana and Upalagodatennehena, situate in the village of Arama in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and a claim having been made to Upalagodatennehena by Ganegedara Ranhami Vel-vidane and four others of Arama, and they, when called upon by notice in writing served upon them to produce the documents upon which they might rely in proof of their claim, having withdrawn their claim, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this Twenty-second day of August, 1900, order and declare that the said lands, commonly called and known as Siyambalagastennadegalasemukalana and Upalagodatennehena, situate in the

village of Arama in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lot 162 in preliminary plan 87 and lot 5,307 in preliminary plan No. 8,022 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 12 acres 3 roods 20 perches, and bounded as follows:—

1. Siyambalagastennadegalasemukalana ($\frac{P. P. 87}{162}$): on the north by Mudagalakanda (Crown); on the east by land appearing on title plan 122,382 called Yatihenamukalana; on the south by a portion of the land appearing on title plan 122,382 called Yatihenamukalana and a portion of the land appearing on title



Mudagalakanda
Crown
T. P. 122,382
Yatihenamukalana
T. P. 160,006
Siyambalagahatennehena
T. P. 160,008
Siyambalagahatennehena
or Amunuwalahena

Situation: Arama village in Tumpalata pattuwa of Paranakuru korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
$\frac{87}{162}$	Siyambalagastennadegalasemukalana	1 1 0
$\frac{8022}{5307}$	Upalagodatennehena	11 2 20

Surveyor-General's Office,
Colombo, January 10, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

plan 160,008 called Siyambalagahatennehena or Amunuwalahena; on the west by the land appearing on title plan 160,006 called Siyambalagahatennehena and a portion of the land appearing on title plan 160,008 called Siyambalagahatennehena or Amunuwalahena.

2. Upalagodatennehena ($\frac{P. P. 8022}{5,307}$): on the north by Dorakumbura, Horakumburawatta, Koladeniyakumbura, and Heinahena; on the east by Alutgederawatta; on the south by Upalagodatennehena, and Radagewatta, Upalagodatennehena, the land appearing on title plan 165,991 called Upallagoda alias Ganage-watta and Radadeniyakumbura; on the west by a reservation—are the property of the Crown.

Kegalla Kachcheri,
August 22, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Bambaragalakanda, Parawelakanda, and Liviya-gollakanda, situate in the village of Boruggomuwa in the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and a claim having been made to Parawelakanda

P. P. 620
($\frac{1,872}{1,872}$) by H. G. Dharmadas of Colombo, and he, when called upon by notice in writing served upon him to produce the documents upon which he might rely in proof of his claim, having withdrawn his claim, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this Fifth day of October, 1900, order and declare that the said lands, commonly called and known as Bambaragalakanda, Parawelakanda, and Liniyagollakanda, situate in the village of Boruggomuwa in the Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lots 1,869, 1,872, and 1,873 in preliminary plan No. 620 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 77 acres 3 roods and 5 perches, and bounded as follows:—

1. Bambaragalakanda ($\frac{P. P. 620}{1,869}$): on the north by Galkotuwahena and Kandawattahena; on the east by Bambaragalahena and Galkadullehena; on the south by Galkadullehena, Bambaragalahena, Kiriwanhena, Hangawattadeniyahena, and Achariyahena; on the west by Hingurahena and Galkotuwahena.



Situation: Boruggomuwa village in Otara pattuwa of Beligal korale.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
1869	Bambaragalakanda	8	2 34
1872	Parawelakanda	61	1 25
1873	Liniyagollakanda	7	2 26

Surveyor-General's Office,
Colombo, October 24, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

2. Parawelakanda ($\frac{P. P. 620}{1,872}$): on the north by Parawela-ela; on the east by the village boundary of Helamada village, Parawellahena, Kongahamullahena, and Dampaiyawattahena; on the south by the village boundary of Pallewela, a Crown land, Houdeniyahena, Crown land, Balungalamullahena, Katuhena, Batalahena, and Punagala-ela; on the west by Punagalahena, Kamalagawahena, Egalamullahena, and a stream.

3. Liniyagollakanda ($\frac{P. P. 620}{1,873}$): on the north by Eriyagallahena and Galkotuwahena; on the east by Galkotuwahena, Wasalahena, and Liniyagollehena; on the south by the village boundary of Pallewela and Ganimmahena; on the west by Hinkendagahamullahena, Galkotuwahena, and Eriyagollehena—are the property of the Crown.

Kegalla Kachcheri,
October 5, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.